

සිව්වැනි කොටස

මහ බැංකුවේ හා ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩ කටයුතු හා
මෙහෙයවුම් වලට අදාල

1981 ප්‍රධාන නීති අනුපනත්

	පිටුව
1. 1981 අංක 12 දරන බදු සංචිත සහතික (සංශෝධන) පනත ...	I
2. 1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධන) පනත ...	I
3. 1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත ...	II
4. 1981 අංක 31 දරන ආදායම් බද්ද සම්බන්ධයෙන් අධිභාරය පනත ...	III
5. 1981 අංක 37 දරන මුදල් (සංශෝධන) පනත ...	V
6. 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත ...	X
7. 1981 අංක 40 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ...	XXVII
8. 1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත	XXXVII
9. 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත ...	XL
10. 1981 අංක 77 දරන විසර්ජන පනත ...	LXX

1981 අංක 12 දරන බදු සංචිත සහතික (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින]

1957 අංක 22 දරන බදු සංචිත සහතික පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 1981 අංක 12 දරන බදු සංචිත සහතික (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. 1957 අංක 22 දරන බදු සංචිත සහතික පනතේ 5 වන වගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කිරීමෙන්, ඒ පනත මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“ආදායම් බද්ද, පුද්ගල බද්ද, ලාභ බද්ද, ධන බද්ද, තැගි බද්ද හෝ බුද්දේ බද්ද ගෙවීමෙහි ලා සහතිකය පවරණය කිරීම.

5. සහතික පත්‍ර දරන්නෙකුගෙන් (මින් මතු මේ පනතෙහි ඇතැම්විට බද්ද යනුවෙන් සඳහන් කරනු ලබන) ආදායම් බද්ද, පුද්ගල බද්ද, ලාභ බද්ද, ධන බද්ද, තැගි බද්ද හෝ බුද්දේ බද්ද ලෙස ලැබිය යුතු යම් මුදලක් හෝ ඒ මුදලින් කොටසක්, 6 වන වගන්තිය යටතේ වූ සහතිකයක පවරණ අගයෙන් ගෙවීමෙහි ලා, එම සහතිකය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරණය කිරීමේ හිමිකම ඒ සහතික පත්‍ර දරන්නාට ලැබිය යුතු ය.”

1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 5 වන දින]

ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 42ඕ වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ඒ පනතේ 42ඕඕ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:—

“ඇතැම් වතු ඉඩම්, මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වන දිනයෙහි ප්‍රසිද්ධ සමාගමකට අයිතිව තිබූ වතු ඉඩම් ලෙස සලකනු ලැබිය යුතු බව.

42ඕඕ. ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනතේ 5 වන වගන්තියෙහි හෝ මේ පනතේ ඉහතින් වූ විධිවිධානවල හෝ පටහැනිව කුමක් සඳහන් ව ඇත ද (ප්‍රසිද්ධ සමාගමක් වූ හෝ පෞද්ගලික සමාගමක් වූ) යම් සමාගමකට හෝ ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනතේ කාර්ය සඳහා පවත්නා සමාගමක් ලෙස පිළිගනු ලැබූ සමාගමකට හෝ සමාගම් ආඥා පනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමකට හෝ, ශ්‍රී ලංකාවෙන් පිටත ලියා පදිංචි කරන ලද හෝ සංස්ථාගත කරන ලද සමාගමක් විසින් 1974 ජුනි මස 19 වන දින හෝ එදිනට පසුව පවරන ලදුව, මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වන දිනයේ දී පළමු කී සමාගමට අයිතිව තිබූ නැතහොත් සන්තකව තිබූ සෑම වතු ඉඩමක්ම, මේ පනතේ මේ කොටසේ කාර්ය සඳහා, මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වන දිනයෙහි ප්‍රසිද්ධ සමාගමකට අයිතිව තිබූ හෝ සන්තකව තිබූ වතු ඉඩමක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව ඒ සෑම වතු ඉඩමක් ම මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වන දිනයේ දී කොමිෂන් සභාව සතු විය යුතු ය.”

3. (1) මේ පනතේ 2 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධනය 1975 ඔක්තෝබර් මස දහ හත් වන දින ක්‍රියාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර ඒ අනුව, යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක හෝ යම් අභියාචනයක්, නඩුවක්, ඉල්ලීමක් හෝ වෙනත් නඩු කටයුත්තක් (එම අභියාචනය, නඩුව, ඉල්ලීම හෝ නඩු කටයුත්ත මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ දිනයට පෙර හෝ පසුව ඉදිරිපත් කර හෝ පවරා තිබුණ ද) විභාග කිරීමේ දී යම් වතු ඉඩමක් කොමිෂන් සභාව වෙත සතු වූයේ ද යන්න සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් පැන නැගී අවස්ථාවක නැතහොත් වතු ඉඩම් සම්බන්ධයෙන් වෙනත් කාරණයක් පැන නැගී අවස්ථාවක, ඒ ප්‍රශ්නය හෝ කාරණය මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුකූලව තීරණය කරනු ලැබිය යුතුය.

(2) මේ පනතේ 2 වන වගන්තිය ක්‍රියාත්මක වීමේ හේතුවෙන් යම් වතු ඉඩමක් කොමිෂන් සභාව වෙත සතු වී, ඒ වතු ඉඩම කොමිෂන් සභාව වෙත සතු වීමට පෙර එහි අයිතිකරුව සිටි තැනැත්තා විසින්, මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ ඒ වතු ඉඩම වෙනුවෙන් ලැබීමට හෝ අත්කර ගැනීමට කොමිෂන් සභාවට හිමිකම ඇති යම් මුදල්, ලබා ගෙන හෝ අත්කර ගෙන ඇති අවස්ථාවක, ඒ මුදල්, මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ඒ වතු ඉඩම වෙනුවෙන් ගෙවිය යුතු වන්දියෙන් අඩු කර ගනු ලැබිය යුතු ය.

(3) මේ වගන්තියේ —

“ප්‍රධාන ප්‍රඥප්තිය” යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අදහස් වේ; තවද

“කොමිෂන් සභාව” යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පිහිටුවන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදහස් වේ.

1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1981 මැයි මස 5 වන දින]

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. 1971 අංක 8 දරන පනත මගින් සංශෝධිත, (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතෙහි 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

- (1) ඒ වගන්තියේ (1) වන උප වගන්තියෙහි “සියයට හයකට” යන වචන වෙනුවට “සියයට අටකට” යන වචන ආදේශ කිරීමෙන්; සහ
- (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි “සියයට නවයකට” යන වචන වෙනුවට “සියයට දොළහකට” යන වචන ආදේශ කිරීමෙන්.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“නියමිත දිනයෙහි දයක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අධිභාරයක් ගෙවීමට සේවා යෝජකයන්ට නියම කිරීම.

16. යම් මාසයක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ගෙවිය යුතු දයක මුදල් ඊළඟ මාසයේ අන්තිම දිනයට පෙර අරමුදලට නොගෙවනු ලැබූ ද, ඒ දයක මුදල් ගෙවීමට අපොහොසත් වූයේ නොවැළැක්විය හැකි හේතු නිසා බවට කොමසාරිස් වරයා සැඟීමට පත්වන පරිදි පැහැදිලි කිරීමට සේවා යෝජකයාට නොහැකි වන්නා වූ ද අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයට අතිරේකව පහත සඳහන් ආකාරයට ගණන් බලනු ලැබූ අධිභාරයක් ඒ මුදල සම්බන්ධයෙන් අරමුදලට ගෙවීමට සේවා යෝජකයා බැඳී සිටිය යුතු ය:—

- (අ) දින දහයකට වැඩි නොවන කාලසීමාවක් සඳහා දයක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයෙන් සියයට පහක අධිභාරයක්;
- (ආ) දින දහයකට වැඩි වන නමුත් එක් මාසයකට වැඩි නොවන කාලසීමාවක් සඳහා දයක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයෙන් සියයට පහළොවක අධිභාරයක්;
- (ඇ) එක් මාසයකට වැඩි වන නමුත් මාස තුනකට වැඩි නොවන කාලසීමාවක් සඳහා දයක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයෙන් සියයට විස්සක අධිභාරයක්;
- (ඈ) තුන් මාසයකට වැඩි වන නමුත් හය මාසයකට වැඩි නොවන කාලසීමාවක් සඳහා දයක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයෙන් සියයට තිහක අධිභාරයක්;
- (ඉ) මාස හයකට වැඩි වන නමුත් මාස දොළහකට වැඩි නොවන කාලසීමාවක් සඳහා දයක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයෙන් සියයට හතලිහක අධිභාරයක්;
- (ඊ) මාස දොළහකට වැඩි කාලසීමාවක් සඳහා දයක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දයක මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක අධිභාරයක්.”.

අතිතයට බලපාන බව.

4. මේ පනතේ 2 වන සහ 3 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන 1981 ජනවාරි මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

1981 අංක 31 දරන ආදායම් බද්ද සම්බන්ධයෙන් අධිභාරය පනත

[සහතිකය සටහන් කළේ 1981 මැයි මස 15 වන දින]

1980 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු නියම කරනු ලැබිය යුතු සෑම තැනැත්තකු සම්බන්ධයෙන්ම, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා ගෙවිය යුතු ආදායම් බද්ද අනුසාරයෙන් අධිභාරයක් පැනවීම පිණිස ද ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

1. මේ පනත 1981 අංක 31 දරන ආදායම් බද්ද සම්බන්ධයෙන් අධිභාරය පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මේ පනතෙහි “අදාළ වර්ෂය” යනුවෙන් සඳහන් කරනු ලබන 1980 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු නියම කරනු ලැබිය යුතු සෑම තැනැත්තකු ම, වෙනත් යම් ලිඛිත නීතියක හෝ යම් සම්මුතියක, ප්‍රදානයක නැතහොත් ගිවිසුමක කුමක් සඳහන් ව ඇත ද, අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් සියයට දහයකට සමාන අධිභාරයක් ගෙවීමට යටත් විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා “ආදායම් බද්ද” යන්නට —

(අ) වාසික සමාගමක් සම්බන්ධයෙන් වූ විට, දේශීය ආදායම් පනතේ 33 වන වගන්තියේ (1අ) උපවගන්තියේ (ආ) (ii) වන ඡේදය යටතේ ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බද්ද;

(ආ) නිර්වාසික සමාගමක් සම්බන්ධයෙන් වූ විට, දේශීය ආදායම් පනතේ 34 වන වගන්තිය යටතේ ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බද්ද අතුරින් ඒ වගන්තිය යටතේ සියයට නිස්තනයි තුනෙන් එකක හෝ සියයට එකොළහයි නමයෙන් එකක අනුප්‍රමාණය මත ආගණනය කරනු ලබන ඒ කොටස

ඇතුළත් නොවිය යුතු ය.

3. 2 වන වගන්තිය යටතේ අධිභාරයක් ගෙවීමට යටත් සෑම තැනැත්තකු විසින් ම, ඒ අධිභාරයේ මුදලින් සියයට පනහකට සමාන හෝ ඊට වැඩි මුදලක් 1981 මැයි මස පහළොස්වන දින හෝ එදිනට පෙර ද එවැනි යම් අධිභාරයක ශේෂයක් වෙනොත් ඒ ශේෂය 1981 නොවැම්බර් මස නිස්වන දින හෝ එදිනට පෙර ද කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතුය.

4. 1980 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා, දේශීය ආදායම් පනතේ xv වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ තමාගේ සේවා නියුක්තියෙහි ඇති යම් තැනැත්තකුගේ පාරිශ්‍රමිකයෙන් ආදායම් බදු අඩුකර ගනු ලැබිය යුතු සෑම සේව්‍යෝජකයකු විසින් ම, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ සේවා නියුක්තියාගෙන් අඩු කර ගනු ලැබිය යුතු මුළු ආදායම් බද්දෙන් සියයට දහයකට සමාන මුදලක් 1981 අප්‍රේල් මාසයෙන් ආරම්භ වන සමාන මාසික වාරික අවකීන් අඩුකර ගනු ලැබිය යුතු ය.

5. සේවා නියුක්තියන්ගෙන් කර ගනු ලබන අඩු කිරීම්, තක්සේරු, ආදායම් බද්ද පිළිබඳ තක්සේරුවට විරුද්ධ අභියාචනා, ආදායම් බදු ගෙවීම සහ අය කර ගැනීම යන මේවාට අදාළ දේශීය ආදායම් පනතේ xv වන, xvii වන, xviii වන, xix වන, xx වන සහ xxi වන පරිච්ඡේදවල විධිවිධාන, 2 වන වගන්තිය යටතේ ගෙවිය යුතු අධිභාරය සේවා නියුක්තියන්ගෙන් අඩු කිරීම, තක්සේරු කිරීම, අධිභාරය පිළිබඳ තක්සේරුවට විරුද්ධව අභියාචනය කිරීම, අධිභාරය ගෙවීම සහ අය කර ගැනීම සම්බන්ධයෙන්, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

6. අදාළ වර්ෂය සඳහා යම් තැනැත්තකුගෙන් නිසි පරිදි අය කර ගනු ලැබිය යුතු ආදායම් බද්ද ඉක්මවා ඔහු විසින් ආදායම් බදු වශයෙන් ගෙවන ලද යම් මුදලක් ආපසු ලබා ගැනීමට ඒ තැනැත්තාට දේශීය ආදායම් පනතේ xxiii වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ හිමිකම් ලැබෙන අවස්ථාවක, 2 වන වගන්තිය යටතේ ගෙවිය යුතු අධිභාරය ඔහු ගෙවා ඇත්නම්, xxiii වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ ආපසු ලබා ගැනීමට ඔහුට හිමිකම් ඇති මුදලෙන් සියයට දහයකට සමාන අතිරේක මුදලක් ද ආපසු ලබා ගැනීමට ඒ තැනැත්තාට හිමිකම් තිබිය යුතු ය.

7. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මේ පනතෙහි —

“දේශීය ආදායම් පනත” යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදහස් වේ;

“ආදායම් බද්ද” යන්නෙන්, දේශීය ආදායම් පනත යටතේ පනවා ඇතැයි සලකන ආදායම් බද්ද අදහස් වේ;

“කොමසාරිස් ජනරාල්වරයා”, “සමාගම”, “සේවා යෝජක”, “සේවා නියුක්තයා”, “තැනැත්තා” සහ “තක්සේරු වර්ෂය” යන යෙදුම්වල පිළිවෙලින් දේශීය ආදායම් පනතෙහි ඒවාට දී ඇති අර්ථ ම ඇත්තේ ය.

1981 අංක 37 දරන මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1981 ජූනි මස 2 වන දින]

1963 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 1981 අංක 37 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. 1980 අංක 29 දරන පනතින් අවසන් වරට සංශෝධිත (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1963 අංක 11 දරන මුදල් පනතේ 119 වන වගන්තියට ඉක්බිති ව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය එහි 119 අ වන වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:—

“හෝටල් සහ ආගන්තුක නිවාස ලියාපදිංචි නො-කිරීමේ හේතුව නිසා ම පමණක්, ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකර ගැනීම අවලංගු නොවිය යුතු බව.

119අ. (1) අදාළ නියමයක් ප්‍රකාර, හෝටලයක් හෝ ආගන්තුක නිවාසයක් හෝ පවත්වා ගෙනයාමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් 1975 නොවැම්බර් මස 5 වන දිනයෙන් ආරම්භ ව, මේ වගන්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් අවසන් වන යම් කාල සීමාවක් සඳහා ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකර ගැනීමක් ඒ හෝටලය හෝ ආගන්තුක නිවාසය, 1966 අංක 10 දරන ලංකා සංචාරක මණ්ඩල පනත යටතේ පිහිටුවන ලද ලංකා සංචාරක මණ්ඩලයෙහි ලියාපදිංචි කරනු ලැබ නොතිබීමේ හේතුව නිසා ම පමණක් අවලංගු නොවන බව සලකනු ලැබිය යුතුය.

(2) අදාළ නියමයක “ලංකා සංචාරක මණ්ඩලයෙහි ලියාපදිංචි කරනු ලැබූ හෝටලයක් හෝ ආගන්තුක නිවාසයක් පවත්වා ගෙන යාමේ ව්‍යාපාරය” සම්බන්ධයෙන් වූ සෑම සඳහනක්ම 1966 අංක 10 දරන ලංකා සංචාරක මණ්ඩල පනත යටතේ පිහිටුවන ලද ලංකා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද හෝටලයක් හෝ ආගන්තුක නිවාසයක් පවත්වා ගෙන යාමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් වූ සඳහනක් ලෙස ඒ නියමයේ දින සිට සලකනු ලැබිය යුතු ය. තව ද, ඒ අනුව, ඒ නියමයේ දිනයෙන් ආරම්භ ව, මේ වගන්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් අවසන් වන යම් කාලසීමාවක් තුළ හෝටලයක් හෝ ආගන්තුක නිවාසයක් පවත්වා ගෙන යාමේ ව්‍යාපාරය සම්බන්ධයෙන්, අදාළ නියමය ප්‍රකාර, ව්‍යාපාර පිරිවැටුම් බද්ද අය කර ගනු ලැබිය යුතු යම් තැනැත්තකු විසින් —

(අ) ඒ කාලසීමාව සඳහා, ඒ ව්‍යාපාරයේ පිරිවැටුම දැක්වෙන වාර වාර්තාවක්, මේ වගන්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට දින තිහක් ඇතුළත සපයනු ලැබුවහොත්, ඔහු ප්‍රධාන ප්‍රඥප්තියේ 123 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාකර ඇති ලෙස සලකනු ලැබිය යුතු ය; තව ද

(ආ) ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් 122 වන වගන්තිය යටතේ ව්‍යාපාර පිරි වැටුම් බද්දෙහි සම්පූර්ණ ප්‍රමාණය එකී දින තිහ ඇතුළත ගෙවනු ලැබුව හොත්, ඒ පිරිවැටුම් බද්ද ගෙවීම ඔහු විසින් පැහැර හරිනු නොලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය. තව ද ඒ බද්දෙහි සම්පූර්ණ ප්‍රමාණය ඉහත සඳහන් දින තිහ ඇතුළත ගෙවීම ඔහු විසින් පැහැර හරිනු ලැබූ අවස්ථා වක, ඒ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ගෙවීම පැහැර හරිනු ලැබූ ව්‍යාපාර පිරිවැටුම් බදු අයකර ගැනීම සම්බන්ධ යෙන් වූ මේ පනතේ මේ කොටසෙහි විධිවිධාන ඒ මුදල අයකර ගැනීමෙහි ලා ඵපරිද්දෙන් ම අදාළ විය යුතුය.

(3) යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක යම් අභියාචනයක්, නඩුවක්, ඉල්ලීමක් හෝ වෙනත් නඩු කටයුත්තක් (එම අභියාචනය, නඩුව, ඉල්ලීම හෝ නඩු කටයුත්ත මේ පනතෙහි මේ කොටස ක්‍රියාත්මකවීම ආරම්භවන්නා වූ දිනයට පෙර හෝ පසුව ඉදිරිපත් කර හෝ පවරා හෝ තිබුණද) විභාග කරනු ලබන අවස්ථා වේ දී, 119 වන වගන්තිය යටතේ වූ යම් අදාළ නියමයක වලංගුභාවය පිළිබඳව යම් ප්‍රශ්නයක් හෝ කරුණක් උද්ගත වුවහොත්, ඒ ප්‍රශ්නය හෝ කරුණ මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවලට අනුකූලව තීරණය කරනු ලැබිය යුතු ය.

(4) මේ වගන්තියේ “අදාළ නියමය” යන්නෙන් 119 වන වගන්තිය යටතේ සාදනු ලැබ —

(අ) 1975 නොවැම්බර් මස 5 වන දින අංක 118/12 දරන ගැසට් පත්‍රයෙහි; හෝ

(ආ) 1977 නොවැම්බර් මස 15 වන දින අංක 291/9 දරන ගැසට් පත්‍රයෙහි හෝ පළ කරන ලද නියමයක් අදහස් වේ.”.

3. 1980 අංක 29 දරන පනතින් අන්තිම වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 120 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ (v) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් අනුඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

“(v) යම් බැංකුවක විදේශීය ව්‍යවහාර මුදල් පිළිබඳ බැංකු කටයුතු ඒකකයේ කාර්ය මෙහෙයුම හේතු සාධක වන බැංකු ගනුදෙනුවලට අදාළවනාක් දුරට, ඒ බැංකුවේ ව්‍යාපාර කටයුතු;”.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 137 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය, ඒ ප්‍රඥප්තියේ 137 අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය:—

“ගෙවීම් වලින් පිරි-වැටුම් බද්ද අඩු කිරීම.

137අ. (1) යම් ගිවිසුමක පාර්ශ්වකරුවකු වශයෙන් හෝ යම් ගිවිසුමක පාර්ශ්වකරුවකු වන වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන් හෝ ඒ ගිවිසුමට අනුව යම් ගෙවීමක් කරන සෑම තැනැත්තකුම විසින්, ඒ ගිවිසුම ඇති කර ගන්නා ලද්දේ මේ වගන්තිය ක්‍රියාත්මක වීමට පෙර වුවද නොවුවද අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් නියම කරනු ලබන ඒ ගෙවීමෙහි ප්‍රතිශතයක් වන, අනු ප්‍රමාණයක ව්‍යාපාර පිරිවැටුම් බද්දක් ඒ ගෙවීමෙන් අඩු කර ගත යුතුය. එසේ අඩු කර ගනු ලැබූ බදු ප්‍රමාණය ඒ තැනැත්තාගෙන් ජනරජයට අයවිය යුතු ණය මුදලක් වන අතර, එය නොපමාව ම අය කර ගත හැකි විය යුතුය. එසේ නැතහොත් මේ පනතේ මේ කොටස යටතේ ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු යම් ව්‍යාපාර පිරිවැටුම් බද්දක් වේ නම් ඒ ව්‍යාපාර පිරිවැටුම් බද්දට අමතරව තක්සේරුකොට ඒ තැනැත්තාගෙන් අය කර ගනු ලැබිය හැකි ය:

එසේ වුව ද ඒ ගිවිසුම ඉටු කිරීම සඳහා ගෙවිය යුතු මුළු ප්‍රතිෂ්ඨාව රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන අවස්ථාවක, එවැනි කිසිදු අඩු කර ගැනීමක් නොකළ යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපාර පිරිවැටුම් බද්ද අඩු කර ගන්නා යම් තැනැත්තකු විසින් —

(අ) ඒ අඩු කර ගැනීම කරන ලද්දේ යම් තැනැත්තකුගේ ගෙවීමෙන් ද ඒ තැනැත්තාට —

- (i) ඒ ගෙවීමේ දළ මුදල් ප්‍රමාණය ;
- (ii) එසේ අඩු කර ගන්නා ලද බද්දේ අනුප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය ;
- (iii) නියත වශයෙන් ම ගෙවන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය දැක්වෙන ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය; නවද

(ආ) ඒ අඩු කර ගැනීම කරන ලද දින සිට දින හතක් ඇතුළත දී, —

- (i) ඒ ගෙවීම කරන ලද්දේ යම් තැනැත්තකුට ද ඒ තැනැත්තා ගේ නම සහ ලිපිනය ;
- (ii) ඒ ගෙවීමේ දළ මුදල් ප්‍රමාණය ;
- (iii) එසේ අඩු කර ගන්නා ලද බද්දේ අනුප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය; සහ
- (iv) නියත වශයෙන් ම ගෙවන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය

දැක්වෙන ප්‍රකාශයක් ද සමග, එසේ අඩු කර ගන්නා ලද මුදල් ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවිය යුතු ය.

(3) (1) වන උපවගන්තියට අනුකූලව ව්‍යාපාර පිරිවැටුම් බද්ද අඩු කර ගැනීමට පාත්‍ර වූ මුදලක් යම් තැනැත්තකුගේ පිරිවැටුමට ඇතුළත් වන අවස්ථාවක දී, ඒ මුදලට අදාළව (2) වන උප වගන්තියට අනුකූලව නිකුත් කරන ලද ප්‍රකාශයක් ඔහු විසින් ඉදිරිපත් කළ විට, එසේ අඩු කර ගන්නා ලද බදු මුදල් ප්‍රමාණය වශයෙන් ඒ ප්‍රකාශයෙහි දක්වා ඇති මුදල් ප්‍රමාණය ඔහු විසින් ගෙවිය යුතු බද්දෙන් හිලවී කිරීමේ හිමිකම ඒ තැනැත්තාට ඇත්තේය.

(4) මේ වගන්තියේ කාර්ය සඳහා “ගිවිසුම” යන්නෙන් —

- (i) කවර හෝ ස්වභාවයක වූ ඉදිකිරීම් වැඩ සම්බන්ධයෙන් වූ යම් ගිවිසුමක්;
- (ii) (i) වන ඡේදයේ සඳහන් යම් ගිවිසුමක් සම්බන්ධයෙන් භාණ්ඩ හෝ සේවා සැපයීම සඳහා යම් ගිවිසුමක්; සහ
- (iii) (i) වන හෝ (ii) වන ඡේදයේ සඳහන් යම් ගිවිසුමකට අදාළ අතුරු ගිවිසුමක්

අදහස් වේ.

(5) (1) වන උපවගන්තිය ප්‍රකාර ව්‍යාපාර පිරිවැටුම් බද්ද අඩු කර ගැනීම පැහැර හරින හෝ යම් පිරිවැටුම් බද්දක් (2) වන උපවගන්තිය ප්‍රකාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවීම පැහැර හරින හෝ යම් තැනැත්තකු පැහැර හැරි තැනැත්තකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකර ගැනීමට අදාළ මේ පනතේ මේ කොටසේ විධිවිධාන ඒ අනුව එවැනි යම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් අදාළ කරනු ලැබිය යුතු ය.

(6) (1) වන උපවගන්තිය යටතේ යම් අඩුකර ගැනීමක් කළා වූ හෝ (2) වන උපවගන්තිය යටතේ යම් ප්‍රේෂණයක් කළා වූ හෝ යම් තැනැත්තකු, ඒ බද්ද ගෙවිය යුතු තැනැත්තා ගෙන් සහ ඊට අදාළ අනෙක් සියලු තැනැත්තන්ගෙන් ලත් බලය යටතේ ක්‍රියා කළ ලෙස සලකනු ලැබිය යුතු අතර, වෙනත් යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟවීමක කවර විධිවිධානයක් තිබුණ ද, අවස්ථාවෝචිත පරිදි, ඒ අඩුකර ගැනීම හෝ ප්‍රේෂණය හෝ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලින් ඔහු මෙයින් ආරක්ෂා කරනු ලැබේ.

(7) යම් තැනැත්තකු විසින් ගිවිසුම් දෙකකට හෝ ඊට වැඩි ගණනකට ඇතුළත් වූ සහ ඒ ගිවිසුම් සම්බන්ධයෙන් ගෙවීම් කරන තැනැත්තා යන දෙදෙනාම එකම තැනැත්තා බව හෝ ඔහුගේ අනුයෝජිතයා බව ඒ ගිවිසුම්වල ස්වභාවය සහ පාර්ශ්වකරුවන් ද සැලකිල්ලට ගැනීමෙන් පසුව, තක්සේරුකරුවාගේ මතය වන අවස්ථාවක, ගෙවන ලද හෝ ගෙවිය යුතු මුදල් (1) වන උපවගන්තියේ කාර්ය සඳහා එකතු කරනු ලැබිය යුතු ය”.

5. 1978 අංක 26 දරන පනතින් අත්තිමවරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියෙහි 159 වන වගන්තියේ (1) වන උපවගන්තියේ “පිරිවැටුම” යන්නෙහි අර්ථකථනය වෙනුවට, පහත දැක්වෙන අලුත් අර්ථකථනය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය, මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

“පිරිවැටුම” යන්න යම් ව්‍යාපාරයකට අදාළව යෙදෙන විට, ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇතුළත් වුණු ගනුදෙනුවලින් හෝ ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී ඉටු කරන ලද සේවා වන් සඳහා හෝ ලැබුණා වූ නැතහොත් ලැබිය යුතු මුළු මුදල ඉන් අදහස් වන අතර, ඊට —

(අ) බැංකුවක් සම්බන්ධයෙන් වූ විට, පොලිය, වට්ටම්, ලාභාංශ, විනිමය, සේවා ගාස්තු, කොමිස් මුදල්, තැරැව් ගාස්තු වශයෙන් හෝ සඳහා වූ ඒ බැංකුවේ ලැබීම් සහ එහි ව්‍යාපාරික කටයුතුවලදී හෝ අන්‍යාකාරයෙන් හෝ ඒ බැංකුව විසින් ලබා ගන්නා වෙනත් යම් ආදායමක් ඇතුළත් වන නමුත් ඒ බැංකුවේ විදේශීය ව්‍යවහාර මුදල් පිළිබඳ බැංකු කටයුතු ඒකකයේ කාර්ය මෙහෙයුම හේතුකොට ගත් බවට සැලකිය හැකි ලැබීම් ඇතුළත් නොවිය යුතු ය.

මේ ඡේදයෙහි “විදේශීය ව්‍යවහාර මුදල් පිළිබඳ බැංකු කටයුතු ඒකකය” යන්නෙන් විදේශීය ව්‍යවහාර මුදල් පිළිබඳ බැංකු කටයුතු ඒකකයක් ලෙස ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් බලය දෙන ලද, වාණිජ බැංකුවක ඒකකයක් නැතහොත් දෙපාර්තමේන්තුවක් අදහස් වේ;

(ආ) ධනයෝජකයකු, මුදල් ණයට දෙන්නකු, නැතහොත් බඩු උකස් ගන්නකු සම්බන්ධයෙන් වූ විට, ණය වශයෙන් ඔහු විසින් බැහැර දෙන ලද මුදල්, ඒ ණය වෙනුවෙන් ඔහු විසින් ලබා ගන්නා ලද නැතහොත් ඔහුට ලැබිය යුතු පොලිය සහ ඒ ණය වෙනුවෙන් ගාස්තු හෝ වෙනත් අය කිරීම් හෝ වශයෙන් ඔහු විසින් ලබා ගන්නා ලද මුදල් ඇතුළත් විය යුතු ය;

(ඇ) වෙන්දේසිකරුවකු සම්බන්ධයෙන් වූ විට සහ (ඈ) ඡේදයෙහි විධිවිධානවලට යටත්ව, තැරැව්කරුවකු නැතහොත් කොමිස් නියෝජිතයකු සම්බන්ධයෙන් වූ විට —

- (i) ඔහු විසින් විකුණන ලද හෝ විකිණීමෙහි ලා ඔහු උපකාරක වූ හෝ ඉඩම් සම්බන්ධයෙන් වූ විට ඒ විකිණීම සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද ගනුදෙනු හෝ ඉටු කරන ලද සේවා වන් හෝ සඳහා ඔහු විසින් ලබාගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු කොමිස් මුදල් හෝ ගාස්තු ;
- (ii) ඔහු විසින් විකුණන ලද හෝ විකිණීමෙහි ලා ඔහු උපකාරක වූ භාණ්ඩ කිසිවක් සම්බන්ධයෙන් වූ විට ඒ භාණ්ඩ ගැනුම්කරු විසින් ගෙවන ලද හෝ ගෙවනු ලැබිය යුතු මුළු මුදල

ඇතුළත් විය යුතු ය;

(ඈ) (කොටස් තැරැව්කරුවකු හෝ හෝග තැරැව්කරුවකු නොවන) යම් තැරැව්කරුවකු හෝ කොමිස් නියෝජිතයකු හෝ සම්බන්ධයෙන් වූ විට, ඔහු —

- (v) නේවාසික නොවන තැනැත්තකුගේ භාණ්ඩ කිසිවක් ඒ නේවාසික නොවන තැනැත්තා වෙනුවෙන් විකුණන්නා වූ හෝ විකිණීමෙහි ලා උපකාරක වන්නා වූ අවස්ථාවක; හෝ
- (ii) ශ්‍රී ලංකාවෙහි නිෂ්පාදිත යම් භාණ්ඩ අපනයනය කරන්නකු වෙනුවෙන් ක්‍රියා කරන අවස්ථාවක; හෝ
- (iii) ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නා වූ වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන්, ඒ ව්‍යාපාරය 120 වන වගන්තියේ (3) වන උපවගන්තියෙහි “ව්‍යාපාරය” යන යෙදුමෙහි අර්ථානුකූල වූ ව්‍යාපාරයක් වුව ද නොවුව ද, විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදල ඒ වෙනත් තැනැත්තාගේ ව්‍යාපාරයෙහි පිරිවැටුමට ඇතුළත්වන භාණ්ඩ වූ ඒ වෙනත් තැනැත්තාගේ භාණ්ඩ කිසිවක් ශ්‍රී ලංකාවෙහි දී විකිණීමෙහි ලා උපකාරක වන්නා වූ අවස්ථාවක

ඒ තැරැව්කරු හෝ කොමිස් නියෝජිතයා සම්බන්ධයෙන් වූ විට, එසේ විකිණීමෙහිලා හෝ ක්‍රියා කිරීමෙහි ලා හෝ එසේ විකිණීමේ දී උපකාරකවීමේ ලා ඔහු විසින් සිදු කරන ලද ගනුදෙනු හෝ ඉටු කරන ලද සේවාවන් සම්බන්ධයෙන් ඒ තැරැව්කරු හෝ කොමිස් නියෝජිතයා විසින් ලබා ගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු හෝ කොමිස් මුදල් හෝ ගාස්තු සහ කොටස් තැරැව්කරුවකු හෝ හෝග තැරැව්කරුවකු හෝ සම්බන්ධයෙන් වූ විට, ඔහු විසින් සිදු කරන ලද ගනු දෙනු හෝ ඉටු කරන ලද සේවා වන් සඳහා ඔහු විසින් ලබා ගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු හෝ කොමිස් මුදල් හෝ ගාස්තු ඇතුළත් විය යුතු ය; නව ද

(ඉ) යම් අධ්‍යාපනික ආයතනයක් හෝ පාසලක් පවත්වා ගෙන යන තැනැත්තකු සම්බන්ධයෙන් වූ විට, අධ්‍යාපනික ආයතනයේ හෝ පාසලේ මුදල් ආයෝජනය කිරීමෙන් ලබන ලාභ හැර, ඒ අධ්‍යාපනික ආයතනය හෝ පාසල පවත්වා ගෙන යාමෙන් ඔහු විසින් ලබාගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු මුළු මුදල ඇතුළත් විය යුතු ය.

එහෙත් මේ පනතේ මේ කොටසෙහි අන්‍යාකාරයකින් ප්‍රකාශිතව ම සඳහන් කර ඇතහොත් මිස, ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලබා ගන්නා ලද හෝ ලැබිය යුතු හෝ යම් මුදලක් ඇතුළත් නොවිය යුතු ය.”.

1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත

[පහතිකය සටහන් කළේ 1981 ජූනි මස 3 වන දින]

ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීම සඳහා ද එම පනතේ 13 වන, 14 වන සහ 19 වන වගන්ති යටතේ කරන ලද ඇතැම් ආඥා සහ නිශ්චය කිරීම් සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන ඇති කිරීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාද මු පනතකි.

1. මේ පනත 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

1 වන කොටස

ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීම

2. (මෙහි මින් මතු මේ පනතේ මේ කොටසෙහි “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(අ) එම වගන්තියේ (4) වන උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන්:—

“(ඇ) පෞද්ගලික භාරයක් යටතේ භාරකරුවකු විසින් වෙනත් යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය සඳහා යම් ඉඩමක් අයිති කරගනු ලැබ ඇති අවස්ථාවක ඒ පෞද්ගලික භාරය;” සහ

(ආ) එම වගන්තියේ (4) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන්:—

“(5) කෘෂිකාර්මික සංවර්ධනයේ යහපත සඳහා වන්නේ යයි අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ව්‍යාපෘතියක් සඳහා ජනරජය විසින් යම් තැනැත්තකුට යම් කෘෂිකාර්මික ඉඩමක් බද්දට දී ඇති විටක, (4) වන උපවගන්තියේ අතුරු වගන්තියේ කුමක් සඳහන් වුව ද (1) වන උප වගන්තියේ කාර්යය සඳහා, ඒ කෘෂිකාර්මික ඉඩමේ බදු ගැනුම්කරු, ඒ ඉඩමේ අයිතිකරු බවට සලකනු නොලැබිය යුතු ය.”

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) එම වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස අංක යෙදීමෙන්; සහ

(ආ) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:—

“(2) (මේ උපවගන්තියේ “අදාළ දිනය” යනුවෙන් සඳහන් කරනු ලබන) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයට පසු යම් දිනයක, විවාහය නිසා හෝ උරුමවීම නිසා නැතහොත් ඒ දෙකම නිසා හෝ යම් තැනැත්තකු උපරිමයට වැඩි කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක අයිතිකරු බවට පත් වන අවස්ථාවක (1) වන උපවගන්තියේ විධි

විධාන අදාළ නොවිය යුතු අතර ඒ අනුව ඒ තැනැත්තා විසින් අදාළ දිනයේ සිට අවුරුදු දෙකක කාලසීමාව ඇතුළත, උපරිමයට වැඩි එම ඉඩම් විකිණීමෙන් හෝ අන්‍යාකාර යකින් පවරා දිය හැකි ය. ඒ කාලසීමාව ඇතුළත, උපරිමයට වැඩි එම ඉඩම් පවරා දීම ඒ තැනැත්තා විසින් පැහැර හරින ලද අවස්ථාවක, උපරිමයට වැඩි එම ඉඩම්, ඒ කාලසීමාව අවසානයේ දී —

(අ) කොමිෂන් සභාව වෙත සතු වූ ලෙස සැලකිය යුතු ය ; නවද

(ආ) කොමිෂන් සභාව විසින් දෙන ලද ව්‍යවස්ථාපිත බද්දක් යටතේ එම තැනැත්තා සන්නකයෙහි නබාගෙන සිටින ලෙස සැලකිය යුතු ය.”.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තියෙහි අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(4) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් උකසක්, බද්දක්, පොලී මරා බුන්තියක් නැතහොත් ජීවිත බුන්තියක් පිළිබඳව කිසියම් සිවිල් අධිකරණයක යම් නඩුවක හෝ නඩු කටයුත්තක කාර්ය සඳහා කාලාපගමන කාලසීමාව ආගණනය කිරීමේදී, (එම උකසට, බද්දට, පොලී මරා බුන්තියට නැතහොත් ජීවිත බුන්තියට විෂය කාරණාව වූ) කෘෂිකාර්මික ඉඩම, කොමිෂන් සභාව සතු වූ දිනයෙන් ආරම්භව, එම ඉඩමෙහි අයිතිකරු වෙත ගෙවිය යුතු වත්දී මුදල තීරණය කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව අත්හරිනු ලැබිය යුතු ය.”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(2අ) මේ උපවගන්තිය පනවන ලද දින සිට සහ ඉන්පසුව, මුළු ගණන අක්කර එකසිය පනහට වැඩි වූ යම් කෘෂිකාර්මික ඉඩමක් (1) වන උපවගන්තිය යටතේ පවරාදීමට, (2) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව විසින්, කිසිම ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරුවකුට අනුමතිය දෙනු නොලැබිය යුතුය:

එසේ වුව ද, මේ උපවගන්තිය පනවනු ලැබීමට පූර්වයෙන් යම් ප්‍රකාශකයකුට හෝ ප්‍රකාශකයාගේ පවුලේ යම් සාමාජිකයකුට හෝ සන්නකය භාරදෙනු ලැබ ඇත්තා වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන්, මේ පනතේ කුමක් සඳහන් ව ඇත ද, මේ උපවගන්තියේ ඉහතින් වූ විධිවිධාන අදාළ නොවිය යුතු ය.”.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තිය, එම වගන්තියේ (4) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(4අ) (4) වන උපවගන්තියේ කුමක් සඳහන් ව ඇත ද, (මේ උපවගන්තියේ “අදාළ දිනය” යනුවෙන් සඳහන් කරනු ලබන) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයට පසු යම් දිනයක, විවාහය නිසා හෝ උරුමය නිසා හෝ ඒ දෙකම නිසා හෝ උපරිමයට වැඩි කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයේ අයිතිකරු බවට පත්ව ඒ අතිරික්තය අදාළ දිනයේ සිට අවුරුදු දෙකක කාල සීමාවක් ඇතුළත විකිණීමෙන් හෝ අන්‍යාකාර යකින් පවරාදීම, පැහැර හැර ඇති යම් තැනැත්තකු විසින්, ඒ කාලසීමාව ඉකුත් වී මාසයක් ඇතුළත, මේ වගන්තියේ විධිවිධාන සලසා ඇති පරිදි, ප්‍රකාශනයක් කළ යුතු ය.”.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) එම වගන්තියේ (1) වන උපවගන්තියෙහි —

(අ) එම උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(ආආ) කෘෂිකාර්මික නොවන කාර්යයන් සඳහා අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව විකිණීමෙන් පවරා දීම;”;

(ආ) එම උපවගන්තියේ (ඊ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :—

“(ඊ) (i) මේ පනත ආරම්භවීමේ දිනයට පෙරාතුවම වූ දිනයේ දී කෘෂිකාර්මික ඉඩම් අයිතිව සිටියා වූ, හෝ

(ii) 7 වන හෝ 8 වන වගන්තිය ක්‍රියාත්මක වීමේ හේතුවෙන් මේ පනත ආරම්භවීමේ දිනයේ දී කෘෂිකාර්මික ඉඩම් අයිතිව සිටි බව සලකනු ලැබූවා වූ ද

කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ උපරිමය පැන වූ අවස්ථාවේ දී වයස අවුරුදු දහ අටට අඩුව සිටියා වූ ද තැනැත්තකු සතු ඒ ඉඩම්, ඒ තැනැත්තා සාමාජිකයකු වූ පවුලේ ප්‍රධානියාට අයත් යයි සැලකෙන ඉඩම් ප්‍රමාණයට ඇතුළත් කිරීමේ හේතුවෙන් ඒ ඉඩම් අසත්තක කරනු ලැබූවා වූ ද යම් තැනැත්තකුට විකිණීමෙන් පවරා දීම.

පවරාදීම සිදු කරන දිනයේ දී පැවරුම්ලාභියා වයස අවුරුදු දහ අටට අඩුව සිටිය ද, මේ ඡේදය යටතේ පවරාදීමක් කළ හැකි අතර, වයස අවුරුදු දහ අටට අඩු තැනැත්තකුට මේ ඡේදය යටතේ කෘෂිකාර්මික ඉඩම් පවරා දීමක් කරනු ලැබූ අවස්ථාවක, ඒ තැනැත්තා, ඒ ඉඩම්වල අයිතිය පිළිබඳ කාර්ය සඳහා, මේ පනතේ “තැනැත්තා” යන්නෙහි අර්ථ කථනය යටතේ ගැනෙන ලෙස සැලකිය යුතු ය.

කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ උපරිමය නියම කරන ලද අවස්ථාවේ දී වයස අවුරුදු දහ අටට අඩු තැනැත්තකු විසින් අයිතිකර ගනු ලැබූ ඉඩම් මේ ඡේදය පනවන ලද දිනයේ දී 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත පවරා දෙනු ලැබ නොමැති විටක සහ ඒ ඉඩම් සම්බන්ධයෙන් 28 වන වගන්තිය යටතේ වත්දී ගෙවනු ලැබ නොමැති විටක මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ ඉඩම් පවරා දෙනු ලැබීම වෙනුවට ගැසට පත්‍රයෙහි පළ කරනු ලබන ආඥාවක් මගින් අමාත්‍යවරයා විසින් ඒ තැනැත්තාට, ඒ ඉඩම් සතු කර දෙනු ලැබිය හැකි ය. ඒ ආඥාවේ දින සිට ඒ ඉඩම්වල පරම හිමිකම ඒ තැනැත්තාට දීමට ඒ ආඥාව බල සහිත විය යුතු ය.”.

(2) ඒ වගන්තියේ අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන්:—

“(4) අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය හැකි යම් කාර්ය සඳහා අක්කර පනහට වැඩි කෘෂිකාර්මික ඉඩම් (1) වන උපවගන්තියේ (ආ) ඡේදය හෝ (ආආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් යම් තැනැත්තකු වෙත බද්දක් මගින් අත්සතු කරනු ලැබීම නීත්‍යානුකූල වන්නේ ය.”.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්ති එම ප්‍රඥප්තියේ 27අ සහ 27ආ වගන්ති ලෙස බලපැවැත් විය යුතු ය :—

“කොමිෂන් සභාව වෙත සතු කරන ලද කෘෂිකාර්මික ඉඩම් හෝ වතු ඉඩම් අමාත්‍යවරයා විසින් නියමයකින් රාජ්‍ය සංස්ථාව වෙත සතු කළ හැකි ය.

27අ. (1) කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, කොමිෂන් සභාවේ යහපත සඳහා එසේ කිරීම අවශ්‍ය යයි අමාත්‍යවරයා විසින් සලකනු ලබන අවස්ථාවක, ඔහු විසින්, 22 වන, 23 වන හා 42උ යන වගන්තිවලට යටත්ව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින්, නියමයෙහි නිශ්චිතව සඳහන් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත, එම නියමයෙහි නිශ්චිතව සඳහන් දිනයක සිට ක්‍රියාත්මක වීමට, කොමිෂන් සභාව හා ඒ රාජ්‍ය සංස්ථාව අතර එකඟවිය හැකි, රාජ්‍ය සංස්ථාව වෙත ඒ ඉඩම සතු කිරීම සඳහා ප්‍රතිෂ්ඨාවට අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත් ව, මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත සතු කරන ලද හා නියමයෙහි විස්තර කරන ලද යම් කෘෂිකාර්මික ඉඩමක් හෝ වතු ඉඩමක් හෝ ඉඩමේ යම් කොටසක් සතු කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ නියමයක් මගින්, ඒ නියමය ක්‍රියාත්මක වන දිනයට පෙරාතුවම වූ දිනයෙහි කොමිෂන් සභාව විසින් එම නියමයෙහි විස්තර කරන ලද කෘෂිකාර්මික ඉඩමට හෝ වතු ඉඩමට හෝ ඉන් කොටසකට දරන ලද අයිතිවාසිකම, හිමිකම හා සම්බන්ධතාව ම, නියමයෙහි නිශ්චිතව සඳහන් කරන ලද රාජ්‍ය සංස්ථාව වෙත සතු කිරීමේ බලපෑම ඇති විය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් මගින් යම් කෘෂිකාර්මික ඉඩමක් හෝ වතු ඉඩමක් හෝ එහි යම් කොටසක් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත සතු කරනු ලැබූ අවස්ථාවක, ඒ කෘෂිකාර්මික ඉඩමට හෝ වතු ඉඩමට හෝ එහි කොටසකට අදාළ වූ ද ඒ සතු කිරීමේ දිනයට පෙරාතුව ම වූ දිනයෙහි පැවතියා වූ ද ප්‍රකාශිත වූ හෝ ගමාගාන වූ හෝ යම් ගිවිසුමක් හෝ එකඟවීමක් යටතේ වූ කොමිෂන් සභාවේ සියලු අයිතිවාසිකම් සහ බැරකම් ඒ රාජ්‍ය සංස්ථාවේ අයිතිවාසි කම් සහ බැරකම් බවට පත් විය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ වූ නියමයක් මගින් යම් කෘෂිකාර්මික ඉඩමක් හෝ වතු ඉඩමක් හෝ ඉන් කොටසක් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත සතු කිරීම සඳහා වූ ප්‍රතිෂ්ඨාවට අදාළ යම් නියමයක් හෝ කොන්දේසියක් අනුව ක්‍රියාකර නොමැති අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියම යක් මගින් ඉඩමට අදාළ (1) වන උපවගන්තිය යටතේ වූ නියමය ප්‍රත්‍යාදීෂ්ට කළ හැකි අතර, ඉන් අනතුරුව එම ඉඩම කොමිෂන් සභාව වෙත නැවත සතු වන්නේ ය.

ඇතැම් බැඳීම් ප්‍රතිෂ්ඨාපනය කිරීම.

27ආ. (1) කිසියම් කෘෂිකාර්මික ඉඩමක් 14 වන වගන්තිය යටතේ වූ ආඥාවක හේතුවෙන් යම් තැනැත්තකු වෙත පවරන ලද හෝ, 22 වන වගන්තියේ (ඊ) ඡේදය යටතේ යම් තැනැත්තකු වෙත අත්සතු කරන ලද නැතහොත් සතු කරන ලද අවස්ථාවක හෝ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චයක හේතුවෙන් යම් තැනැත්තකුට යම් කෘෂිකාර්මික ඉඩමක් තබා ගැනීමට ඉඩ දෙන ලද අවස්ථාවක, හෝ ඒ ඉඩම කොමිෂන් සභාව වෙත සතු වූ දිනයට පෙරාතුව වූ දිනයෙහි ඒ ඉඩම සම්බන්ධයෙන් පැවැති කිසියම් බැඳීමක් අවස්ථාවෝචිත පරිදි එම ආඥාවෙහි, අත්සතු කිරීමෙහි, සතු කිරීමෙහි හෝ තීරණයෙහි දිනයේ සිට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ බලපෑම අවස්ථාවෝචිත පරිදි එම ආඥාවෙහි, අත්සතු කිරීමෙහි, සතු කිරීමෙහි හෝ තීරණයෙහි තිබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් බැඳීමක් සම්බන්ධයෙන්, කිසියම් සිවිල් අධිකරණයක යම් නඩුවක හෝ නඩු කටයුත්තක කාර්ය සඳහා කාලාපගමන කාලසීමාව ආගණනය කිරීමේ දී, ඒ බැඳීමට විෂය කාරණාව වූ කෘෂිකාර්මික ඉඩම, කොමිෂන් සභාව සතුව පැවැති කාලසීමාව අත්හරිනු ලැබිය යුතු ය.”

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(3) (අ) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයේ දී, එම දිනයට කලින් කොමිෂන් සභාව සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ගෙවා නොමැති අවස්ථාවක ඒ කෘෂිකාර්මික ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය, (1) වන සහ (2) වන උපවගන්තිවල කුමක් සඳහන්ව ඇත ද, එම කෘෂිකාර්මික ඉඩම කොමිෂන් සභාව වෙත සතු කරනු ලැබූ දිනයට පෙරාතුව ම වූ දිනයෙහි එම ඉඩමේ අයිතිකරු වූ තැනැත්තාගේ තෝරා ගැනීම අනුව, පහත සඳහන් උපමාන දෙකින් එකක් අනුව ගණන් බැලිය යුතු ය:—

(i) කෘෂිකාර්මික ඉඩම කුඹුරක් නොවේ නම් ඒ ඉඩමේ 1971 මැයි මස 29 වන දිනට ඉහතින් වූ ගිණුම් වර්ෂයේ සහ පළමුවෙන් සඳහන් ගිණුම් වර්ෂයට ඉහතින් ම වූ ගිණුම් වර්ෂ හතරේ සාමාන්‍ය වාර්ෂික ලාභය මෙන් පසළොස් ගුණයක් නොඉක්මවන මුදලක් සහ ඒ ඉඩම කුඹුරක් නම් ඒ සාමාන්‍ය වාර්ෂික ලාභය මෙන් දස ගුණයක් නොඉක්මවන මුදල් ප්‍රමාණයක්; හෝ

(ii) (අ) තේ, රබර් හෝ පොල් වගා කරන ලද කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වූ විට, ඒ කෘෂිකාර්මික ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ තුන සඳහා ඒ කෘෂිකාර්මික ඉඩමෙන් අක්කරයකට ලැබුණු සාමාන්‍ය වාර්ෂික ඵලදාව පදනම් කරගෙන ගණන් බලන ලද මුදලක්; එහෙත් ඒ කෘෂිකාර්මික ඉඩමේ අක්කරයක සාමාන්‍ය වාර්ෂික ඵලදාව මෙහි I වන තීරුවේ දක්වා ඇති ප්‍රමාණයට සමාන වන අවස්ථාවලදී ඒ කෘෂිකාර්මික ඉඩමේ එක් එක් අක්කරයක් සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල, මෙහි II වන තීරුවේ අනුරූප සටහනේ දක්වා ඇති මුදලට සමාන මුදලක් විය යුතු ය:—

I වන තීරුව	II වන තීරුව
අක්කරයක සාමාන්‍ය වාර්ෂික ඵලදාව	අක්කරයක් සඳහා වන්දි මුදල් ප්‍රමාණය

තේ :

රාත්තල් 1,500 ට වැඩි	... රු. 2,500
රාත්තල් 1,000 ට වැඩි එහෙත් රාත්තල් 1,500 ට නොවැඩි	... රු. 2,000
රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි	... රු. 1,500
රාත්තල් 750 ක් හා ඊට අඩු	... රු. 1,000

රබර් :

රාත්තල් 1,000 ට වැඩි	... රු. 2,500
රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි	... රු. 2,000
රාත්තල් 500 ට වැඩි එහෙත් රාත්තල් 750 ට නොවැඩි	... රු. 1,500
රාත්තල් 500 ක් හා ඊට අඩු	... රු. 1,000

පොල් :

ගෙඩි 3,000 ට වැඩි	... රු. 2,500
ගෙඩි 2,000 ට වැඩි එහෙත් ගෙඩි 3,000 ට නොවැඩි රු.	2,000
ගෙඩි 2,000 ක් හා ඊට අඩු	... රු. 1,500; හෝ

(ආ) කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, වී හෝ වෙන යම් කෘෂිකාර්මික නිෂ්පාදනයක් වගා කරනු ලැබූ කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන විට, නිෂ්පාදනයේ පවතින ඒ කෘෂිකාර්මික ඉඩමේ එක් එක් අක්කරය සඳහා රු. 2,000 බැගින් ගණන් බලනු ලැබූ මුදලක්.

(ආ) යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන්දිය වශයෙන් ගෙවිය යුතු (අ) ඡේදයේ (i) වන අනුඡේදයට අනුකූලව ගණන් බලන ලද යම් මුදල් ප්‍රමාණයකින්, එම කෘෂිකාර්මික ඉඩම සම්බන්ධයෙන් 1971 මැයි මස 29 වන දිනට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ පහ තුළ ආණ්ඩුව විසින් හෝ යම් රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ නැවත වගා කිරීම, කර්මාන්තශාලා නවීකරණය, තේ පෙට්ටි සහ පොහොර සඳහා සහනාධාර වශයෙන් ගෙවන ලද සෑම මුදලක් ම අඩු කළ යුතු ය.

මේ උපවගන්තියේ “වාර්ෂික ලාභය” යන්න ගිණුම් වර්ෂයක් සඳහා යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් යෙදෙන විට —

(i) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථනුකූලව, ඒ ඉඩමේ ලාභ හා ආදායම වශයෙන් එම වර්ෂය සඳහා තක්සේරුකරුවකු විසින් තක්සේරු කරන ලද පරිදි වූ නැතහොත් කලින් අයිතිකරු තක්සේරුකරුවකු සමග එකඟවන ලද පරිදි වූ නැතහොත් එසේ තක්සේරු කර නොමැති හෝ එකඟ වී නොමැති අවස්ථාවක ඒ කලින් අයිතිකරු විසින් තක්සේරුකරුට ප්‍රකාශ කරන ලද පරිදි වූ ලාභයෙහි හා ආදායමෙහි; සහ

(ii) ඒ වර්ෂය සඳහා 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථනුකූලව කලින් අයිති කරුගේ ලාභ සහ ආදායම නිශ්චය කිරීමේ කාර්ය සඳහා එම පනතේ 10 වන වගන්තියේ (අ) ඡේදය හෝ (ඌ) ඡේදය හෝ (එ) ඡේදය හෝ 53 වන වගන්තිය හෝ 53අ වගන්තිය යටතේ අඩු කිරීමක් වශයෙන් ඉල්ලා සිටින ලද යම් මුදලක

මුළු එකතුව අදහස් වේ.

(ඇ) යම් කෘෂිකාර්මික ඉඩමක් සඳහා (අ) ඡේදයේ (i) වන අනුඡේදයේ විධි විධානවලට අනුකූලව ගණන් බලන ලද වන්දි ලැබීමට යම් තැනැත්තකුට හිමිකම් ඇත්තා වූ ද, ඒ කෘෂිකාර්මික ඉඩම කොමිෂන් සභාව වෙත සතු වූ දිනයට පෙරාතුව ම වූ වර්ෂ හත ඇතුළත ඒ ඉඩමෙහි, මෙහි I වන තීරුවේ දැක්වෙන යම් කෘෂිකාර්මික බෝගයක් වගා කොට හෝ නැවත

වගාකොට ඇත්තා වූ ද අවස්ථාවක, එසේ ගණන් බලන ලද වන්දි මුදලට අතිරේකව එසේ වගා කරන ලද හෝ නැවත වගා කරන ලද එක් එක් කෘෂිකාර්මික ඉඩම් අක්කරයකට මෙහි II වන තීරුවේ අනුරූප සටහනේ දැක්වෙන මුදලකට සමාන මුදලක් ගෙවනු ලැබීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය.

I වන තීරුව

II වන තීරුව

තේ	රු. 3,000
රබර්	රු. 2,500
පොල්	රු. 2,500
චී	රු. 2,500
කොකෝවා	රු. 2,000
කුරුඳු	රු. 2,000
වෙනත් යම් කෘෂිකාර්මික බෝගයක්			...	රු. 2,000

(4) (1) වන, (2) වන සහ (3) වන උපවගන්තිවල කුමක් සඳහන්ව ඇත ද, මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයෙන් පසුව කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය ප්‍රධාන තක්සේරුකරුගේ මතය අනුව, 1977 මාර්තු මස 31 වන දින ඒ ඉඩම විවෘත වෙළෙඳ පොළෙහි විකුණනු ලැබුවේ නම්, එම දිනයෙහි ලබාගත හැකිව තිබුණු මිල 1977 මාර්තු මස 31 වන දිනයට පසුව ඒ ඉඩම සම්බන්ධයෙන් කරන ලද යම් වැඩිදියුණු කිරීම් වෙනත්, ඒවායේ පිරිවැයට සමාන මුදලකින් වැඩි කරන ලද මුදලට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතුය.

(5) මේ පනතේ වෙනත් යම් විධිවිධානවල කුමක් සඳහන් වුවද මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත සතු කරන ලද යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන්දි ලැබීමට හිමිකම් ඇත්තා වූ යම් තැනැත්තකුට, කොමිෂන් සභාව වෙත සතු කරන ලද ඒ කෘෂිකාර්මික ඉඩම සඳහා වන්දියේ ප්‍රමාණය සහ එය ගෙවීමේ ආකාරය සහ ක්‍රමය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සහ ඒ තැනැත්තා අතර ඇති කර ගන්නා ලද යම් ගිවිසුමකට හෝ සාකච්ඡා මගින් බේරුම් කිරීමකට අනුකූලව, අමාත්‍යවරයා විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා ගෙවීමට කොමිෂන් සභාවට විධානය කරනු ලබන මුදල් ප්‍රමාණයක් ඒ ආකාරයට හෝ ක්‍රමයට කොමිෂන් සභාව විසින් ගෙවනු ලැබිය හැකිය."

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :—

“ඇතැම් බදු අත්හැරීම හෝ ආපසු ගෙවීම පිළිබඳ විධිවිධාන 28අ. (1) කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය ගණන් බලන ලද්දේ, අවස්ථාවෝචිත පරිදි, ඒ ඉඩමේ ලාභ හෝ අගය පදනම් කොට ගෙන ද එය ඉක්මවන, අවස්ථාවෝචිත පරිදි, ලාභ හෝ අගය මත, 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් ආදායම් බද්දක්, ධන බද්දක් හෝ තැගි බද්දක් හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බදු පනත යටතේ යම් ප්‍රාග්ධන බද්දක් හෝ බුද්දල් බදු ආඥාපනත යටතේ යම් බුද්දල් බද්දක් හෝ ගෙවන ලෙස නිවේදනයක් කර ඇති අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, ඒ ආදායම්

බද්ද, ධන බද්ද, තැගි බද්ද, ප්‍රාග්ධන බද්ද හෝ බුද්ද බද්ද සම්බන්ධයෙන් වූ තක්සේරුව ප්‍රතිශෝධනය කරවා ගැනීමට හා එකී වැඩිපුර ගණන් බලන ලද ලාභ හෝ අගයට අදාළ කළ හැකි එකී බද්දේ කොටස අත්හරවා ගැනීමට ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය.

(2) කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය ගණන් බලන ලද්දේ, අවස්ථාවෝචිත පරිදි, ඒ ඉඩමේ ලාභ හෝ අගය සඳහාම කොට ගෙන ද එය ඉක්මවන, අවස්ථාවෝචිත පරිදි, ලාභ හෝ අගය මත 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් ආදායම් බද්දක්, ධන බද්දක් හෝ තැගි බද්දක් හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බදු පනත යටතේ යම් ප්‍රාග්ධන බද්දක් හෝ බුද්ද බදු ආඥාපනත යටතේ යම් බුද්ද බද්දක් හෝ ගෙවා ඇති අවස්ථා වක ඒ බද්දේ, ප්‍රාග්ධන බද්දේ හෝ බුද්ද බද්දේ එකී වැඩිපුර ගණන් බලන ලද ලාභ හෝ අගයට අදාළ කළ හැකි කොටස ආපසු ගෙවනු ලැබීමට, ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය.

(3) (1) වන උපවගන්තිය යටතේ තක්සේරුවක් ප්‍රතිශෝධනය කිරීමක් හෝ (2) වන උපවගන්තිය යටතේ ආපසු ගෙවීමක්, අවස්ථාවෝචිත පරිදි, එම තක්සේරුව කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තා හෝ අදාළ බද්ද ගෙවන ලද්දේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා හෝ විසින්, 28 වන වගන්තිය යටතේ ඒ තැනැත්තාට වන්දි ගෙවනු ලැබූ දිනය හෝ මේ වගන්තිය පනවනු ලැබූ දිනය යන මෙයින් පසුව යෙදෙන දිනයේ සිට අවුරුද්දක් ඇතුළත, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියවිල්ලකින් වූ දන්වීමක් මගින් ඉදිරිපත් කරනු ලැබූ හිමිකම් පෑමක් අනුව පමණක් කරනු ලැබිය යුතු ය.

(4) ආදායම් බදු, ධන බදු, තැගි බදු, ප්‍රාග්ධන බදු හෝ බුද්ද බදු පිළිබඳ යම් තක්සේරුවක් ප්‍රතිශෝධනය කිරීම සඳහා හෝ එවැනි යම් බද්දක් ආපසු ගෙවීම සඳහා මේ වගන්තිය යටතේ හිමිකම් පෑමක් කරනු ලැබූ අවස්ථාවක, වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන් ව ඇත ද, ඒ තක්සේරුව ප්‍රතිශෝධනය කිරීම සහ ඒ ආපසු ගෙවීම කරනු ලැබිය හැකි ය.”.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ අවසානයට පහත දැක්වෙන අතුරු වගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“එසේ වුව ද එවැනි යම් හිමිකම් පාත්තකු විසින් වන්දියට ඇති තම හිමිකම නිසි අයි කරණයක අවසාන තීන්දු ප්‍රකාශයක් මගින් හෝ ප්‍රමාණවත් යයි කොමිෂන් සභාව විසින් අදහස් කරනු ලබන සාක්ෂි මගින් සනාථ කරනු ලබන අවස්ථාවක, වන්දි හිමි තැනැත්තන් පිළිබඳව ද ඔවුන් අතර වන්දිය කොටස් කිරීම පිළිබඳව ද කලින් අයිතිකරු ලිය විල්ලකින් එකඟත්වයට පත් නොවන්නේ වුව ද එම තීන්දු ප්‍රකාශයේ නියමයන්ට හෝ ඉදිරිපත් කරන ලද සාක්ෂිවලට අනුකූලව වන්දිය කොටස් කර ගෙවීමට කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සලස්වනු ලැබිය හැකිය.”.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“ගෙවිය යුතු වන්දිය සහ පොලිය

35. මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය, එම ඉඩම කොමිෂන් සභාව වෙත සතු වීමෙන් පසු කොමිෂන් සභාව විසින් එහි සන්නකය භාර ගන්නා ලද දින සිට උපවිත වූ ලෙස සැලකිය යුතු අතර, එය උපවිත වූ දින සිට ගෙවීමේ දිනය දක්වා ඒ වන්දි මුදල් ප්‍රමාණය මත වර්ෂයකට සියයට දහයක් වූ පොලිය ගෙවිය යුතු ය.”.

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තියේ (අ) ඡේදයේ “වර්ෂයකට සියයට හතක්” යන වචන වෙනුවට “ඒ ඉඩම සතු කරන ලද දිනයේ සිට ගෙවීමේ දිනය දක්වා වාර්ෂිකව සියයට දහයක්” යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(අ) එම වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :-

“(2අ) (අ) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයේ දී මේ පනතේ මේ කොටස යටතේ කොමිෂන් සභාව සතු වූ යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ගෙවා නොමැති අවස්ථාවක ඒ වතු ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුවම වූ දිනයෙහි ඒ වතු ඉඩමේ සන්නකය දැරූ තැනැත්තා ගේ තෝරා ගැනීම අනුව පහත සඳහන් උපමාන දෙකින් එකක් අනුව ගණන් බැලිය යුතුය :-

(i) ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ පහ සඳහා ඒ වතු ඉඩමේ සාමාන්‍ය වාර්ෂික ලාභය මෙන් පසළොස් ගුණයකට සමාන මුදලක් ; හෝ

(ii) (අ) තේ, රබර් හෝ පොල් වගා කරන ලද වතු ඉඩමක් සම්බන්ධයෙන් වූ විට, ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ තුන සඳහා ඒ වතු ඉඩමෙන් අක්කරයකට ලැබුණු සාමාන්‍ය වාර්ෂික පලදාව පදනම් කර ගෙන ගණන් බලන ලද මුදලක් ; එහෙත් ඒ වතු ඉඩමේ අක්කරයක සාමාන්‍ය වාර්ෂික පලදාව මෙහි I වන කීරුවේ දක්වා ඇති ප්‍රමාණයට සමාන වන අවස්ථාවල දී ඒ වතු ඉඩමේ එක් එක් අක්කරයක් සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල, මෙහි II වන කීරුවේ අනුරූප සටහනේ දක්වා ඇති මුදලට සමාන මුදලක් විය යුතු ය :-

I වන කීරුව අක්කරයක සාමාන්‍ය වාර්ෂික පලදාව	II වන කීරුව අක්කරයක් සඳහා වන්දි මුදල් ප්‍රමාණය
තේ	
රාත්තල් 1,500 ට වැඩි	රු. 2,500
රාත්තල් 1,000 ට වැඩි එහෙත් රාත්තල් 1,500 ට නොවැඩි... ..	රු. 2,000
රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි	රු. 1,500
රාත්තල් 750 ක් හා ඊට අඩු	රු. 1,000
රබර්	
රාත්තල් 1,000 ට වැඩි	රු. 2,500
රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි	රු. 2,000
රාත්තල් 500 ට වැඩි එහෙත් රාත්තල් 750 ට නොවැඩි	රු. 1,500
රාත්තල් 500 හා ඊට අඩු	රු. 1,000

පොල්

ගෙඩි 3,000 ට වැඩි	රු. 2,500
ගෙඩි 2,000 ට වැඩි එහෙත් 3,000 ට නොවැඩි	රු. 2,000
ගෙඩි 2,000 හා ඊට අඩු	රු. 1,500; හෝ

(ආ) කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, වී හෝ වෙන යම් කෘෂිකාර්මික නිෂ්පාදනයක් වගා කරනු ලැබූ වතු ඉඩමක් සම්බන්ධයෙන් වන විට, නිෂ්පාදනයේ පවතින ඒ වතු ඉඩමේ එක් එක් අක්කරයක් සඳහා රු. 2,000 බැගින් ගණන් බලනු ලැබූ මුදලක්.

(ඇ) යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් මෙම උපවගන්තියේ (අ) ඡේදයේ (i) වන අනුඡේදයට අනුකූලව ගණන් බලන ලද වන්දි ලැබීමට යම් තැනැත්තකුට හිමිකම ඇත්තා වූ ද ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ වර්ෂ හත ඇතුළත ඒ වතු ඉඩමෙහි, මෙහි I වන තීරුවේ දැක්වෙන යම් කෘෂිකාර්මික බෝගයක් වගා කොට හෝ නැවත වගා කොට ඇත්තා වූ ද අවස්ථාවක, එසේ ගණන් බලන ලද වන්දි මුදලට අතිරේකව, එසේ වගා කරන ලද හෝ නැවත වගා කරන ලද එක් එක් වතු ඉඩම් අක්කරයක් සඳහා II වන තීරුවේ අනුරූප සටහනේ දැක්වෙන මුදලට සමාන මුදලක්, ගෙවනු ලැබීමට, ඒ තැනැත්තාට හිමිකම ඇත්තේය:-

I වන තීරුව			II වන තීරුව		
තේ	රු.	3,000
රබර්	රු.	2,500
පොල්	රු.	2,500
වී	රු.	2,000
කොකෝවා	රු.	2,000
කුරුඳු	රු.	2,000

මේ උපවගන්තියේ “වාර්ෂික ලාභය” යන්න ගිණුම් වර්ෂයක් සඳහා යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් යෙදෙන විට එයින් —

- (i) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථනුකූලව, ඒ වතු ඉඩමේ ලාභ හා ආදායම වශයෙන්, එම වර්ෂය සඳහා තක්සේරුකරුවකු විසින් තක්සේරු කරන ලද පරිදි වූ, නැතහොත් ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ඒ වතු ඉඩමේ අයිතිකරුව සිටි (මේ අර්ථකථනයෙහි “කලින් අයිතිකරු” යනුවෙන් සඳහන් කරනු ලබන) තැනැත්තා තක්සේරු කරුවකු සමඟ එකඟ වන ලද පරිදි වූ නැතහොත් එසේ තක්සේරු කර හෝ එකඟවී නොමැති අවස්ථාවක, ඒ කලින් අයිතිකරු විසින් එම වර්ෂය සඳහා තක්සේරුකරුට ප්‍රකාශ කරන ලද පරිදි වූ ලාභ හා ආදායමෙහි; සහ
- (ii) එම වර්ෂය සඳහා 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථනුකූලව එම වතු ඉඩමෙන් වූ කලින් අයිතිකරුගේ ලාභ හා ආදායම නිශ්චය කිරීමේ කාර්ය සඳහා, ඒ පනතේ —

(අ) 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය හෝ (ඌ) ඡේදය හෝ (එ) ඡේදය ; හෝ

(ආ) 53 වන වගන්තිය ; හෝ

(ඇ) 53අ වගන්තිය

යටතේ අඩු කරන ලද යම් මුදලක

මුළු එකතුව අදහස් වේ.

(ඇ) යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මුදල වශයෙන් (අ) ඡේදයේ (i) අනු ඡේදයට අනුකූලව ආගණනය කරන ලද කවර හෝ මුදල් ප්‍රමාණයකින්, ඒ වතු ඉඩම රජය සතු වූ දිනයට පෙරාතුවම වූ ගිණුම් වර්ෂ පහ අතුරින් යම් ගිණුම් වර්ෂයක් තුළ දී, නැවත වගා කිරීම, කර්මාන්ත ශාලා නවීකරණය කිරීම, තේ පෙට්ටි සහ පොහොර සඳහා ආණ්ඩුව විසින් හෝ යම් රාජ්‍ය සංස්ථාවක් විසින්, සහනාධාර වශයෙන් ගෙවන ලද සෑම මුදලක්ම අඩු කරනු ලැබිය යුතු ය.

යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මුදල වශයෙන් (අ) ඡේදයේ (i) අනු ඡේදයට අනුකූලව ආගණනය කරන ලද කිසිදු මුදල් ප්‍රමාණයක් ඒ වතු ඉඩමේ එක් එක් අක්කරය සඳහා, රුපියල් දෙදහස් පන්සියය නොඉක්මවිය යුතු ය.

(2ආ) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයෙහි, මේ පනතේ මේ කොටස යටතේ කොමිෂන් සභාව සතු වූ යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ගෙවා නොමැති හා සතු වූ දිනයේ දී ඒ වතු ඉඩම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් භාරගත් ශුද්ධ ජංගම වත්කම් පැවතියා වූ අවස්ථාවක (2අ) උපවගන්තිය යටතේ ගෙවිය යුතු වන්දිය ඒ ශුද්ධ ජංගම වත්කම්වල පොතේ වටිනාකමට සමාන මුදල් ප්‍රමාණයකින් වැඩි කළයුතු වන්නේ ය.

මේ වගන්තියේ “ශුද්ධ ජංගම වත්කම්” යන්නෙන් වෙළෙඳ නොග, අලෙවි නො කරන ලද නිෂ්පාදන, මුදල්, ස්ථාවර තැන්පතු, අයවිය යුතු ණය සහ ලැබිය යුතු වෙනත් දේ අදහස් වේ.

(2ඇ) මේ උපවගන්තිය පනවන ලද දිනය වන විට ඒ වතු ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් යම් එකඟවීමකට ඇතුළත් නොවූ හෝ සාකච්ඡා මගින් සම්මුතියකට නොඑළැඹුණු එක්සත් රාජධානියෙහි සංස්ථාගත කරන ලද යම් සමාගමකට ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ගණන් බැලීමේදී (2අ) හා (2ආ) උපවගන්තිවල කිසිවක් අදාළ නොවිය යුතු අතර, (2) වන උපවගන්තියේ නියමයන් අනුව ඒ වතු ඉඩම සම්බන්ධයෙන් වන්දිය ගෙවිය යුතු ය.

(2ඈ) (1) (2) වන උපවගන්තියේ හෝ (2අ) වන උපවගන්තියේ හෝ (2ආ) වන උපවගන්තියේ විධිවිධාන අනුව ගණන් බලන ලද වන්දි වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් යම් පොදු සමාගමකට ලැබූ අවස්ථාවක, සමාගම් ආඥපනතේ හෝ වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද, කොමිෂන් සභාව විසින් ඉඩ දෙනු ලබන බැරකම් පියවීමෙන් පසු, ඒ වන්දි මුදල් ලැබුණු දින සිට මාස හයක් ඇතුළත දී නැතහොත් ඒ වන්දි මුදල් වාරිකවලින් ලැබුණු අවස්ථාවක, ඒ එක් එක් වාරිකය ලැබීමෙන් පසු මාස හයක් ඇතුළත දී ඒ සමාගමේ කොටස්කරුවන් අතර ඒ වන්දි මුදල් බෙදීම් ඒ සමාගමේ කාර්යය විය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් එවැනි යම් සමාගමක කොටස් ප්‍රාග්ධනය විවිධ කොටස් පංතිවලට බෙදා ඇති අස්ථාවක, වන්දිය බෙදීමේ ඒ එක් එක් කොටස් පංතියට අයත් අයිතිවාසිකම්වලට අනුකූල විය යුතු ය.

(2ඉ) වන්දි වශයෙන් පොදු සමාගමකට ලැබුණ යම් මුදල් ප්‍රමාණයක් (2ඇ) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව සමාගම විසින් බෙදා දෙනු ලැබ, ඒ බෙදීමේ ප්‍රතිඵලය වශයෙන් ස්වකීය ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි බවට සම්මත කරනු ලබන අවස්ථාවකදී, ස්වකීය නාමය සමාගම් ලියාපදිංචි කිරීමේ ලේඛනයෙන් කපා හැරීම පිණිස ඒ සමාගම විසින් සමාගම රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් කරනු ලැබිය හැකිය. එවිට —

- (අ) ඒ සමාගමේ සියලු බැරකම් ගෙවා ඇති බවට;
- (ආ) සමාගම විසින් ලබාගෙන ඇති වන්දි මුදල් (2ඇ) වන උපවගන්තියට අනුකූලව බෙදීම ඇති බවට; සහ
- (ඇ) සමාගමට ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි බවට සමාගම රෙජිස්ට්‍රාර්වරයා සෑහීමට පත්වීමෙන් පසු, සමාගම් ගණන් බේරා වසා දැමීම හෝ විසුරුවා හැරීම හෝ සම්බන්ධයෙන් සමාගම ආඥාපනතේ කුමක් සඳහන් වුවද, එම සමාගමේ නම එම සමාගම් ලියාපදිංචි කිරීමේ ලේඛනයෙන් කපා හැරිය යුතු ය;”.

(ආ) එම වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(4) මේ පනතේ මේ කොටස යටතේ වන්දියෙන් කළ හැකි යම් අඩු කිරීම් අඩුකොට ගෙවිය යුතු වන්දියට, වන්දි ගෙවිය යුතු ඒ වතු ඉඩමේ සන්තකය කොමිෂන් සභාව විසින් සතුකර ගන්නා ලද දිනයේ සිට ගෙවීමේ දිනය දක්වා වර්ෂයකට සියයට දහයක් වූ පොලිය අයත් විය යුතු ය.”.

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 66 වන වගන්තියේ “තැනැත්තා” යන යෙදුමේ අර්ථකථනය, එහි (ආ) ඡේදයට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“(ආආ) පුද්ගලික භාරයක් ; හෝ”.

16. මේ පනතේ 2(අ) වන, 12 වන සහ 15 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධන, සියළු කාර්ය සඳහා, ප්‍රධාන ප්‍රඥප්තිය ආරම්භ වූ දිනයේ සිට ක්‍රියාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

II වන කොටස

ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ කරන ලද ඇතැම් ආඥා සහ නිශ්චය කිරීම් සම්බන්ධයෙන් වන විශේෂ විධිවිධාන

17. (1) මේ පනත ආරම්භ වීමට පෙර, පැවරුම්කරුට සහ පැවරුම්ලාභියාට හෝ කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී, යම් කෘෂිකාර්මික ඉඩමක් පවරාදීම ශ්‍රේණි හා බල රහිත බව ප්‍රකාශ කරමින්, කොමිෂන් සභාව විසින්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක් කරනු ලැබ, මේ පනත ආරම්භ වන දිනයට පෙර —

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වන්දියක් ගෙවා තිබුණු ; හෝ

(ආ) ඒ ඉඩම එම පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත පවරා දී තිබුණු

අවස්ථාවක යට කී පරිදි කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදීමේ හේතුව මත ම පමණක් ඒ ආඥාව අවලංගු නොපවති බව හෝ අවලංගු නො පවත්නා බව සැලකිය යුතු ය.

(2) මේ පනත ආරම්භ වීමට පෙර, පැවරුම්කරුට හෝ පැවරුම්ලාභියාට හෝ කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී යම් කෘෂිකාර්මික ඉඩමක් පවරාදීම ශ්‍රේණි සහ බලරහිත බව ප්‍රකාශ කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන උප වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ආඥාවක් කරනු ලැබ, මේ පනත ආරම්භ වන දිනයට පෙර —

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වන්දියක් ගෙවා තිබුණු ; හෝ

(ආ) ඒ ඉඩම එම පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත පවරා දී තිබුණු අවස්ථාවක යටකී පරිදි කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදීමේ හේතුව මත ම පමණක් ඒ ආඥාව අවලංගු නොපවති බව හෝ අවලංගු නොපවත්නා බව සැලකිය යුතු ය.

(3) මේ පනත ආරම්භවීමේ දිනයට පෙර, පැවරුම්කරුට හෝ පැවරුම්ලාභියාට හෝ කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී, යම් කෘෂිකාර්මික ඉඩමක් පවරා දීම ශ්‍රේණි සහ බල රහිත බව ප්‍රකාශ කරමින්, කොමිෂන් සභාව විසින්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක් කරනු ලැබ ඇති අවස්ථාවක සහ මේ පනත ආරම්භ වන දිනයෙහි —

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ එම ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ගෙවා නොතිබුණි නම් ; හෝ

(ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ එම ඉඩම යම් තැනැත්තකු වෙත පවරා දී නොතිබුණි නම්

ඒ ආඥාව ශ්‍රේණි සහ බල රහිතව පැවති බවත් ශ්‍රේණි සහ බල රහිත වන බවත් සැලකිය යුතු ය.

(4) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙර, පැවරුම්කරුට සහ පැවරුම්ලාභියාට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී, යම් කෘෂිකාර්මික ඉඩමක් පවරා දීම ශ්‍රේණි සහ බල රහිත බව ප්‍රකාශ කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ආඥාවක් කරනු ලැබ ඇති අවස්ථාවක සහ මේ පනත ආරම්භ වන දිනයෙහි —

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ එම ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ගෙවා නොතිබුණි නම් ; හෝ

(ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ ඒ ඉඩම යම් තැනැත්තකුට පවරා දී නොතිබුණි නම්

ඒ ආඥාව ශ්‍රේණි සහ බල රහිතව පැවති බවත්, ශ්‍රේණි සහ බල රහිත වන බවත් සැලකිය යුතු ය.

(5) යම් කෘෂිකාර්මික ඉඩමක් පවරාදීම ශ්‍රේණි සහ බලරහිත බව ප්‍රකාශකරමින්, අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාව හෝ අමාත්‍යවරයා විසින් කරන ලද ආඥාවක් (3) වන උප වගන්තියේ හෝ (4) වන උපවගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ හේතුවෙන් මේ කොටස යටතේ ශ්‍රේණි සහ බලරහිත යයි සලකනු ලබන අවස්ථාවක, මේ පනත ආරම්භ වී මාස තුනක් ඇතුළත දී, පැවරුම් කරු හෝ පැවරුම්ලාභියා විසින් ඒ පවරාදීම කොමිෂන් සභාව වෙත වාර්තා කළ යුතු ය.

(6) (5) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත කරන ලද වාර්තාවක් අනුව, කරුණු දක්වා සිටීමට අවස්ථාවක් පැවරුම්කරුට හා පැවරුම්ලාභියාට සලසා දීමෙන් පසු, ඒ වාර්තාවෙහි සඳහන් පවරාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ පරමාර්ථ වාර්ථ කෙරෙන ස්වභාවයෙන් යුක්ත බව කොමිෂන් සභාවට පෙනී යන අවස්ථාවක, කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාවේ අත්සන යටතේ වූ ආඥාවක් මගින් ඒ පවරාදීම ශුන්‍ය සහ බලරහිත බව ප්‍රකාශ කරනු ලැබිය හැකිය. එවැනි සෑම ආඥාවක් ම එම ආඥාව අදාළ වන පැවරුම්කරු වෙත සහ පැවරුම් ලාභියා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලැබිය යුතු ය.

(7) මේ වගන්තියේ (6) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරනු ලබන සෑම ආඥාවකටම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන, (4) වන, (5) වන සහ (6) වන උපවගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

(8) (5) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැරීමක්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධානයන් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීමක් ලෙස සැලකිය යුතු අතර, ඒ අනුව ඒ සඳහා දඬුවම් පැමිණ විය යුතු ය.

18. (1) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හිමිකම ඒ පනත ආරම්භ වූ දිනයෙහි ලබා සිටිය ද ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි සඳහන් කාලය ඇතුළත දී ඒ ඉල්ලීම ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ යම් තැනැත්තකු —

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආරම්භ වූ (මේ උපවගන්තියෙහි “අදාළ දිනය” යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයට ඉහතින්ම වූ දිනයෙහි යම් කෘෂිකාර්මික ඉඩමක අයිති කරුව සිටියේ නම්, මේ පනත ආරම්භ වූ දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමෙහි ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරු නො වූව ද, නව ද,

(ආ) ඉහත සඳහන් 14 වන වගන්තියෙහි කුමක් සඳහන් ව ඇත ද මේ පනත ආරම්භ වූ දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමේ ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරුව සිටියාක් මෙන්, ඒ ඉඩම සම්පූර්ණයෙන් ම හෝ ඉන් යම් කොටසක් හෝ විකිණීමෙන්, නැගී දීමෙන් නැතහොත් වෙනත් ආකාරයකින් ඒ තැනැත්තාගේ යම් දරුවකුට, එනම්, අදාළ දිනයේ දී අවුරුදු දහ අටක් ව හෝ ඊට වැඩි වයසක සිටි දරුවකුට නැතහොත් ඒ තැනැත්තාගේ දෙමා-පියන්ගෙන් කෙනෙකුට, පැවරීම සඳහා ඒ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක්, මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ තැනැත්තා විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි ය.

(2) ඉහත සඳහන් පරිදි ඉල්ලීමක් කොමිෂන් සභාව වෙත ලැබුණු විටක, මේ පනත ආරම්භ වන දිනයේ දී, —

(අ) ඒ ඉල්ලීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවා නොතිබුණහොත් ; සහ

(ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ ඒ ඉඩම යම් තැනැත්තකුට පවරා දී නොතිබුණහොත්

පමණක්, ඒ පැවරීම සඳහා අනුමතය දෙමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක් කොමිෂන් සභාව විසින් කළ හැකි ය.

(3) යම් කෘෂිකාර්මික ඉඩමක් පැවරීම සඳහා අනුමතය දීම ප්‍රතික්ෂේප කරමින්, කොමිෂන් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක් මේ පනත ආරම්භවීමේ දිනයට පෙර කර තිබුණා වූ ද ඒ උපවගන්තියේ සඳහන් කාල

සීමාව තුළ දී ඒ ආඥාවට විරුද්ධව ආයාචනයක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට, ඒ පැවරීම කිරීමට අනුමතය ඉල්ලා සිටි තැනැත්තා අපොහොසත් වී තිබුණා වූ ද අවස්ථාවක දී, ඒ වගන්තියේ කුමක් සඳහන් ව ඇත ද මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී, ඒ තැනැත්තා විසින් ඒ ආඥාවට විරුද්ධව අමාත්‍යවරයා වෙත ආයාචනයක් ඉදිරිපත් කළ හැකි ය.

(4) කොමිෂන් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උප වගන්තිය යටතේ කරන ලද ආඥාවට විරුද්ධව ආයාචනයක්, මේ පනත ආරම්භවීමේ දිනයට පෙර, යම් තැනැත්තකු විසින් ඒ උපවගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණා වූ ද අමාත්‍යවරයා විසින් ඒ ආයාචනය ප්‍රතික්ෂේප කර ඇත්තා වූ ද අවස්ථාවක, ඉහත සඳහන් 14 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇතද, මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ ආඥාවට විරුද්ධව තවදුරටත් වූ ආයාචනයක් ඒ තැනැත්තා විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකි ය.

(5) (3) වන උපවගන්තිය හෝ (4) වන උපවගන්තිය හෝ යටතේ ඉදිරිපත් කරන ලද ආයාචනයක් අමාත්‍යවරයා වෙත ලැබුණු අවස්ථාවක දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇත ද, මේ පනත ආරම්භවන දිනයේ දී—

(අ) ඒ ආයාචනයෙහි සඳහන් ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවා නොතිබුණේ නම්; සහ

(ආ) එම පනතේ 22 වන වගන්තිය යටතේ එම ඉඩම යම් තැනැත්තකුට පවරා දී නොතිබුණේ නම්;

පමණක් ඒ ආයාචනය ඉදිරිපත් කර ඇත්තේ යම් ආඥාවකට විරුද්ධව ද ඒ ආඥාව සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම සියලුම අවස්ථානුගත කරුණු අනුව සාධාරණ හා යුක්ති සහගත වන බව අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම්, ඒ ආඥාව අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම කළ හැකි ය.

(6) පහත දැක්වෙන යම් අවස්ථාවක දී, එනම්, —

(අ) මේ වගන්තියේ (1) වන උපවගන්තිය සමඟ කියවිය යුතු, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර කොමිෂන් සභාව විසින් එකී 14 වන වගන්තිය යටතේ ආඥාවක් කර ඇත්තා වූ ; හෝ

(ආ) එකී පනතේ 14 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලද ආඥාවක් මේ වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් වෙනස් කර, සුළු වශයෙන් වෙනස් කර හෝ සංශෝධනය කර ඇත්තා වූ

අවස්ථාවක දී, ඒ ආඥාවේ බලපෑම, නැතහොත්, වෙනස් කරන ලද, සුළු වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද ඒ ආඥාවේ බලපෑම වනුයේ යම් කෘෂිකාර්මික ඉඩමක් (මේ උපවගන්තියේ මින්මතු “පැවරුම්කරු” යනුවෙන් සඳහන් කරනු ලබන) යම් තැනැත්තකු විසින් ඔහුගේ (මේ උපවගන්තියේ මින්මතු “පැවරුම්ලාභියා” යනුවෙන් සඳහන් කරනු ලබන) දරුවකුට හෝ දෙමාපියන්ගෙන් කෙනකුට පැවරීම සඳහා අනුමතය දීම වේ නම් සහ, ඒ ආඥාව කරන ලද දිනයේ දී නැතහොත්, ඒ ආඥාව එසේ වෙනස් කරන ලද, සුළු වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද දිනයේ දී ඒ ඉඩම කොමිෂන් සභාව වෙත සකුචි තිබුනේ නම්, කොමිෂන් සභාව විසින් නොපමාව ම ඒ ඉඩම ඒ පැවරුම්ලාභියා වෙත පැවරිය යුතු ය.

(7) පහත සඳහන් අවස්ථාවලට, එනම්, —

- (අ) මේ වගන්තියේ (1) වන උපවගන්තිය සමග කියවිය යුතු ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර, කොමිෂන් සභාව විසින් එකී 14 වන වගන්තිය යටතේ කරන ලද; හෝ
- (ආ) එකී 14 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලදුව, මේ වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් වෙනස් කරන ලද හෝ සුළු වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද

සෑම ආඥාවකටම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (3) වන සහ (4) වන උපවගන්ති, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

19. (1) මේ පනත ආරම්භ වීමට පෙර, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කෘෂිකාර්මික ඉඩමකින් යම් තැනැත්තකු වෙත තබා ගැනීමට ඉඩ දෙනු ලබන කොටස හෝ කොටස් හෝ නිශ්චිතව සඳහන් කරමින් කොමිෂන් සභාව විසින් කරන ලද නිශ්චය කිරීමකින් අනෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, එකී ඉහත සඳහන් 19 වන වගන්තියේ කුමක් සඳහන් ව ඇත ද මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ නිශ්චය කිරීමට විරුද්ධව ආයාචනා යක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ආයාචනා යක දී —

- (අ) ආයාචක සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චය කිරීම මගින් ඔහුට තබා ගැනීමට ඉඩ දෙන ලද කෘෂිකාර්මික ඉඩම් කොටසෙහි හෝ කොටස්වල ප්‍රමාණය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව වෙනස් කමක් කර ඇති බවට; හෝ
- (ආ) ආයාචක විසින් එම පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනය මගින් ඔහු විසින් දක්වන ලද කැමැත්ත, ඒ නිශ්චය කිරීමේ දී කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන නොමැති බවට

කොමිෂන් සභාව සෑහීමට පත් වුවහොත් සහ, මේ පනත ආරම්භ වන දිනය වන විට, —

- (අ) ආයාචක විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනය මගින් තමාට අයත් යයි නිශ්චිතව සඳහන් කරන ලද කෘෂිකාර්මික ඉඩමෙන් පහත සඳහන් කොටස, එනම්, ඒ පනතේ 19 වන වගන්තිය යටතේ ඔහු සම්බන්ධයෙන් කරන ලද නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම් කොටස හැර, ඒ සම්පූර්ණ ඉඩම සම්බන්ධයෙන් වන්දි මුදලක් ඒ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවා නො තිබුණහොත් ;
- (ආ) (ඒ 19 වන වගන්තිය යටතේ ඔහු සම්බන්ධයෙන් කරන ලද නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම් කොටස හැර) ඒ මුළු ඉඩම ඒ පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත පවරා දී නොතිබුණහොත්

පමණක්, ඉහත කී 19 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇත ද, 19 වන වගන්තිය යටතේ, ආයාචක සම්බන්ධයෙන් කර තිබුණු නිශ්චය කිරීම කොමිෂන් සභාව විසින් අවලංගු කර ඔහු සම්බන්ධයෙන් අලුත් නිශ්චය කිරීමක් ඒ වගන්තිය යටතේ කළ හැකි ය.

(3) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චය කිරීමක් කොමිෂන් සභාව විසින් (2) වන උප වගන්තිය යටතේ අවලංගු කරනු ලබන අවස්ථාවක දී ඒ අවලංගු කිරීම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර, ඒ අවලංගු කිරීම එසේ පළ කරන ලද දිනයේ සිට බලපැවැත්විය යුතු ය; තව ද එසේ පළ කරන ලද ඒ අවලංගු කිරීමේ බලපෑම වනුයේ ඒ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් කෘෂිකාර්මික ඉඩමේ අයිතිවාසිකම, හිමිකම සහ සම්බන්ධතාව ඒ පළ කිරීමේ දින සිට කොමිෂන් සභාව වෙත යළි සතු වීම ය.

(4) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලද නිශ්චය කිරීමක් අවලංගු කර අලුත් නිශ්චය කිරීමක් කොමිෂන් සභාව විසින් එම වගන්තිය යටතේ කරනු ලබන අවස්ථාවක දී, එම පනතේ 18 වන වගන්තිය යටතේ ඉල්ලුම්කරු විසින් කරන ලද ප්‍රකාශනයෙහි ඔහුට අයිති යැයි ඔහු විසින් සඳහන් කරන ලද කෘෂිකාර්මික ඉඩමේ කවර කොටස හෝ කොටස් ඔහුට තබා ගැනීමට ඉඩ දෙනු ලැබේ ද යන්න ඒ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතු අතර, එසේ නිශ්චිත කොටස හෝ කොටස්, මේ පනත ආරම්භ වන දිනයේ දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකුට පවරා දී නොතිබුණු ඒ කෘෂිකාර්මික ඉඩමේ යම් කොටසින් වූ කොටසක් හෝ කොටස් විය යුතු ය; නැතහොත් එකී පනතේ 28 වන වගන්තිය යටතේ වන්දි මුදල් ගෙවනු නොලැබූ කොටසක් හෝ කොටස් විය යුතුය. නිශ්චය කිරීම කරනු ලබන දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමේ ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරු නොවුවද ඉහත සඳහන් ආකාරයට නිශ්චය කිරීමක් කරනු ලැබිය හැකි ය; තව ද ඒ සෑම නිශ්චය කිරීමකට ම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19(1) (ආ), 19(2) වන, 20 වන සහ 21 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

(5) මේ පනතේ හෝ වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තිය හෝ 19 වන වගන්තිය හෝ 14 වන වගන්තිය යටතේ කරන ලද ආඥාවක හෝ නිශ්චය කිරීමක ප්‍රතිඵලය වශයෙන් ප්‍රමාණයෙන් අක්කර විසිපහකට වැඩි වූ යම් කෘෂිකාර්මික ඉඩමක අයිතිකරු බවට පත් වන යම් තැනැත්තකු විසින් 1958 අංක 2 දරන නේ සහ රබර් වතු (කැබ්ලි කිරීම පාලනය කිරීමේ) පනතේ හෝ 1972 අංක 2 දරන වතු (පැවරීම් පාලනය කිරීමේ හා අත්කර ගැනීමේ) පනතේ විධිවිධාන යටතේ හැර අන්‍යාකාරයකින් ඒ ඉඩම කැබ්ලි විය හැකි ආකාරයෙන් ඒ ඉඩම විකිණීම නීත්‍යානුකූල නොවන්නේ ය.

20. (මේ පනත මගින් ඉවත් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ඊ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් යම් කෘෂිකාර්මික ඉඩමක් යම් තැනැත්තකු වෙත පවරා දීමට, මේ පනත ආරම්භවීමේ දිනයට පෙර, එම ඡේදය යටතේ පියවර ගෙන ඇති අවස්ථාවකදී, මේ පනත මගින් එම ඡේදය ඉවත් කරනු ලැබූ ව ද, ඒ ඡේදය ක්‍රියාත්මකව බලපැවැත්විය යුතුය මෙන් ඒ තැනැත්තාට ඒ ඉඩම විකිණීමෙන් පවරා දීමක් කරනු ලැබිය හැකි ය.

21. (1) 1971 මැයි මස 29 වන දින හෝ ඉන් පසුව ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ඉඩම් අත්කර ගනු ලැබ, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනය වන විට ඒ ඉඩම් සම්බන්ධයෙන් වන්දි ගෙවා නොමැති අවස්ථාවක, මේ පනතෙහි හෝ වෙනත් යම් නීතියක හෝ කුමක් සඳහන් ව ඇත ද, ඒ ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ කොමිෂන් සභාව සතු වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව එම පනතේ 14 වන වගන්තිය හෝ 18 වන වගන්තිය හෝ යටතේ ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරුවකුගේ අයිතිවාසිකම්වලට ඒ ඉඩම්වල අයිතිකරුවන් හිමිකම් ලැබිය යුතු ය ; තව ද මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට මාස තුනක් ඇතුළත ඒ අයිතිකරුවන් විසින් කොමිෂන් සභාව වෙත ව්‍යවස්ථාපිත ප්‍රකාශනයක් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය ප්‍රකාර කොමිෂන් සභාව සතු වූ යම් ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරුවකුට අයිතිව තිබූ කෘෂිකාර්මික ඉඩමකින් ඔහුට තබා ගැනීමට ඉඩ දෙනු ලබන කොටස හෝ කොටස් නිශ්චිතව සඳහන් කරමින්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත නිශ්චය කිරීමක් කොමිෂන් සභාවට කළ නොහැකි වන අවස්ථාවක, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ යම් තැනැත්තකුට අයිතිව තිබිය හැකි උපරිම කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය හෝ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ඒ ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරුගෙන් අත්කර ගන්නා ලද ඉඩම් ප්‍රමාණය හෝ යන දෙකින් අඩු ප්‍රමාණය කොමිෂන් සභාව විසින් ඒ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරු වෙත පවරනු ලැබිය යුතු ය.

(3) යම් කෘෂිකාර්මික ඉඩමක් පවරා දීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ, අනුමතය දීම කොමිෂන් සභාවට කළ නොහැකිවන අවස්ථාවක, ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුගෙන් අත්කර ගන්නා ලද තාක් ප්‍රමාණය කොමිෂන් සභාව විසින් ඒ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුගේ යම් දරුවකු නැතහොත් දෙමව්පියන්ගෙන් කෙනකු වෙත පවරනු ලැබිය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත සතු වූ ලෙස සලකනු ලබන සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත්කර ගන්නා ලද ඉඩම් සඳහා වන්දි ගෙවා නොමැති අවස්ථාවක, සහ (2) වන උපවගන්තිය යටතේ නිශ්චය කිරීමක් කරනු නොලැබ ඇති අවස්ථාවක හෝ, (3) වන උපවගන්තිය යටතේ අනුමතය දීමක් කර නොමැති අවස්ථාවක, ඒ ඉඩම් සඳහා මේ පනත යටතේ වන්දි ලබා ගැනීමේ හිමිකම ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුට තිබිය යුතු ය.

22. මේ පනතේ මේ කොටසෙහි —

“කොමිෂන් සභාව” යන්නෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් පිහිටුවන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදහස් වේ; සහ

“ඉඩම් ප්‍රතිසංස්කරණ පනත” යන්නෙන් ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අදහස් වේ.

1981 අංක 40 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත

1979 අංක 28 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි.

1. මේ පනත 1981 අංක 40 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 8 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (අ) ඡේදයෙහි —

(අ) (XXXI) අනුඡේදයෙහි “පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව; සහ” යන වචන වෙනුවට “පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(ආ) (XXXII) අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අනුඡේද ඇතුළත් කිරීමෙන්:—

“(XXXIII) 1971 අංක 9 දරන ලංකා කාය වෛද්‍යවරුන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ) පනතින් පිහිටුවන ලද ලංකා කාය වෛද්‍යවරුන්ගේ සංගමය; සහ

(XXXIV) 1968 අංක 17 දරන ලංකා ඉංජිනේරුවරයන්ගේ ආයතනය පනතින් සංස්ථාගත කරන ලද ලංකා ඉංජිනේරුවරයන්ගේ ආයතනය;” ; සහ

(2) ඒ වගන්තියේ (ඇ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්

“(ඉ) වෙළෙඳ නැව් අධ්‍යක්ෂ වෙත ලියාපදිංචි කරන ලද යොට යාත්‍රා සහ විනෝද යාත්‍රා සේවයක් පවත්වාගෙනයාම සඳහා වූ යම් ව්‍යවසායයක්—

(i) ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයින් විසින් හෝ මුළු කොටස් ප්‍රමාණය ම ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයින්ට අයත් සමාගමක් විසින් හෝ නිර්වාසික සමාගම් විසින් හෝ පවත්වාගෙන යන්නේ නම්; සහ

(ii) අමාත්‍යවරයා විසින් අනුමත කර ඇත්නම්,

ඒ ව්‍යවසායයේ ලාභ හා ආදායම.”.

3. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තියේ (1) වන උප වගන්තියෙහි (ඵ) ඡේදයෙහි “රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට” යන වචන වෙනුවට “රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටරට වූ ඔහුගේ නිවසට යාමට හෝ” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

4. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (ආ) ඡේදයෙහි “මේ පනතේ 15, 16, 16අ, 16ආ, 17, 18, 19, 20, 21, 22අ, 22ආ සහ 22ඇ වගන්ති යටතේ” යන වචන සහ ඉලක්කම් වෙනුවට “මේ පනතේ 15 වන, 16 වන, 16අ, 16ආ, 17වන, 18 වන, 19වන, 20වන, 21වන, 22 අ, 22ආ, 22ඇ, හෝ 22ඇ වගන්ති යටතේ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ; තවද

(2) ඒ වගන්තියේ (ඇ) ඡේදයෙහි “(ආ) ඡේදයෙහි සඳහන්” යන වචන වෙනුවට “(අ) හෝ (ආ) ඡේදයෙහි සඳහන්” යන වචන ආදේශ කිරීමෙන්.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි —

(අ) (ආ) ඡේදයේ (iii) වන අනුඡේදයේ “වර්ග අඩි දෙදහසක් නො ඉක්මවන්නා වූ” යන වචන වෙනුවට “වර්ග අඩි තුන්දහසක් නො ඉක්මවන්නා වූ” යන වචන ආදේශ කිරීමෙන්;

(ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ අතුරු වගන්තියේ “වර්ග අඩි එක් දහසක් හෝ ඊට අඩු අවස්ථාවක,” යන වචන වෙනුවට “වර්ග අඩි එක් දහස් පන්සියයක් හෝ ඊට අඩු අවස්ථාවක,” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි —

(අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “තීරණාත්මක සාක්ෂි විය යුතුය.” යන වචන වෙනුවට “තීරණාත්මක සාක්ෂි විය යුතු ය; තවද” යන වචන ආදේශ කිරීමෙන්;

(ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ “හවුල් අයිතිකරුවෙක් ද ඇතුළත් වේ; තව ද” යන වචන වෙනුවට “හවුල් අයිතිකරුවෙක් ද ඇතුළත් වේ.” යන වචන ආදේශ කිරීමෙන්;

(ඇ) ඒ උපවගන්තියේ (ඇ) ඡේදය අත්හැරීමෙන්.

6. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

(1) එහි (ජ) ඡේදයෙහි —

(අ) එහි (ii) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන්:—
“(ii) යම් ඛනිජ තෙල්, ගෑස් හෝ ඛනිජ තෙල් නිෂ්පාදන, හෝ”; සහ

(ආ) ඒ ඡේදයේ 1 වන ඡේදයේ “ප්‍රතින පදනමක් මත” යන වචන සිට 6 වන ඡේදයේ මැණික් ගල්, ලෝහ හෝ භාණ්ඩ වන — ” යන වචන වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :—

“ප්‍රතින පදනමක් මත, ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබ, අවස්ථාවෝචිත පරිදි, මැණික් ගල්, ලෝහ, ඛනිජ තෙල්, ගෑස් හෝ භාණ්ඩ, යම් සකස් කිරීමකට හෝ නිෂ්පාදනය කිරීමකට භාජනය නොකොට නැවත අපනයනය කරනු ලැබූ අවස්ථාවෝචිත පරිදි, ඒ මැණික් ගල්, ලෝහ, ඛනිජ තෙල්, ගෑස් හෝ භාණ්ඩ වන —”; සහ

(2) එහි (ඩ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(ණ) නැවත අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන එන ලද භාණ්ඩ හෝ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා පහසු කම් ඇතිකොට පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ව්‍යවසායකින් යම් තැනැත්තකුට උද්ගත වන ලාභ සහ ආදායම.”.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියේ (1) වන උපවගන්තියේ “1983 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන” යන ඉලක්කම් සහ වචන වෙනුවට “1985 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(1අ) ව්‍යවසායක අදාළ දිනට ඉහතින් ම වූ අවුරුදු තුන සඳහා වූ අපනයන ලාභවල සහ ආදායමේ සාමාන්‍යය, අදාළ දිනට ඉක්බිතිව ම එළඹෙන අවුරුදු පහෙන් එක් එක් අවුරුද්ද සඳහා ඒ ව්‍යවසායේ අපනයන ලාභවලින් සහ ආදායමෙන් අඩු කරනු ලැබූ විට ඒ එක් එක් අවුරුද්දට ලැබෙන අතිරික්තයෙන් සමන්විත, ඒ ව්‍යාපාරයේ, අදාළ දිනට ඉක්බිතිව ම එළඹෙන්නා වූ පස් වසරේ එක් එක් වර්ෂයෙහි, ලාභ සහ ආදායම —

(අ) ඒ ව්‍යවසාය 1972 අප්‍රේල් 1 දිනට පූර්වයෙන් වූ දිනක ඒ ව්‍යවසාය විසින් ඒ ව්‍යවසායේ වෙළෙඳාම සහ ව්‍යාපාරය පවත්වාගෙන යාම ආරම්භ කරන ලද්දේ නම් හා අමාත්‍යවරයා විසින් 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 7අ වගන්තිය යටතේ ඒ ව්‍යවසාය 1982 අප්‍රේල් 1 දිනට පෙර අනුමත කරන ලද්දේ නම්; හා

(ආ) ඒ ව්‍යවසායේ වෙළෙඳාම හෝ ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම හෝ වෙළෙඳාමෙන් හෝ ව්‍යාපාරයෙන් කොටසක් හෝ ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ව්‍යවසායේ අපනයන පිරිවැටුමේ කවර වූ හෝ කොටසක් උද්ගත නොවූයේ නම්

ආදායම බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.”;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි (ඇ) ඡේදය (ඈ) ඡේදය වශයෙන් නැවත අක්ෂර කිරීමෙන්; සහ

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(ඇ) යම් සමාගමක් හෝ ව්‍යවසායක් සම්බන්ධයෙන් ‘අදාළ දිනය’ යන්න පාවිච්චි කරනු ලබන විට, ඒ සමාගම විසින් හෝ ඒ ව්‍යවසාය පවත්වාගෙන යනු ලබන තැනැත්තා විසින් හෝ, හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන අවස්ථාවක, ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු විසින් හෝ තෝරා ගන්නා ලද්ද වූ ද කොමසාරිස් ජනරාල්වරයාට ලියවිල්ලකින් දැනුම් දෙන ලද්ද වූ ද 1965 අප්‍රේල් 1 වන දිනයට කලින් දිනයක් නොවූ ද 1974 අප්‍රේල් 1 වන දිනයට පසු දිනයක් නොවූ ද දිනයක් අදහස් වේ.”

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 ඇ වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 22 ඇ වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය:—

“ඉඩමවල ඇතැම් පැලෑටි 22ඇ. (1) (2) වන උපවගන්තියේ සඳහන් යම් සමාගමක, 3 වන වගන්තියේ වගා කිරීමේ යෙදෙන (අ) ඡේදයේ අර්ථනුකූලව වූ (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලද යම් ලාභ සහ ව්‍යවසායවල ආදායම් හැර) ලාභ සහ ආදායම් ඒ සමාගම ස්වකීය ව්‍යාපාරයේ වාණිජ නිෂ්පාදනය ලාභ සහ ආදායම ආදායම් ආරම්භ කරනු ලබන දින සිට ගණන් බලනු ලබන දස අවුරුදු කාලයකට ආදායම් බද්දෙන් නිදහස් කිරීම. බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන —

(අ) (i) හෝ, රබර්, පොල් හෝ වී හැර කවර වූ හෝ විස්තරයකට අයත් යම් පැලෑටි ඉඩම්වල වගා කිරීමෙහි ලා ; හෝ

(ii) හෝ, රබර්, පොල් හෝ වී හැර කවර වූ හෝ විස්තරයකට අයත් යම් පැලෑටි ඉඩම්වල වගා කිරීමෙහි ලා සහ ඒ වගාවෙන් ලැබෙන ද්‍රව්‍ය සකස් කිරීමෙහි ලා

පමණක් ම නිරත වන්නා වූ ; සහ

(ආ) (i) 1981 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසු සංස්ථාපනය කරන ලද්ද වූ; සහ

(ii) ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රුපියල් කෝටි දහයකට නො අඩු වූ ; සහ

(iii) අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද්ද වූ

නිල ලැයිස්තුගත කරන ලද පොදු සමාගමක් වන

යම් සමාගමකට අදාළ විය යුතු ය.”.

10. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියෙහි (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් නවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ (ii) අනුඡේදයේ “16 වන වගන්තියේ (අ) ඡේදයෙහි” යන වචන සහ ඉලක්කම් වෙනුවට “16 වන වගන්තියේ (අ) ඡේදයෙහි හෝ 16අ වගන්තියේ හෝ 16ආ වගන්තියේ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්;

(2) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයේ (i) (අ) අනුඡේදයේ “16 වන වගන්තියෙහි සඳහන්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “16 වන වගන්තියේ හෝ 16අ වන වගන්තියේ හෝ 16ආ වන වගන්තියේ සඳහන්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්;

(3) ඒ උපවගන්තියේ (ඟ) ඡේදයේ (ii) වන අනුඡේදයේ “දරන ලද වියදම්” යන වචන වෙනුවට “දරන ලද වියදම්;” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(4) ඒ උපවගන්තියේ (ච) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(ජ) ඒ තැනැත්තාගේ සේවකයින් ඔවුන්ගේ සේවා ස්ථානයටත් සේවා ස්ථානයෙනුත් ප්‍රවාහනය කිරීම සඳහා වූ කෝච රථයක් යෙදවීමේ දී ඒ තැනැත්තා විසින් දරන ලද වියදම්.”.

11. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ (6) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි නවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයෙහි “අඩු වූයේ යම් ප්‍රමාණයකින් ද එම ප්‍රමාණය” යන වචනවල සිට ඒ ඡේදය අවසානය දක්වා වූ සියලු වචන වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :—

“අඩු වූයේ යම් ප්‍රමාණයකින් ද එම ප්‍රමාණය සඳහන් වේ; තවද

(iv) ලිඛිත සාක්ෂිවලට අනුව ලබා ගත යුතුව ඇති බව ඔප්පු කර ඇත්තා වූ ද අය කර ගත නොහැකි බව ඔප්පු වී ඇත්තා වූ ද (වෙළෙඳ ණයක් නොවන) යම් ණයක මුදල එයට ඇතුළත් වේ.”;

(2) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයෙහි (ii) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අනුඡේද ඇතුළත් කිරීමෙන් :—

“ (iii) සමාගමක් ඇවර කරනු ලැබ, ආදායම් බද්ද සඳහා ඒ සමාගම තක්සේරු කරනු ලැබීමට යටත් වූ අවසාන තක්සේරු වර්ෂය සඳහා යම් ප්‍රාග්ධන අලාභයක් ඒ සමාගමට ඇත්තා වූ අවස්ථාවක, එම ප්‍රාග්ධන අලාභයෙහි මුදල් ප්‍රමාණය, හැකි තාක් දුරට, ඒ අවසාන තක්සේරු වර්ෂය සඳහා වූ ඒ සමාගමේ සියලු ප්‍රභවයන්ගෙන් වූ ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩු කරනු ලැබිය යුතු ය. තවද, එය එසේ අඩු කළ නොහැකි නම්, ඒ අවසාන තක්සේරු වර්ෂයට පෙරාතුව ම වූ තක්සේරු වර්ෂ තුනෙන් කිසිවක් සඳහා වූ, ඒ සමාගමේ සියලු ප්‍රභවයන් ගෙන් වූ, ව්‍යවස්ථාපිත ආදායමෙන්, ගෙවියාමේ අනුපිළිවෙල අනුව, එය අඩු කරනු ලැබිය යුතු ය; තව ද

(vi) (iii) වන අනුඡේදය යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් සමාගමක ව්‍යවස්ථාපිත ආදායමින් අඩු කිරීමක් කරනු ලබන අවස්ථාවක, ඒ සමාගම සම්බන්ධයෙන් ඒ තක්සේරු වර්ෂය සඳහා බද්ද, 123 වන වගන්තියෙහි කුමක් සඳහන් ව ඇත ද, ඒ අඩු කිරීම සැලකිල්ලට ගෙන ප්‍රතිශෝධනය කළ යුතු ය. තවද ඒ තක්සේරු වර්ෂය වෙනුවෙන් ඒ සමාගම විසින් ගෙවන ලද බද්දෙහි ප්‍රමාණය සහ ඒ තක්සේරු වර්ෂය සඳහා ප්‍රතිශෝධිත බද්දෙහි ප්‍රමාණය අතර වෙනස දැක්වෙන මුදල ආපසු ගෙවනු ලැබිය යුතු ය.”.

12. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තියෙහි (2) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ උපවගන්තියේ (ඔ) ඡේදයෙහි (iv) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අනුඡේදය ඇතුළත් කිරීමෙන් :—

“ (v) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන එස්. ඩබ්ලිව්. ආර්. සී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම පනතින් පිහිටුවන ලද එස්. ඩබ්ලිව්. ආර්. සී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම;”;

(2) ඒ උපවගන්තියේ (ක) ඡේදයෙහි “16 අ වගන්තිය හෝ 22 ආ වගන්තිය යටතේ අනුමත කරනු ලැබ”, යන ඉලක්කම් සහ වචන වෙනුවට “16 අ වගන්තිය හෝ 22 ආ වගන්තිය හෝ 22 ඇ වගන්තිය යටතේ අනුමත කරනු ලැබ” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්.”.

13. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයෙහි “උචිත අනුප්‍රමාණ අනුව” යන වචන වෙනුවට “උචිත අනු ප්‍රමාණ අනුව:

එසේ වුව ද 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ නිර්වාසිකයකු ලෙස සලකනු ලබන පුද්ගලයකු විසින් යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද, ඔහුගේ තක්සේරු කළ හැකි ආදායම රුපියල් දොළොස් දහස ඉක්මවන්නේ යම් මුදලකින් ද ඒ මුදලට වැඩි නොවිය යුතු ය.’’.

යන කොටස ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

14. (1) 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් නව දුරටත් සංශෝධනය කරනු ලැබේ:—

(අ) ඒ වගන්තියේ (1අ) උපවගන්තියේ (අ) ඡේදයේ (i) අනුඡේදයෙහි “IV වන කොටසෙහි සඳහන්” යන ඉලක්කම් සහ වචන වෙනුවට “II වන කොටසෙහි සඳහන්” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්; සහ

(ආ) ඒ වගන්තියේ (1අ) උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

‘(1ආ) (අ) 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, කුඩා සමාගමක් නොවන යම් සමාගමක බදු අය කළ හැකි ආදායමෙහි යම් ප්‍රාග්ධන ලාභයක් ඇතුළත් වන අවස්ථාවක, බදු අය කළ හැකි ආදායමේ ඒ කොටස මත ගෙවිය යුතු බද්ද මේ පනතෙහි පටහැනිව කුමක් සඳහන් ව ඇත ද, සියයට විසිපහක අනුප්‍රමාණය අනුව විය යුතු ය.

(ආ) 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, කුඩා සමාගමක බදු අය කළ හැකි ආදායමෙහි යම් ප්‍රාග්ධන ලාභයක් ඇතුළත්වන්නා වූ ද (මේ උපවගන්තියෙහි “ආදායමේ අදාළ කොටස” යනුවෙන් මින් මතු සඳහන් කරනු ලබන) ඒ ආදායමේ කොටසක් මත ගෙවිය යුතු ආදායම් බද්දේ අනුප්‍රමාණය සියයට විසිපහක් ඉක්මවන්නා වූ ද, අවස්ථාවක, එවිට, ආදායමේ අදාළ කොටස සම්බන්ධයෙන්, බද්ද පහත දැක්වෙන පරිදි ආගණනය කරනු ලැබිය යුතු ය:—

(i) ආදායමේ අදාළ කොටස ඒ ප්‍රාග්ධන ලාභයේ මුදල ඉක්මවන්නේ නම් —

(අඅ) ඒ ප්‍රාග්ධන ලාභයේ මුදලට සමාන වන්නාවූ, ආදායමේ අදාළ කොටසේ, ඒ පංඉව මත ගෙවිය යුතු බද්ද, සියයට විසිපහක අනුප්‍රමාණය අනුව විය යුතු ය; නව ද

(ආආ) ආදායමේ අදාළ කොටසේ ශේෂය මත ගෙවිය යුතු බද්ද, මේ පනත යටතේ ඊට අදාළ වන, සියයට විසිපහට ඉහළ, බදු අනුප්‍රමාණයන් අනුව ආගණනය කරනු ලැබිය යුතු ය;

(ii) ආදායමේ අදාළ කොටස ශුද්ධ ප්‍රාග්ධන ලාභයේ මුදල නොඉක්මවන්නේ නම්, ආදායමේ අදාළ කොටසේ සම්පූර්ණ ප්‍රමාණය මත ගෙවිය යුතු බද්ද, මේ පනතෙහි පටහැනිව කුමක් සඳහන් ව ඇත ද, සියයට විසිපහක් විය යුතු ය.’.

(2) මේ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තියේ (1අ) උපවගන්තියට කරන ලද සංශෝධනය, 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයේ සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ වගන්තියේ (න) සහ (ද) ඡේද පිළිවෙලින් (ප) සහ (බ) ඡේද වශයෙන් නැවත අක්ෂර යෙදීමෙන්; සහ
- (2) ඒ වගන්තියේ (ණ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේද ඇතුළත් කිරීමෙන් :—

“(න) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පදනමට;

(ද) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන එස්. ඩබ්ලිව්. ආර්. සී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම පනතින් පිහිටුවන ලද එස්. ඩබ්ලිව්. ආර්. සී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමට;

(න) 1978 අංක 1 දරන ටවර්නෝල් රහහල පදනම පනතින් පිහිටුවන ලද ටවර්නෝල් රහහල පදනමට;”.

16. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තියෙහි (2) වන උපවගන්තියේ “1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 16අ වගන්තියේ අර්ථානුකූලව අනුමත පුණ්‍යායතනයක් වන පුණ්‍යායතනයකට හෝ” යන වචන සහ ඉලක්කම් වෙනුවට “1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 16අ වගන්තියේ අර්ථානුකූලව අනුමත පුණ්‍යායතනයක් වන පුණ්‍යායතනයකට හෝ 31 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ඔ) ඡේදයෙහි සඳහන් ආයතනයකට, පදනමකට හෝ කොමිෂන් සභාවකට හෝ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.

17. ප්‍රධාන ප්‍රඥප්තියේ 68 වන වගන්තිය එහි 68අ වගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන් 68 වන වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

18. “ඉ—නිර්වාසික තැනැත්තන්ගේ බැඳීම” යන ශීර්ෂයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 68 වන වගන්තිය, වශයෙන් බල සහිත විය යුතු ය :—

‘නිර්වාසික තැනැත්තන්ගේ ඇතැම් ලාභ අයකර ගනු ලැබිය හැකි බව.

68. ශ්‍රී ලංකාවේ තැනැත්තකු, නිර්වාසික තැනැත්තකු වෙනුවෙන් ක්‍රියා කරමින්, යම් රක්ෂණයක් කරන හෝ යම් රක්ෂණයක් කිරීමෙහි ලා මූලිකව ක්‍රියා කරන හෝ යම් දේපළක් විකුණන හෝ බැහැර කරන හෝ විකිණීමෙහි ලා හෝ බැහැර කිරීමෙහි ලා මූලිකව ක්‍රියා කරන හෝ අවස්ථාවක, ඒ දේපළ ශ්‍රී ලංකාවේ තිබුණ ද ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබීමට තිබුණ ද ඒ රක්ෂණය, විකිණීම හෝ බැහැර කිරීම ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාවේ දී කරනු ලැබූව ද නැතහොත් ඒ නිර්වාසික තැනැත්තා විසින් හෝ ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත දී කරනු ලැබූව ද ඒවායින් උපලබ්ධිවන මුදල් කෙළින් ම හෝ අන්‍යාකාරයකින් හෝ ඒ නිර්වාසික තැනැත්තාට ගෙවනු ලැබූව ද නැතහොත් ඔහු විසින් භාර ගනු ලැබූව ද, එවැනි යම් රක්ෂණයකින්, විකිණීමකින් හෝ බැහැර කිරීමකින් උද්ගත වන ලාභ, ඒ නිර්වාසික තැනැත්තා විසින් ශ්‍රී ලංකාවේ දී ඔහු විසින් කරනු ලැබූ ව්‍යාපාරික ගනුදෙනුවෙන් ලබාගත් ලාභ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහු වෙනුවෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තා මේ පනතේ සියලු කාර්ය සඳහා ඔහුගේ අනුයෝජිතයා වශයෙන් සලකනු ලැබිය යුතු ය :

එසේ වුව ද, විකුණන ලද හෝ බැහැර කරන ලද දේපළ ඒ නිර්වාසික තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද හෝ නිෂ්පාදනය කරන ලද අවස්ථාවක, විකිණීමෙන් හෝ බැහැර කිරීමෙන් ලබන ලාභ —

(අ) ඒ විකිණීම හෝ බැහැර කිරීම හෝ තොග වශයෙන් කරනු ලැබුවේ නම්, දේපළ තොග වශයෙන් විකුණන වෙළෙන්දකු විසින් සාධාරණ ලෙස ලැබීමට අපේක්ෂා කරනු ලබන ලාභවලට වැඩි නොවන්නාක් සේ සලකනු ලැබිය යුතු ය ; සහ

(ආ) ඒ විකිණීම හෝ බැහැර කිරීම සිල්ලර වශයෙන් කරනු ලැබුවේ නම්, දේපළ සිල්ලර වශයෙන් විකුණන වෙළෙන්දකු විසින් සාධාරණ ලෙස ලැබීමට අපේක්ෂා කරනු ලබන ලාභවලට වැඩි නොවන්නාක් සේ සලකනු ලැබිය යුතු ය.”.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 73 වන වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

“(1අ) 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ නිර්වාසික ලෙස සලකනු ලබන පුද්ගලයකුගේ තක්සේරු කළ හැකි ආදායම, ශ්‍රී ලංකාවේ දී ඉටු කරන ලද සේවා වලින් ලබන ආදායමෙන් පමණක් ම සමන්විත වන්නා වූ ද රුපියල් දොළොස් දහසක් නො ඉක්මවන්නා වූ ද අවස්ථාවක, ඒ ආදායම වෙනුවෙන් බදු අය නොකරනු ලැබිය යුතු ය.”.

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 81 වන වගන්තියට ඉහතින් ම දැක්වෙන “ඌ” ශීර්ෂය වෙනුවට, පහත දැක්වෙන ශීර්ෂය මෙයින් ආදේශ කරනු ලැබේ :—

“(ඌ) ශ්‍රී ලංකාවෙන් පිටත තැනැත්තන්ට ගෙවිය යුතු පොලිය යනාදිය.”.

21. ප්‍රධාන ප්‍රඥප්තියේ “ඌ” ශීර්ෂයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලැබේ :—

“ඇතැම් ණය මත ලැබෙන පොලිය, ලාභ සහ ආදායම ලෙස සලකනු ලැබිය යුතු බව. 80අ. නිර්වාසික තැනැත්තකුගෙන් ලබා ගන්නා ලද ණයක් මත ඒ නිර්වාසික තැනැත්තාට පොලිය ගෙවනු ලැබිය යුතු අවස්ථාවක සහ ඒ ණය මත ගෙවිය යුතු පොලිය —

(අ) ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තකු විසින් කෙළින් ම හෝ අන්‍යාකාරයකින්; හෝ

(ආ) ඒ ණය මුදල හෝ එහි කොටසක් ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබ ඇති හෝ ශ්‍රී ලංකාවේ දී පාවිච්චි කරනු ලැබ ඇති හෝ අවස්ථාවක නිර්වාසික තැනැත්තකු විසින් හෝ

දරනු ලබන අවස්ථාවක, ඒ පොලිය ශ්‍රී ලංකාවේ දී උද්ගත වන හෝ ශ්‍රී ලංකාවෙන් ව්‍යුත්පන්න වන හෝ ලාභ සහ ආදායම් ලෙස සලකනු ලැබිය යුතු ය.

ඇතුළු රාජ්‍ය භාග, ලාභ සහ ආදායම 80ආ. රාජ්‍ය භාග —
ලෙස සලකනු ලැබිය යුතු බව.

(අ) ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තකු විසින් කෙලින් ම හෝ අන්‍යාකාරයකින් දරනු ලබන ; හෝ

(ආ) 29 වන වගන්තිය යටතේ අඩු කළ හැකි,

ඒ රාජ්‍ය භාග ශ්‍රී ලංකාවේ දී උද්ගත වන හෝ ශ්‍රී ලංකාවෙන් ව්‍යුත්පන්න වන හෝ ලාභ සහ ආදායම ලෙස සලකනු ලැබිය යුතු ය.”.

22. 1980 අංක 24 දරන පනතින් ප්‍රතියෝජනය කරන ලද, ප්‍රධාන ප්‍රඥප්තියේ 89 වන වගන්තිය අගට පහත දැක්වෙන අතුරු වගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“එසේ වුව ද, උපලබ්ධි වූ මුදල වූ කලී ප්‍රතියෝජනය කරන ලද ප්‍රාග්ධන වත්කමක් සම්බන්ධයෙන් වූවක් නම් මේ වගන්තියේ (ආ) සහ (ඇ) ඡේදයන්හි විධිවිධාන අදාළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවක දී, 23 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඉ) ඡේදයේ විධිවිධානවලට අනුකූල ක්ෂයවීම සඳහා වූ අඩු කිරීම, ඒ ප්‍රාග්ධන වත්කම ප්‍රතියෝජනය කිරීමේ පිරිවැයෙන් රක්ෂණ ගිවිසුමක් යටතේ උපලබ්ධි කරගනු ලබන මුදල අඩු කර ගනු ලැබීමෙන් පසු ඉතිරිවන මුදල මත ආගණනය කරනු ලැබිය යුතු ය.”.

23. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 125 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් නවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

“(2අ) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 96ආ වන වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් ව ඇත ද, 1979 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂයට ඉහතින් වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු යම් බද්දක්, 1981 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව පැහැර හරිනු ලැබ ඇති අවස්ථාවක, පැහැර හරින්නා විසින් පැහැර හරින ලද බද්දට අතිරේකව, දණ්ඩනයක් වශයෙන්, 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 96ආ වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාර දණ්ඩනය වශයෙන් ගෙවිය යුතු යම් මුදලක් සහ 1981 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව පැහැර හරින ලද මුදලින් සියයට විසි පහකට සමාන වැඩිපුර මුදලක් ගෙවිය යුතු ය.”.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 126 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“බද්දට දඩ 126. මේ පරිච්ඡේදයේ “බද්ද” යන්නට —
ආදිය ඇතුළත් විය යුතු බව.

(අ) මේ පනත යටතේ අය කරනු ලබන හා නියම කරනු ලබන ආදායම් බද්ද, ධන බද්ද සහ ත්‍යාග බද්ද ;

(ආ) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ අය කරනු ලබන්නා වූ සහ නියම කරනු ලබන්නා වූ ද, 1981 අප්‍රේල් මස 1 වන දිනට හෝ ඉන් පසුව පැහැර හරිනු ලැබ තිබුණු හෝ පැහැර හරිනු ලබන්නා වූ ද යම් ආදායම් බද්දක්, ධන බද්දක් සහ ත්‍යාග බද්දක් ;

සහ මේ පනතේ 125 වන වගන්තියේ (2) වන භෝ (2අ) වන උපවගන්ති යටතේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 96ආ වගන්තියේ (6) වන උපවගන්තිය යටතේ, ගෙවීම පැහැර හැරීමේ හේතුවෙන් එවැනි යම් බද්දකට එකතු කරන ලද යම් මුදලක් හෝ මුදල්, ඒ ආදායම් බද්දට, ධන බද්දට හෝ ත්‍යාග බද්දට එකතු කරන ලද යම් මුදලක් හෝ මුදල් සහ මේ පනත යටතේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ හෝ දරන ලද යම් දඩ, දණ්ඩන මුදල්, ගාස්තු හෝ කවර වූ හෝ වියදම් ද ඇතුළත් වේ.

(ඇ) XV වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ ගෙවන ලෙස සේවා යෝජකයකුට නියම කරන ලද යම් ආදායම් බද්දක්

25. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ තුන්වන උපලේඛනයේ 6 වන විෂයයෙහි “සියයට 35ක්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “සියයට 20”ක් යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ උපලේඛනය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

**1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු
(සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 28 වන දින]

1. මේ පනත 1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනතේ 31 වන වගන්තිය මෙහි පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) එම වගන්තියේ (1) වන උපවගන්තියෙහි —

(අ) (ම) ඡේදයේ “කිරීම; සහ” යන වචන වෙනුවට “කිරීම;” යන වචනය එම උපවගන්තියට ආදේශ කිරීමෙන්;

(ආ) (ය) ඡේදයේ “සංවිධානයක් පිහිටුවීම.” යන වචන වෙනුවට “සංවිධානයක් පිහිටුවීම; සහ” යන වචන එම උපවගන්තියට ආදේශ කිරීමෙන්; සහ

(ඇ) එම උප වගන්තියේ (ය) ඡේදයට ඉක්බිතිව ම පහත සඳහන් අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(අආ) බැංකුවේ යම් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට හා ඒ කටයුතුවල යෙදීමට අවශ්‍ය යයි බැංකුව විසින් සලකනු ලැබිය හැකි යම් නිශ්චල දේපළක් මිල දී ගැනීම, බදු ගැනීම හෝ නුවමාරු කිරීම හෝ අන්‍යාකාරයකින් අත්කර ගැනීම.”; සහ

(2) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(1අ) බැංකුව විසින් ණයක් දෙනු ලැබ ඇති සහ එම ණය සඳහා ඇප වශයෙන් උකස් කරන ලද දේපළ යම් උකසක් මගින් බැංකුව හැර වෙනත් යම් තැනැත්තකු වෙත බැඳ නැති අවස්ථාවක, බැංකුව විසින්, ණය දීම සම්බන්ධයෙන් වූ මේ පනතේ වෙනත් විධි විධානවලට යටත්ව, අමතර ණයක් දෙනු ලැබිය හැකි අතර එම ණය මුදල ආපසු ගෙවීම එම දේපළ තවදුරටත් උකස් කිරීමෙන් ආරක්ෂා කරනු ලැබිය යුතුය. තවද, ඒ තවදුරටත් වූ උකස මුල් උකසක් වශයෙන් සලකනු ලැබිය යුතු ය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තියට ඉක්බිතිව ම පහත සඳහන් අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය එම ප්‍රඥප්තියේ 50අ වගන්තිය වශයෙන් බලාත්මක විය යුතු ය:—

“බැංකුවට උකස් කරන ලද දේපළ විකිණීම සඳහා 50 වන වගන්තිය යටතේ බලය පවරන ලද තැනැත්තා වෙනුවට වෙනත් යම් තැනැත්තකුට බලය පැවරීම.

50අ. (1) 50 වන වගන්තිය යටතේ බලය පවරන ලද යම් තැනැත්තකු මිය ගිය අවස්ථාවක හෝ ඒ තැනැත්තා විසින් රෝගාකූරවීම හෝ වෙනත් යම් හේතුවක් නිසා කවර වූ හෝ විටක දී එම වගන්තිය යටතේ ක්‍රියා කිරීමට නොහැකි වන අවස්ථාවක, මණ්ඩලය විසින්, ගෙවීම පැහැර හරින ලද්දේ යම් ණයක් සම්බන්ධයෙන් ද ඒ ණය සඳහා ඇප වශයෙන් බැංකුවට උකස් කරන ලද යම් නිශ්චල හෝ වංචල දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සඳහා ලියා වාර්තාගත කළ යුතු යෝජනා සම්මතයක් මගින් වෙනත් යම් තැනැත්තකුට බලය පැවරිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ඒ වෙනත් තැනැත්තාට බලය පවරන ලද දිනයට කලින් ප්‍රසිද්ධ වෙන්දේසියේ වූ විකිණීමක් සම්බන්ධයෙන් 50 වන වගන්තිය යටතේ මණ්ඩලය විසින් බලය පවරන ලද තැනැත්තා විසින් කරනු ලැබූ සියලු ක්‍රියා හා දේවල් ඒ විකිණීම සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කළ යුතු. (1) වන උප වගන්තිය යටතේ පත් කරනු ලබන එම තැනැත්තා විසින් කරනු ලැබූ ක්‍රියා හා දේවල් වශයෙන් සලකනු ලැබිය යුතු ය.”.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 85 වන වගන්තියේ (2) වන උපවගන්තිය මෙහි පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) එම උපවගන්තියේ (ආ) ඡේදයේ “ලංකා රජයේ උකස් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නමින් හෝ කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය නමින්” යන වචන වෙනුවට “ලංකා රජයේ උකස් බැංකුවේ නමින් හෝ කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාවේ නමින්” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) එම උපවගන්තියේ (ඉ) ඡේදය වෙනුවට පහත සඳහන් අලුත් ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ඉ) ඒ දිනයට ඉහතින් ම වූ දිනයෙහි පවතින හෝ බලපැවැත්වෙන හා ලංකා රජයේ උකස් බැංකුව විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාව පාර්ශ්වකරුවකු වශයෙන් නම්කර ඇති හෝ අත්සන් කර ඇති සියලු ගිවිසුම්, ඔප්පු, උකස් බැඳුම්කර සහ වෙනත් බැඳුම්කර, එකඟවීම සහ වෙනත් සාධන පත්‍ර, ඒ ලංකා රජයේ උකස් බැංකුව හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාව වෙනුවට මෙම බැංකුව ඊට පාර්ශ්වකරුවකු වූ ලෙස සම්පූර්ණයෙන් හා බල සහිතව, අවස්ථාවෝචිත පරිදි, බැංකුවට විරුද්ධව හෝ බැංකුවේ වාසියට බල පැවැත්විය යුතු අතර ඒ තුළ ඇති ලංකා රජයේ උකස් බැංකු ආඥපනත හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා ආඥ පනත පිළිබඳ සෑම සඳහන් කිරීමක් ම මේ පනත සහ ඒ යටතේ සාදනු ලබන සියලු රීති හා නියෝග පිළිබඳ සඳහන් කිරීමක් වශයෙන් සලකනු ලැබිය යුතු ය.”;

(3) එම උපවගන්තියේ (ඊ) ඡේදයේ —

- (i) “ලංකා රජයේ උකස් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හෝ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව” යන වචන වෙනුවට “ලංකා රජයේ උකස් බැංකුව විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාව විසින් හෝ ඒ බැංකුවට හෝ සංස්ථාවට විරුද්ධව” යන වචන; සහ
- (ii) “ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය.” යන වචන වෙනුවට “ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය.”; යන වචන

ආදේශ කිරීමෙන්; සහ

(4) එම උපවගන්තියේ (ඊ) ඡේදයට ඉක්බිතිව ම පහත සඳහන් අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :—

(උ) (i) ඒ දිනට පෙරාතුව ම වූ දින දී, ලංකා රජයේ උකස් බැංකු ආඥාපනතේ 94 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ පිහිටුවනු ලැබූ ලංකා රජයේ උකස් බැංකු අර්ථ සාධක අරමුදලේ බැරට ඇති අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, බැරකම් සහ මුදල්, මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ “අ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදලේ අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, බැරකම් සහ මුදල් විය යුතු ය; තවද

(ii) ඒ දිනට පෙරාතුව ම වූ දින දී, කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා ආඥාපනතේ 51 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඔ) ඡේදය යටතේ පිහිටුවනු ලැබූ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථ සාධක අරමුදලේ බැරට ඇති අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, බැරකම් සහ මුදල්, මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ “ආ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදලේ අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, බැරකම් සහ මුදල් විය යුතු ය;

(ඌ) ලංකා රජයේ උකස් බැංකු අර්ථසාධක අරමුදලේ නමින් කරන ලද සෑම ආයෝජනයක් ම මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ “අ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් කරන ලද ආයෝජන වශයෙන් සැලකිය යුතුය; තව ද, කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදලේ නමින් කරන ලද සෑම ආයෝජනයක් ම මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ “ආ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් කරන ලද ආයෝජන වශයෙන් සැලකිය යුතු ය ;

(ඍ) ඒ දිනයට ඉහතින් ම වූ දිනයෙහි පවතින හෝ බල පැවැත්වෙන හා ලංකා රජයේ උකස් බැංකු අර්ථසාධක අරමුදල විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදල විසින් අත්සන් කර ඇති සියලු ගිවිසුම්, ඔප්පු, බැඳුම්කර, එකඟවීම් සහ වෙනත් සාධන පත්‍ර, අවස්ථාවෝචිත පරිදි ලංකා රජයේ උකස් බැංකු අර්ථසාධක අරමුදල හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදල වෙනුවට, “අ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු

අර්ථසාධක අරමුදල හෝ “ආ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල ඊට පාර්ශ්වකරුවකු වූ ලෙස සම්පූර්ණයෙන් හා බලසහිතව, අවස්ථා වෝචිත පරිදි, මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ “අ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අර මුදලට හෝ “ආ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදලට, විරුද්ධව හෝ එහි වාසියට බලපැවැත්විය යුතු ය; තවද,

(ඒ) ලංකා රජයේ උකස් බැංකු අර්ථසාධක අරමුදල විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදල විසින් පවරනු ලැබ හෝ ඒ අරමුදල්වලට විරුද්ධව පවරනු ලැබ ඒ දිනයට ඉහතින් ම වූ දිනයෙහි පවත්නා සියලු නඩු, අභියාචන හෝ වෙනත් නීති කටයුතු ඒ ඉවත් කිරීමේ හේතුවෙන් නතරවීම හෝ අවසන් කරනු ලැබීම හෝ කවර හෝ ආකාරයකින් හානිකර ලෙස බලපෑමක් ඇතිවීම නොවිය යුතු අතර ඒ අනුව, අවස්ථාවෝචිත පරිදි මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ “අ” රජයේ උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් හෝ “ආ” රජයේ උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් දිගට ම පවත්වාගෙන යාම හෝ බලාත්මක කිරීම නැතහොත් ඒ අරමුදල්වලට විරුද්ධව දිගටම පවත්වාගෙන යාම හෝ බලාත්මක කිරීම කළ හැකි ය.’.

5. මේ පනතේ ඉහතින් වූ විධිවිධාන මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරනු ලබන සංශෝධන සියලු කාර්ය සඳහා 1979 ජනවාරි මස 1 වන දින පටන් බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත

[සහතිකය සටහන් කළේ 1981 නොවැම්බර් මස 12 දින]

පිරිවැටුම් බදු පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

1. මේ පනත 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

I වන පරිච්ඡේදය

පිරිවැටුම් බදු පැනවීම

2. (අ) ශ්‍රී ලංකාවේ යම් ව්‍යාපාරයක් කරගෙන යන්නා වූ; හෝ

(ආ) ශ්‍රී ලංකාවෙන් ගෙවීම කරනු ලබන ශ්‍රී ලංකාවෙන් පිටත සේවාවන් ඉටු කරන්නා වූ සෑම තැනැත්තකුගෙන් ම, 1981 නොවැම්බර් මස 13 වන දින සිට 1981 දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ කාලය සඳහා සහ 1982 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සෑම කාර්තුවක් සඳහාම (මෙහි මින් මතු “පිරිවැටුම් බද්ද” යනුවෙන් සඳහන් කරනු ලබන) ඒ ව්‍යාපාරයෙන් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ඉටු කරන ලද සේවාවලින් හෝ ඒ තැනැත්තා විසින් කරන ලද පිරිවැටුම් සම්බන්ධයෙන්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍ය වරයා විසින් නියම කරනු ලබන අනුප්‍රමාණ අනුව ආගණනය කරනු ලැබූ බද්දක්, මේ පනතේ වෙනත් විධි විධානවලට යටත්ව අය කරනු ලැබිය යුතු ය.

මේ පනතේ කාර්ය සඳහා “ව්‍යාපාරය” යන යෙදුමෙහි ශ්‍රී ලංකාවෙන් ගෙවීම කරනු ලබන ශ්‍රී ලංකාවෙන් පිටත ඉටු කරන ලද සේවාවන් ඇතුළත් විය යුතු ය.

3. (1) යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ කර ගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් යම් කාර්තුවක් සඳහා ඒ ව්‍යාපාරයේ පිරිවැටුම රුපියල් විසිපන්දහසකට අඩු නොවේ නම් සහ, ඒ ව්‍යාපාරය යම් කාර්තුවක කොටසක් සඳහා පමණක් ඔහු විසින් කර ගෙන යනු ලබන අවස්ථාවක, කාර්තුවේ ඒ කොටස සඳහා ඒ ව්‍යාපාරයේ පිරිවැටුම, කාර්තුවේ ඒ කොටසෙහි දින ගණන අනුව දරන අනුපාතය ම යම් මුදල් ප්‍රමාණයක් රුපියල් විසිපන් දහසකට දරන්නේද ඒ මුදල් ප්‍රමාණයට වඩා වැඩි වේ නම්, ඒ එක් එක් කාර්තුව සඳහා පිරිවැටුම් බද්දක් අය කරනු ලැබිය යුතු ය.

(2) තැනැත්තකු විසින් කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඔහුගෙන් පිරිවැටුම් බදු අය කරනු ලැබිය හැකි හා ඒ ව්‍යාපාරයේ අයිතියක වෙනස්වීමක් සිදුවන අවස්ථාවක, (1) වන උපවගන්තියේ විධිවිධාන නොතකා, ඒ ව්‍යාපාරයේ නව අයිතිකරු අයිතිය වෙනස්වීම සිදුවීමට පෙරාතුව ම ඒ ව්‍යාපාරයේ අයිතිකරු වි සිටියාක් මෙන් සලකා ඒ ව්‍යාපාරයේ නව අයිතිකරුගෙන් පිරිවැටුම් බදු අය කළ යුතු ය.

II වන පරිච්ඡේදය

නිදහස් කිරීම

4. (1) අමාත්‍යවරයා විසින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය බව තමාගේ මතය වේ නම්, ගැසට් පත්‍රයේ පළ කරන නියමය මගින්, යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් හෝ නිශ්චිත වශයෙන් දක්වනු ලබන ව්‍යාපාරයක් හෝ පිරිවැටුම් බද්දෙන් නිදහස් කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ කරනු ලබන සෑම නියමයක් ම, එය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙහි සිට හෝ ඒ නියමයෙහි නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතු අතර, ඒ නියමය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට මාස තුනක කාලසීමාවක් ඇතුළත හෝ, ඒ කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවේ රැස්වීමක් පවත්වනු නොලැබුවහොත්, ඒ කාලසීමාව ඉකුත් වීමෙන් පසුව පවත්වනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ දී හෝ ඒ නියමය අනුමත කරන ලෙසට වූ යෝජනාවක් මගින් ඒ නියමය පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබිය යුතු ය.

(3) පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබූ යම් නියමයක්, ඒ ප්‍රතික්ෂේප කිරීමේ දින තෙක් ඒ නියමයේ වලංගු භාවයට හානියක් නොමැතිව ඒ ප්‍රතික්ෂේප කිරීමේ දින සිට ප්‍රත්‍යාදිෂ්ට කරන ලදැයි සලකනු ලැබිය යුතු අතර, ඒ නියමය යම් දිනයක දී ප්‍රත්‍යාදිෂ්ට කරන ලදැයි සැලකෙන්නේ ද ඒ දිනය පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

III වන පරිච්ඡේදය

පිරිවැටුම

5. (1) මේ පනතේ කාර්යය සඳහා යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන විට “පිරිවැටුම” යන්නෙන් ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් එළඹුණු ගණුදෙනුවලින් හෝ ඒ ව්‍යාපාරය පවත්වා ගෙන යාමේ දී ඉටුකරන ලද සේවා සඳහා හෝ ලබා ගන්නා ලද හෝ ලබාගත හැකි මුළු මුදල් ප්‍රමාණය අදහස් වන අතර, “පිරිවැටුම” යන්නට —

(අ) ආයෝජකයකු, මුදල් ණයට දෙන්නකු හෝ බඩු උකස් ගන්නකු සම්බන්ධයෙන් වන විට, ඔහු විසින් ණය වෙනුවෙන් ලබාගන්නා ලද හෝ ලබාගත හැකි පොලිය හා ඒ ණය සම්බන්ධයෙන් ගාස්තු හෝ වෙනත් අයකිරීම් වශයෙන් ඔහු විසින් ලබා ගන්නා ලද මුදල් ප්‍රමාණයන් ඇතුළත් වේ;

(ආ) යම් අධ්‍යාපනික ආයතනයක් හෝ පාඨශාලාවක් පවත්වා ගෙන යනු ලබන තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඒ අධ්‍යාපන ආයතනය හෝ පාඨශාලාව පවත්වාගෙන යාමේ දී ඔහු විසින් ලබා ගන්නා ලද හෝ ලබාගත හැකි මුළු මුදල් ප්‍රමාණය ඇතුළත් වේ;

(ඇ) රක්ෂණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් ලබා ගන්නා ලද හෝ ලබාගත හැකි, වාර මුදල් හැර මුළු මුදල් ප්‍රමාණය ඇතුළත් වේ;

(ඈ) ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද ද්‍රව්‍ය ආනයනයකරුවකු සම්බන්ධයෙන් වන විට —

(1) ඒ ද්‍රව්‍ය ආනයනය කරන ලද අවස්ථාවක —

(අ) තීරුබදු ආඥාපනත අනුව තීරුබද්දේ කාර්යය සඳහා නිශ්චය කරන ලද ඒ ද්‍රව්‍යවල වටිනාකම; හා

(ආ) ඒ ද්‍රව්‍ය වෙනුවෙන් යම් තීරුබදු ගෙවන ලද්දේ නම් ඒ තීරුබදු ප්‍රමාණය ඇතුළත් වේ;

(2) ඒ ද්‍රව්‍ය විකුණන ලද්දේ නම් ලබා ගන්නා ලද හෝ ලබා ගත හැකි මුදල් ප්‍රමාණය ඇතුළත් වේ;

(ඉ) වෙනත් භාණ්ඩයක් සෑදීමේ කාර්යය සඳහා සාදන්නකු විසින් වෙනත් සාදන්නකුට කරනු ලබන විකිණීමක් සම්බන්ධයෙන් වන විට, යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්, ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් පිරිවැටුම් බද්ද වශයෙන් ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් එකතු කිරීමට ප්‍රථම, ලබාගන්නා ලද හෝ ලබාගත හැකි මුදල් ප්‍රමාණය ඇතුළත් වේ;

(ඊ) බැංකුවක් සම්බන්ධයෙන් වන විට, පොලී, වට්ටම්, ලාභාංශ, විනිමය, සේවා ගාස්තු, කොමිස් සහ බ්‍රෝකර් ගාස්තුව වශයෙන් හෝ ඒ සම්බන්ධයෙන් වූ ඒ බැංකුවේ ලැබීම් සහ ඒ බැංකුවේ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී හෝ වෙනත් ආකාරයකින් හෝ ඒ බැංකුව විසින් උපයා ගන්නා ලද වෙනත් යම් ආදායමක් ඇතුළත් වන්නේ ය. එසේ නමුත් ඒ බැංකුවේ විදේශ මුදල් බැංකු ඒකකය පවත්වාගෙන යාමට අදාළ කළ හැකි ලැබීම් ඊට ඇතුළත් නොවිය යුතු ය.

මේ ඡේදයේ “විදේශ මුදල් බැංකු ඒකකය” යන්නෙන් විදේශ මුදල් බැංකු ඒකකයක් වශයෙන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර දෙන ලද වෙළෙඳ බැංකුවක ඒකකයක් හෝ දෙපාර්තමේන්තුවක් අදහස් වේ;

(උ) ශ්‍රී ලංකාවෙන් පිටත සේවාවන් ඉටුකරන තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඒ සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ලබා ගන්නා ලද හෝ ලබාගත හැකි මුදල් ප්‍රමාණය ඇතුළත් වේ.

(2) (1) වන උපවගන්තියේ කාර්යය සඳහා පිරිවැටුමට, මුලධන වත්කම් විකිණීමෙන් ලබාගන්නා ලද හෝ ලබාගත හැකි යම් මුදල් ප්‍රමාණයක් ඇතුළත් නොවිය යුතු ය.

(3) යම් කාර්තුවක් සම්බන්ධයෙන් ඒ කාර්තුව ඇතුළත ලබාගත හැකි යම් මුදල් ප්‍රමාණයක් සඳහා පිරිවැටුම් බද්ද ගෙවන ලද අවස්ථාවක ඒ මුදල් ප්‍රමාණය නියම වශයෙන් ලබාගන්නා ලද්දේ යම් කාර්තුවක් ඇතුළත ද ඒ කාර්තුව සම්බන්ධයෙන් ඒ මුදල් ප්‍රමාණය සඳහා කිසිම බද්දක් ගෙවනු ලැබීම අවශ්‍ය නොවේ.

6. (1) තැනැත්තකු විසින් සමාන ස්වභාවයක ව්‍යාපාර එකම ස්ථානයක හෝ වෙනස් ස්ථානවල පවත්වා ගෙන යනු ලබන අවස්ථාවක, ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඒ ව්‍යාපාර එක් ව්‍යාපාරයක් සේ සලකනු ලැබිය යුතු ය.

(2) එකම තැනැත්තා විසින් එක් ස්ථානයක පවත්වාගෙන යනු ලබන වෙනස් ව්‍යාපාර එක් ව්‍යාපාරයක් සේ සලකනු ලැබිය යුතු ය.

IV වන පරිච්ඡේදය

බදු අනුප්‍රමාණ

7. (1) යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පිරිවැටුම් බද්දේ අනුප්‍රමාණය ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව නිශ්චය කරනු ලැබීම ද, ඒ අනුව වෙනස් ව්‍යාපාරවල පංති හෝ වර්ග සම්බන්ධයෙන් ඒ බද්දේ වෙනස් ප්‍රමාණ නිශ්චය කිරීම ද ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීම ද කළ හැකිය.

(2) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් යම් ව්‍යාපාර පංතියක් හෝ වර්ගයක් සම්බන්ධයෙන් පිරිවැටුම් බදු ප්‍රමාණය කලින් කල වෙනස් කිරීම කරනු ලැබිය හැකි ය.

(3) (1) වන උපවගන්තිය යටතේ සෑම නිශ්චය කිරීමක් ම හා (2) වන උපවගන්තිය යටතේ සාදන ලද නියමයක් ම එය ගැසට් පත්‍රයේ පළකරනු ලබන දිනයෙහි හෝ නිශ්චය කිරීමෙහි හෝ නියමයෙහි නියම කරනු ලැබිය හැකි පසු දිනයක බලාත්මක විය යුතු අතර, ඒ නිශ්චය කිරීම හෝ නියමය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දිනයේ සිට තුන් මසක කාලසීමාවක් ඇතුළත හෝ ඒ කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවේ රැස්වීමක් පවත්වනු නොලැබුවහොත් ඒ කාල සීමාව ඉකුත් වූ පසු පවත්වනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ දී ඒ නිශ්චය කිරීම හෝ නියමය අනුමත කරනු ලැබීමට මෝසමකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එවැනි සෑම මෝසමක උපලේඛනයක ම මෝසමෙහි සඳහන් කරනු ලබන්නේ යම් නිශ්චය කිරීමක් හෝ නියමයක් ද, ඒ නිශ්චය කිරීමෙහි හෝ නියමයෙහි පෙළ දක්වනු ලැබිය යුතු ය.

(4) පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබූ (1) වන උපවගන්තිය යටතේ යම් නිශ්චය කිරීමක් හෝ (2) වන උපවගන්තිය යටතේ යම් නියමයක් හෝ ඒ යටතේ කරන ලද යම් දෙයක වලංගු භාවයට හානියක් නොවන පරිදි, ඒ ප්‍රතික්ෂේප කරන ලද දිනයේ සිට, ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ සේ සලකනු ලැබිය යුතු ය. එවැනි යම් නිශ්චය කිරීමක් හෝ නියමයක් හෝ ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ සේ සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

8. (1) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් ඒ නියමයෙහි නියමිත යම් දෙයක් මේ පනතේ කාර්ය සඳහා බැහැර කරන ලද දෙයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. වෙනස් දේ ව්‍යාපාරවල වෙනස් පංති හෝ වර්ග සම්බන්ධයෙන් බැහැර කරන ලද දේ ලෙස ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ යම් දෙයක් යම් ව්‍යාපාර පංතියක් හෝ වර්ගයක් සම්බන්ධයෙන් බැහැර කරන ලද දෙයක් ලෙස ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවක, ඒ භාණ්ඩය විකිණීමෙන් හෝ ඒ භාණ්ඩය ආනයනය කිරීම සම්බන්ධයෙන් ලබා ගන්නා මුදල් ප්‍රමාණය වෙනුවෙන් කිසිම පිරිවැටුම බද්දක් ගෙවිය යුතු නො වන්නේ ය.

V වන පරිච්ඡේදය

වාර්තා

9. (1) ශ්‍රී ලංකාවෙහි යම් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන සෑම තැනැත්තකුම විසින් යම් කාර්තුවක් සඳහා ඒ ව්‍යාපාරයේ පිරිවැටුම රුපියල් විසිපන්දහසකට අඩු නොවන හා, ඔහු විසින් ඒ ව්‍යාපාරය යම් කාර්තුවක කොටසක් සඳහා පමණක් කරගෙන යන අවස්ථාවක, කාර්තුවේ ඒ කොටස සඳහා ව්‍යාපාරයේ පිරිවැටුම යම් මුදලක් කාර්තුවේ ඒ කොටස තුළ දින ගණන අනුවකට දරන එම අනුප්‍රමාණයට රුපියල් විසිපන් දහසට දරන්නේ ද එම මුදලට වඩා අඩු නොවන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි ඒ කාර්තුව හෝ කාර්තුවේ කොටස ඉකුත් වී දින පහළොවක් පසුවීමට පෙර, කොමසාරිස් ජනරාල්වරයා වෙත ඒ කාර්තුව හෝ කාර්තුවේ කොටස සඳහා ඒ ව්‍යාපාරයේ පිරිවැටුම දැක්වෙන වාර්තාවක් සපයනු ලැබිය යුතු ය. එවැනි සෑම වාර්තාවක් ම නියමිත ආකෘති පත්‍රයෙහි විය යුතු අතර, ඒ ආකෘති පත්‍රයෙහි සඳහන් කළ යුතු යයි නියම කරනු ලබන සියලු විස්තර ඇතුළත් විය යුතු ය.

(2) තක්සේරුකරුවකු විසින් ඔහුගේ විනිශ්චය පරිදි පිරිවැටුම් බදු අය කරනු ලැබිය හැකි යම් තැනැත්තකු වෙත ලිඛිත දන්වීමක් මගින් ඒ දන්වීමේ නියමිත කාලය ඇතුළත තක්සේරුකරුට අවශ්‍යවිය හැකි විස්තර ඇතුළත් වාර්තාවක් සපයන ලෙස විධාන කළ හැකි ය.

(3) යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන යම් ව්‍යාපාරයක පිරිවැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබාගැනීමේ කාර්යය සඳහා තක්සේරුකරුවකු විසින් ඒ තැනැත්තා වෙත ලිඛිත දන්වීමකින් —

(අ) ඒ දන්වීමේ සඳහන් කාලසීමාව ඇතුළත එවැනි යම් පොත්, ගිණුම්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, වවුචර, චෙක්පත්, ගෙවිලි තුණ්ඩු, විගණක වාර්තා හෝ ඔහු සන්තකයෙහි ඇති ඒ දන්වීමෙහි සඳහන් වෙනත් යම් ලේඛන පරීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීමට හෝ තක්සේරුකරු වෙත යැවීමට;

(ආ) ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් පිරිවැටුම පිළිබඳ පරීක්ෂා කරනු ලැබීමේ කාර්යය සඳහා දන්වීමේ සඳහන් යම් ස්ථානයකට යම් දිනයක හා යම් වේලාවක තමාම හෝ බලය ලත් නියෝජිතයකු මගින් හෝ පැමිණීමට
නියම කරනු ලැබිය හැකි ය.

(4) මේ පනතේ කාර්ය සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් යම් තැනැත්තකු වෙත ලිඛිත දන්වීමකින්—

(අ) ඒ දන්වීමේ සඳහන් කාලසීමාව ඇතුළත යම් පොත්, ගිණුම්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, වවුචර, චෙක්පත්, ගෙවිලි තුණ්ඩු, විගණක වාර්තා හෝ ඔහු සන්තකයෙහි ඇති ඒ දන්වීමෙහි සඳහන් වෙනත් ලේඛන ඉදිරිපත් කිරීමට හෝ ඒ නියෝජ්‍ය කොමසාරිස්වරයා වෙත යැවීමට;

(ආ) ඒ දැන්වීමෙහි සඳහන් යම් කරුණක හෝ කරුණු පිළිබඳ ඔහු පරීක්ෂා කරනු ලැබීම සඳහා දැන්වීමේ සඳහන් යම් ස්ථානයකට යම් දිනයක හා යම් වේලාවක තමා ම හෝ බලයලත් නියෝජිතයකු මගින් හෝ පැමිණීමට

නියම කරනු ලැබිය හැකි ය.

(5) (4) වන උපවගන්තිය යටතේ දෙන ලද දැන්වීමක් ප්‍රකාර පැමිණෙන යම් තැනැත්තකුට එසේ පැමිණීමෙන් ඔහු විසින් සාධාරණව දරන ලද වියදම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබිය හැකි ය.

(6) (3) වන උපවගන්තිය යටතේ හෝ (4) වන උපවගන්තිය යටතේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ අනුමැතිය ඇතිව තක්සේරුකරුවකු විසින් හෝ තමා වෙත වෙන් කරනු ලැබ තිබෙන හෝ ඉදිරිපත් කරනු ලබන හෝ ප්‍රේෂණය කරනු ලැබ තිබෙන හෝ ප්‍රේෂණය කරනු ලබන හෝ වෙනත් ආකාරයකින් තම සත්කයට පත්වන හෝ පත්ව තිබෙන හෝ යම් පොත්, ගිණුම්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, වවුචර, වෙක් පත්, ගෙවීම් තුණ්ඩු, විගණක වාර්තා හෝ වෙනත් ලියකියවිලි මේ පනතේ කාර්ය සඳහා තම භාරයෙහි යම් කාලයක් සඳහා රඳවා ගැනීමට අවශ්‍ය වන්නේ ද ඒ කාලය සඳහා තම භාරයෙහි රඳවා ගනු ලැබිය හැකි ය.

(7) තක්සේරුකරුවකු විසින් අවශ්‍ය යයි තමා අදහස් කරන විටක සහ විවින් විට යම් තැනැත්තකුට ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින් —

(අ) පරිපූර්ණ හෝ වැඩිමනත් වාර්තා; හෝ

(ආ) තක්සේරුකරුගේ අදහස පරිදි ඒ තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතු පිරිවැටුම් බද්ද තක්සේරු කිරීමෙහි ලා අවශ්‍යවන්නා වූ හෝ අදාළ වන්නා වූ යම් කාරණයක් පිළිබඳව වඩාත් පරිපූර්ණ හෝ වැඩිමනත් තොරතුරු

ඒ නිවේදනයෙහි නියමිත කාලය තුළ සපයන ලෙස නියම කරනු ලැබිය හැකි ය.

(8) යම් තැනැත්තකු විසින් හෝ ඔහු වෙනුවෙන් මේ පනත යටතේ සපයනු ලැබිය යුතු යැයි සලකනු ලබන වාර්තාවක්, ප්‍රකාශයක් හෝ ආකෘතියක් අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තා විසින් හෝ ඔහුගේ අධිකාරය යටතේ සපයන ලද බවට සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර ඊට පටහැනිව කරුණු ඔප්පු කරන්නේ නම් මිස, එවැනි යම් වාර්තාවක්, ප්‍රකාශයක් හෝ ආකෘතියක් අත්සන් කරන යම් තැනැත්තකු ඒ වාර්තාවේ, ප්‍රකාශයේ හෝ ආකෘතියේ ඇතුළත් සියලු කරුණු පිළිබඳ දැනීම ඇති බවට සලකනු ලැබිය යුතු ය.

VI වන පරිච්ඡේදය

බදු ගෙවීම

10. යම් කාර්තුවක් සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්ද ඒ කාර්තුව අවසාන වීමෙන් පසුව එළඹෙන මාසයේ පහළොස්වන දිනට පසු දිනයක් නොවන දිනක ගෙවිය යුතුය. එසේ නොගෙවන ලද යම් බද්දක් ගෙවීම පැහැර හරින ලද බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ බද්ද ගෙවනු ලැබිය යුත්තේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා හෝ යම් බද්දක් එක් තැනැත්තකුට වැඩි දෙනකු විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් හෝ ගෙවිය යුතුව ඇති අවස්ථාවක, ඒ තැනැත්තන්ගෙන් එක් එක් තැනැත්තා සහ හවුල් ව්‍යාපාරයේ එක් එක් හවුල්කරු මේ පනතේ කාර්ය සඳහා ගෙවීම පැහැර හරින්නකු ලෙස සලකනු ලැබිය යුතු ය.

11. (1) යම් පිරිවැටුම් බද්දක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක ගෙවීම පැහැර හරින්නා විසින් ගෙවීම පැහැර හැර ඇති ඒ බද්දට අතිරේකව දණ්ඩනයක් වශයෙන් —

- (අ) ගෙවීම පැහැර හැර ඇති මුදලින් සියයට දහයකට සමාන මුදලක්; සහ
- (ආ) ගෙවීම පැහැර හැර ඇති යම් මුදලක් ඒ බද්ද ගෙවීම පැහැර හැරීම ඇරඹී ඇත්තේ යම් මාසයක් ඇතුළත ද ඒ මාසයෙන් පසුව එළඹෙන මාසයේ පහළොස්වන දිනට පෙර නොගෙවන ලද අවස්ථාවක ගෙවීම පැහැර හැර තිබෙන කාල සීමාවේ එක් එක් මාසයේ හෝ ඉන් කොටසෙහි පහළොස්වන දිනයෙන් අවසන් වන එක් එක් කාලසීමාව වෙනුවෙන් ගෙවීම පැහැර හරිනු ලබා ඇති මුදලින් සියයට දෙකකට සමාන වැඩිපුර මුදලක්

ගෙවනු ලැබිය යුතු ය;

එසේ වුව ද මේ උපවගන්තිය යටතේ දණ්ඩනය වශයෙන් ගෙවනු ලැබිය යුතු මුළු මුදල, ගෙවීම පැහැර හැර ඇති බද්දෙන් සියයට පනහක් කවර අවස්ථාවක දී හෝ නොඉක්මවිය යුතු අතර ගෙවීම පැහැර හැරීම සිදු වී ඇති යම් විශේෂ කාරණා හේතු කොට ගෙන ඒ මුදල අත් හැරීම හෝ අඩු කිරීම සාධාරණ සහ යුක්ති සහගත බව කොමසාරිස් ජනරාල්වරයා සැඟීමකට පත් වන්නේ නම් එවැනි යම් මුදලක් අත්හැර දැමීම හෝ අඩු කිරීම කළ හැකි ය.

(2) 17 වන වගන්තිය යටතේ අභියාචනයක් අවසාන වශයෙන් තීරණය කිරීම මත (1) වන උපවගන්තිය යටතේ යම් මුදලක් හෝ මුදල් එකතු කරන ලද යම් පැහැර හරින ලද බද්දක් අඩු කරන ලද විටක ඒ මුදල හෝ මුදල් එසේ අඩු කරන ලද බද්ද මත ගණන් බැලිය යුතු ය

VII වන පරිච්ඡේදය

පිටරට සාදනු ලැබ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ මත පිරිවැටුම් බදු පැනවීම සහ එකතු කර ගැනීම

12. (1) මේ පනතේ කුමක් සඳහන් වුව ද, ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද යම් භාණ්ඩයක් ආනයනය කරන සෑම තැනැත්තකු ගෙන් යම් කාර්තුවක් සඳහා වූ පිරිවැටුම 3 වන වගන්තියේ සඳහන් මුදලට වඩා වැඩි වුව ද නුවුව ද ඔහුගේ පිරිවැටුම සම්බන්ධයෙන් පිරිවැටුම් බද්දක් 7 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් කරනු ලබන නියමයක සඳහන් අනුප්‍රමාණ අනුව අයකර ගනු ලැබිය යුතු අතර ප්‍රධාන රේගු අයකැම් විසින් ඒ බදු එකතු කරනු ලැබිය යුතු ය. තව ද ඒ පිරිවැටුම් බද්ද රේගු ආඥාපනත යටතේ පනවා අයකරගනු ලබන වෙනත් යම් බද්දකට, තීරු ගාස්තුවකට හෝ ගාස්තුවකට අමතරව විය යුතු ය.

(2) (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම් බද්ද, ඒ බද්ද පැනවීමේ සහ එකතු කර ගැනීමේ කාර්ය සඳහා, රේගු ආඥාපනත යටතේ පනවනු ලැබිය හැකි තීරු ගාස්තු ලෙස සැලකිය යුතු ය. ඒ අනුව, ඒ බද්ද පැනවීමට, එකතු කර ගැනීමට සහ අයකර ගැනීමට, ඒ බද්දෙන් නිදහස් කිරීමට හෝ ඒ බද්ද අස්කර ගැනීමට සහ ඒ බද්දට අදාළ යම් අභියාචනයක් හෝ වෙනත් යම් කාරණයක් නිරවුල් කිරීමට රේගු ආඥාපනතේ විධිවිධාන අදාළ විය යුතු ය.

(3) ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදනු ලැබ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද භාණ්ඩයක් —

- (අ) රේගු ආඥාපනත යටතේ අයකර ගැනීමට ඇති යම් ගාස්තුවක් සඳහා ප්‍රධාන රේගු අයකැම් විසින් ;
- (ආ) 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත යටතේ අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය විසින් ;
- (ඇ) මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් විකුණන ලද අවස්ථාවක, ඒ භාණ්ඩ මිල දී ගන්නා මේ පනතේ කාර්ය සඳහා ආනයනකරු ලෙස සැලකිය යුතු ය.

VIII වන පරිච්ඡේදය

තක්සේරු කිරීම

13. (1) යම් තැනැත්තකුගෙන් —

- (අ) තක්සේරුකරුගේ අදහස පරිදි පිරිවැටුම් බදු අයකරගත යුතු වන්නේ ද ඒ තැනැත්තා විසින් 9 වන වගන්තිය යටතේ යම් කාර්තුවක් සඳහා වාර්තාවක් සැපයීමට සහ ඒ කාර්තුව සඳහා ඒ බද්ද ගෙවීමට අපොහොසත්වන්නා වූ විටක, හෝ
- (ආ) පිරිවැටුම් බද්ද අයකර ගත යුතු වන්නේ ද ඒ තැනැත්තා විසින් 9 වන වගන්තිය යටතේ යම් කාර්තුවක් සම්බන්ධයෙන් වාර්තාවක් සපයන නමුත් එම කාර්තුව සඳහා බද්ද ගෙවීමට අපොහොසත්වන විටක

ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින්, තක්සේරුකරුගේ විනිශ්චයට අනුව ගෙවිය යුතුව තිබුණ පිරිවැටුම් බද්දේ ප්‍රමාණය තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතු අතර, ඒ මුදල වහාම ගෙවන ලෙස ඒ තැනැත්තාට ලියවිල්ලකින් වූ දැන්වීමකින් නියම කළ යුතු ය. යම් තැනැත්තකු සම්බන්ධයෙන් කාර්තුවක් සඳහා එසේ තක්සේරු කරන ලද මුදල 14 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, ඒ තැනැත්තා විසින් ඒ කාර්තුව සඳහා ගෙවිය යුතු පිරිවැටුම් බදු මුදල ලෙස සැලකිය යුතු ය:

එසේ වුවද, තක්සේරුකරුගේ අදහස පරිදි, ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් පිට වී යාමට ආසන්න බව නැතහොත් ආදායම් ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි යම් කාර්තුවක අවසානයෙන් පසුව එළඹෙන පහළොස්වන දිනයට පෙර යම් අවස්ථාවක දී ඒ කාර්තුව සඳහා යම් තැනැත්තකු තක්සේරු කිරීම අවස්ථාවෝචිත වන විටක හෝ යම් කාර්තුවක අවසානයෙන් පසුව එළඹෙන පහළොස්වන දිනට පෙර යම් අවස්ථාවක දී ඒ කාර්තුව සඳහා යම් තැනැත්තකු තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලැබිය හැකි අතර 10 වන වගන්තිය යටතේ නියමිත කාලයට පෙර ඒ බද්ද කොමසාරිස් ජනරාල්වරයාට ගෙවීමට නියම කරනු ලැබිය හැකි ය. එසේ නොගෙවන ලද යම් බද්දක් ඒ කාර්තුව සඳහා ගෙවීම පැහැර හරින ලද බද්දක් ලෙස සැලකිය යුතු ය.

(2) යම් තැනැත්තකු සම්බන්ධයෙන් යම් කාර්තුවක් සඳහා (1) වන උපවගන්තිය යටතේ කරන ලද තක්සේරුවකින් ඒ තක්සේරු කරන ලද මුදල එම කාර්තුව සඳහා ඔහුගෙන් අයවිය යුතු පිරිවැටුම් බදු මුදල වූවාක් සේ සලකා 11 වන වගන්තිය යටතේ දර්ශකයකට ඒ තැනැත්තාගේ බැඳීම කෙරෙහි බලපෑමක් ඇති නොවිය යුතු ය.

(3) යම් කාර්තුවක් සම්බන්ධයෙන් 9 වන වගන්තිය යටතේ වාර්තාවක් නොසපයන ලද තැනැත්තකු විසින් ඒ කාර්තුව සඳහා ගෙවන ලද පිරිවැටුම් බදු මුදල තක්සේරුකරුගේ මතය අනුව, ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු නියම මුදලට වඩා අඩු වූ විටක තක්සේරු කරුගේ විනිශ්චය අනුව ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු මුදල තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතු අතර, ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන දිනයකට පෙර, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල අතර ඇති වෙනස ගෙවන ලෙස ඒ තැනැත්තාට නියම කළ යුතු ය.

(4) යම් කාර්තුවක් සඳහා යම් තැනැත්තකු සම්බන්ධයෙන් (3) වන උපවගන්තිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තැනැත්තා විසින් ඒ කාර්තුව සඳහා පිරිවැටුම් බද්ද වශයෙන් ගෙවන ලද මුදල අතර ඇති වෙනස ඒ කාර්තුව සඳහා ගෙවීම පැහැර හරින ලද පිරිවැටුම් බද්ද ලෙස සැලකිය යුතු ය. ඒ අනුව 10 වන වගන්තිය යටතේ ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ඒ බද්ද ගෙවිය යුතුව තිබුණේ යම් දිනයක ද එදින සිට ඒ තැනැත්තා 11 වන වගන්තියෙහි (1) වන උපවගන්තිය යටතේ, ඒ මුදල සම්බන්ධයෙන් දර්ශකය ගෙවීමට යටත් විය යුතු ය.

14. (1) පිරිවැටුම් බද්ද අයකළ හැක්කේ යම් තැනැත්තකු ගෙන් ද, ඒ තැනැත්තා විසින්, යම් කාර්තුවක් සඳහා බද්ද වශයෙන්, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය හැකි හෝ ඒ කාර්තුව සඳහා අයකර ගත හැකි නියම මුදලේ ප්‍රමාණයට වඩා අඩු මුදලේ ප්‍රමාණයක්, ගෙවනු ලැබ ඇති බව තක්සේරුකරුවකුට පෙනී යන අවස්ථාවක, තක්සේරුකරුවකු විසින් යම් අවස්ථාවක දී තක්සේරුකරුගේ විනිශ්චයට අනුව ඒ තැනැත්තා විසින් බද්ද ගෙවනු ලැබිය යුතුව තිබුණේ යම්

අතිරේක මුදල් ප්‍රමාණයකට ද ඒ අතිරේක මුදල් ප්‍රමාණය එකී තැනැත්තාගෙන් අයවිය යුතු ලෙස තක්සේරුකරනු ලැබිය හැකි ය. තක්සේරුකරු විසින් ඒ තැනැත්තා වෙත තක්සේරු කිරීමේ දැන්වීමක් දෙනු ලැබිය යුතු ය.

(2) යම් කාර්තුවක් සඳහා යම් තැනැත්තකු සම්බන්ධයෙන්, (1) වන උපවගන්තිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක එසේ තක්සේරු කරන ලද මුදල ඒ කාර්තුව සඳහා නොගෙවා පැහැර හරින ලද පිරිවැටුම් බද්ද ලෙස සැලකිය යුතු ය. ඒ අනුව 10 වන වගන්තිය යටතේ ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තා විසින් ඒ බද්ද ගෙවිය යුතුව තිබුණේ යම් දිනයක ද එදින සිට ඒ තැනැත්තා 11 වන වගන්තියෙහි (1) වන උපවගන්තිය යටතේ ඒ මුදල සම්බන්ධයෙන් දණ්ඩනය ගෙවීමට යටත් විය යුතු ය.

15. යම් තැනැත්තකු විසින් 9 වන වගන්තිය යටතේ යම් කාර්තුවක් සඳහා සපයන ලද වාර්තාවක්, තක්සේරුකරු විසින් පිළිනොගෙන ඒ තැනැත්තා සම්බන්ධයෙන් ඒ කාර්තුව සඳහා 13 වන වගන්තිය හෝ 14 වන වගන්තිය යටතේ තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් වාර්තාව පිළිනොගැනීමට හේතු තැපෑලෙන් යවන ලද ලියාපදිංචි කරන ලද ලිපියක් මගින් ඒ තැනැත්තාට ලියවිල්ලකින් දැන්විය යුතු ය.

16. යම් භාණ්ඩයක් සාදනු ලබන ව්‍යාපාරයක් කරගෙන යනු ලබන යම් තැනැත්තකු ඒ භාණ්ඩ බෙදා හැරීමේ කාර්ය සඳහා යම් මිලකට විකුණනු ලබන අවස්ථාවක, තක්සේරුකරුගේ මතය අනුව ඒ තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතු පිරිවැටුම් බද්ද අඩු වන විට හෝ අඩුවනු ලබන්නා වූ විටක මේ පනතේ කාර්ය සඳහා ඒ භාණ්ඩය එසේ විකුණනු ලැබූ දිනම තක්සේරු කරුගේ මතය පරිදි, විවෘත වෙළෙඳ පොළේ විකුණන ලද විට ඊට ලැබෙන්නා වූ මිලට විකුණන ලද සේ සලකනු ලැබිය යුතු අතර ඒ අනුව ඒ තැනැත්තාගේ ඒ ව්‍යාපාරයෙහි පිරිවැටුම ආගන්තය කරනු ලැබිය යුතු ය.

IX වන පරිච්ඡේදය

අභියාචනා

17. (1) මේ පනත යටතේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් තක්සේරුකරුවකු විසින් කරන ලද යම් තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් සම්බන්ධයෙන් හෝ මේ පනත යටතේ ඒ තැනැත්තා වෙත පනවන ලද දණ්ඩනයක් සම්බන්ධයෙන් හෝ ඒ තැනැත්තා අතීතයට පත් වන්නේ නම්, ඒ තක්සේරුව, අතිරේක තක්සේරුව හෝ දණ්ඩනය පිළිබඳ දැන්වීම භාරදීමේ දිනයට පසු දින තිහක් ඇතුළත ඒ තක්සේරුවට, අතිරේක තක්සේරුවට හෝ දණ්ඩනයට විරුද්ධව ඒ තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත අභියාචනය කළ හැකි ය. අභියාචනය කරනු ලැබූ ද මේ පනතින් ඒ තැනැත්තා වෙත නියම කරන ලද යම් දණ්ඩනයක් සමග ඒ තක්සේරුව මගින් හෝ අතිරේක තක්සේරුව මගින් අය කරන ලද පිරිවැටුම් බද්ද ගෙවිය යුතු ය :

එසේ වුව ද ශ්‍රී ලංකාවෙහි නොසිටීම, රෝගාතුරවීම හෝ වෙනත් යුක්තිසහගත හේතුවක් නිසා අභියාචකට ඒ කාලසීමාව ඇතුළත අභියාචනය කිරීමට නොහැකි වූ බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වූ විට අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(2) සෑම අභියාචනයක් ම කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරනු ලබන ලිඛිත පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒ අභියාචනයට හේතු එහි පැහැදිලිව සඳහන් කළ යුතු ය.

(3) අභියාචනය කරනු ලබන්නේ යම් තක්සේරුවකට හෝ අතිරේක තක්සේරුවකට විරුද්ධව ද ඒ තක්සේරුව හෝ අතිරේක තක්සේරුව, වාර්තාවක් සපයා නැති අවස්ථාවක කරන ලද විටෙක නිසියාකාරව පිළිගෙල කරන ලද වාර්තාවක් සමග අභියාචනා පෙත්සම ඉදිරි පත් කළ යුතු ය.

(4) (2) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධානවලට අනුකූල නොවන සෑම අභියාචනා පෙත්සමක් ම විලංගු නොවිය යුතු ය.

(5) වලංගු අභියාචනා පෙන්සමක් ලැබීමෙන් පසු කොමසාරිස් ජනරාල්වරයා විසින්, තක් සේරුකරුවකුගේ මාර්ගයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමට සැලැස්විය හැකි අතර, අභියාචනා පෙන්සමෙහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ඒ පරීක්ෂණයේ දී එකඟවීමකට එළඹුණහොත් තක්සේරුව අවශ්‍ය පරිදි සකස් කර ගත යුතු ය.

(6) (5) වන උපවගන්තියෙහි විධිවිධාන සලස්වා ඇති ආකාරයට අභියාචක සහ තක්සේරු කරු අතර එකඟ වීමක් ඇති නොවූ අවස්ථාවක, අභියාචනය විභාග කිරීම සඳහා වෙලාවක් සහ ස්ථානයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කළ යුතු ය.

(7) සෑම අභියාචකයකු ම අභියාචනය විභාග කිරීම සඳහා නියම කරනු ලැබූ වෙලාවෙහි සහ ස්ථානයෙහි කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේ පැමිණ සිටිය යුතුය. පුද්ගලිකව හෝ බලයලත් නියෝජිතයෙකුගේ මාර්ගයෙන් හෝ අභියාචකට අභියාචනා විභාගයට පෙනී සිටිය හැකි ය. අභියාචනයක විභාගය අධාලව කල් තැබීම සුදුසු යයි කොමසාරිස් ජනරාල්වරයා කල්පනා කරන්නේ නම්, තමා විසින් නියම කරනු ලබන වෙලාවක දී සහ ස්ථානයක දී පැවැත් වීම පිණිස ඔහු විසින් අභියාචනයක විභාගය කලින් කල අධාලව කල් තැබිය හැකි ය. අභියාචක වෙනුවෙන් බලයලත් නියෝජිතයකු පැමිණ සිටින කවර හෝ අවස්ථාවක අභියාචනයේ විභාගය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධාලව කල් තැබිය හැකි අතර, අභියාචනය විනිශ්චය කිරීම සඳහා අභියාචක පුද්ගලිකව පැමිණ සිටීම අවශ්‍ය යයි කොමසාරිස් ජනරාල්වරයා සලකන්නේ නම්, අධාලව කල් තැබූ අභියාචනයේ විභාගය සඳහා නියමිත වෙලාවෙහි සහ ස්ථානයේ අභියාචක පුද්ගලිකව පැමිණ සිටිය යුතු යයි ඔහු විසින් නියම කරනු ලැබිය හැකි ය. අභියාචනයේ විභාගය සඳහා හෝ යම් අධාලව කල් තැබූ විභාගයක් සඳහා හෝ නියම කරනු ලැබූ වෙලාවෙහි හා ස්ථානයේ පැමිණ සිටීම අභියාචක විසින් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා විසින් හෝ පැහැර හරිනු ලැබුවහොත් නැතහොත් කොමසාරිස් ජනරාල්වරයා විසින් පුද්ගලිකව පැමිණ සිටීමට අභියාචකට නියම කරනු ලැබ එසේ පැමිණ සිටීම ඔහු විසින් පැහැර හරිනු ලැබුවහොත් කොමසාරිස් ජනරාල්වරයා විසින් අභියාචනය නිෂ්ප්‍රභා කරනු ලැබිය හැකි ය.

එසේ වුව ද අභියාචනය නිෂ්ප්‍රභා කරනු ලැබීමෙන් පසු යුක්ති සහගත කාලයක් ඇතුළත අභියාචක විසින් ඒ අභියාචනයේ විභාගයේ දී හෝ අධාලව කල් තැබූ යම් අභියාචනයක විභාගයක දී ඔහු හෝ ඔහුගේ බලය ලත් නියෝජිතයා නිසි පරිදි පැමිණ සිටීම වළක්වනු ලැබූ යේ ශ්‍රී ලංකාවේ නොසිටීම, රෝගාතුර භාවය හෝ වෙනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් කරනු ලැබුවහොත් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිෂ්ප්‍රභා කිරීමේ නියමය ඉවත් කොට අභියාචනයේ විභාගය සඳහා වෙලාවක් සහ ස්ථානයක් නියම කළ හැකි ය.

(8) අභියාචනය සම්බන්ධයෙන් සාක්ෂි දිය හැකි යයි කොමසාරිස් ජනරාල්වරයා සලකන යම් තැනැත්තකු තමා ඉදිරියෙහි පෙනී සිටින ලෙස කැඳවීමේ බලය කොමසාරිස් ජනරාල්වරයාට තිබිය යුතු අතර, ඒ තැනැත්තා දිවුරුම් පිට හෝ අන් ලෙසකින් හෝ විභාග කරනු ලැබිය හැකි ය. එසේ පැමිණීමේ දී ඒ තැනැත්තා විසින් අවශ්‍යයෙන් ම දරන ලද යම් යුක්ති සහගත වියදමක් ලබා ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට ඉඩ සැලසිය හැකි ය.

(9) යම් අභියාචනයක් පිළිබඳ ස්වකීය තීරණය කිරීමට පෙර, කොමසාරිස් ජනරාල්වරයා විසින්, එසේ කිරීම අවශ්‍ය යයි සලකනහොත්, යම් තැනැත්තකු වෙත ලියවිල්ලකින් වූ දැන්වීමක් කිරීමෙන්, එම තැනැත්තා සන්නකයෙහි නිබන්දනා වූ ද එම දැන්වීමෙහි නිශ්චය කරනු ලබන්නා වූ ද යම් ඔප්පු, පිඹුරු, සාධනපත්‍ර, පොත්, ගිණුම්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, වෙක්පත්, ගෙවීලි තුණ්ඩු, විගණක වාර්තා හෝ වෙනත් ලේඛන ඒ දැන්වීමෙහි නිශ්චිත කාල සීමාව ඇතුළත, පරීක්ෂා කිරීම පිණිස ඉදිරිපත් කරන ලෙස හෝ කොමසාරිස් ජනරාල්වරයා වෙත එවන ලෙස හෝ එම තැනැත්තාට නියම කළ හැකි ය.

(10) අභියාචනය සම්බන්ධයෙන් අභියාචකගේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ සාක්ෂි කොමසාරිස් ජනරාල්වරයා විසින් විභාග කරනු ලබන අවස්ථාවක, ඒ සාක්ෂි පිළිබඳ වාර්තාවක් තබා ගැනීම හෝ තබා ගැනීමට සැලැස්වීම කොමසාරිස් ජනරාල්වරයා විසින් කළ යුතු ය.

(11) මේ වගන්තිය යටතේ, අභියාචනයක් නිශ්චය කිරීමේ දී කොමසාරිස් ජනරාල්වරයා විසින්, අභියාචනා කරන ලද්දේ යම් තක්සේරුවකට විරුද්ධවද, ඒ තක්සේරුව ස්ථිර කිරීම අඩු කිරීම, වැඩි කිරීම හෝ අවලංගු කිරීම කරනු ලැබිය හැකි අතර, ඒ අභියාචනය සම්බන්ධයෙන් ඔහුගේ නිශ්චය කිරීම පිළිබඳව අභියාචක වෙත ලියවිල්ලකින් දැනුම් දෙනු ලැබිය යුතු ය.

18. 17 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා වෙත කරන ලද අභියාචනයක සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණයෙන් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ පිහිටුවන ලද සමාලෝචන මණ්ඩලය වෙත ඒ තීරණයට විරුද්ධව අභියාචනා කරනු ලැබිය හැකි අතර, ඒ මණ්ඩලය වෙත කරනු ලබන අභියාචනාවලට අදාළ ඒ පනතේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව මේ වගන්තිය යටතේ වන අභියාචනයකට අදාළ විය යුතු ය.

19. (1) සමාලෝචන මණ්ඩලයේ තීරණය අවසානාත්මක විය යුතු ය:

එසේ වුවද, අභියාචනාධිකරණයේ මතය සඳහා නීති ප්‍රශ්නයක් ගැන කරුණු සැලකිලිමක් ඉදිරිපත් කරන ලෙස අභියාචක හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් සමාලෝචන මණ්ඩලය වෙත ඉල්ලීමක් කරනු ලැබිය හැකි ය.

(2) අභියාචනාධිකරණය වෙත හා ග්‍රෙෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ වගන්තිය යටතේ අභියාචනයකට අදාළ විය යුතු ය.

X වන පරිච්ඡේදය

තක්සේරුවල නිශ්චිතභාවය සහ වැරදි වාර්තා සඳහා දඬුවම

20. පිරිවැටුම් බද්ද සම්බන්ධයෙන් තක්සේරුවකට විරුද්ධව මේ පනතේ නියමිත කාල සීමාව තුළ වලංගු අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ නොමැති අවස්ථාවක හෝ ඒ බද්දේ ප්‍රමාණය අභියාචනයේ දී, නිශ්චය කරනු ලැබ ඇති අවස්ථාවක හෝ අභියාචනයේ දී, අවස්ථා වෝචිත පරිදි, කරන ලද හෝ අඩු කරන ලද හෝ වැඩි කරන ලද හෝ ස්ථිර කරන ලද හෝ තක්සේරුව ඒ බද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් මේ පනතේ සියලු කාර්ය සඳහා අවසානාත්මක හා තීරණාත්මක විය යුතු ය:

එසේ වුවද, මේ පනතේ කිසිවකින්, යම් කාර්තුවක් සඳහා අභියාචනයේ දී නිශ්චය කරනු ලැබ ඇති යම් කරුණක් නැවත සලකා බැලීම ඇතුළත් නොවන්නේ නම් ඒ කාර්තුව සඳහා තක්සේරු වක් හෝ අතිරේක තක්සේරුවක් කිරීමෙන් තක්සේරුකරුවකු වලක්වනු නොලැබිය යුතු ය.

21. යම් තැනැත්තකු සම්බන්ධයෙන් කරන ලද තක්සේරුවක දී, පිරිවැටුම් බද්දේ ප්‍රමාණය, ස්වකීය වාර්තාවේ නියමිත පිරිවැටුම සම්බන්ධයෙන් අයවිය යුතු මුදල් ප්‍රමාණය ලෙස ඔහු විසින් දැනටමත් ගෙවනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ඉක්මවන්නා වූ ද, තක්සේරුව 20 වන වගන්තිය යටතේ අවසානාත්මක හා තීරණාත්මක වන්නා වූ ද අවස්ථාවක කොමසාරිස් ජනරාල්වරයා විසින්, ඒ තැනැත්තා විසින් ස්වකීය පිරිවැටුම එළිදරව් කිරීමේ දී වංචාවක් හෝ ඕනෑකමින් පැහැර හැරීමක් සිදු වී නොමැති බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි සනාථ කරනු ලබන්නේ නම් මිස, සාවද්‍ය වාර්තාවක් පිළියෙළ කිරීම සඳහා දඬුවම වශයෙන්, රුපියල් දෙදහසක් නොඉක්මවන මුදලක් හා තක්සේරුව කරන ලද්දේ යම් පිරිවැටුමක් මත ද ඒ පිරිවැටුම හා ස්වකීය වාර්තාවේ නියමිත පිරිවැටුම අතර වන වෙනස මත වන බද්ද මෙන් දෙගුණයකට සමාන මුදලක් ගෙවන ලෙස ඒ තැනැත්තාට නියම කරනු ලැබිය හැකි ය.

XI වන පරිච්ඡේදය

විශේෂ අවස්ථා

22. යම් තැනැත්තකු විසින් කරනු ලැබිය යුතු යයි මේ පනතින් හෝ මේ පනත යටතේ නියමිත යම් ක්‍රියාවක් හෝ දෙයක් ඉටුකිරීම, ඒ තැනැත්තා අශක්‍යතාවට පත් තැනැත්තකු නම්, ඒ අශක්‍යතාවට පත් තැනැත්තාගේ භාරකරු විසින් කරනු ලැබිය යුතු යයි නියමිත ලෙස සලකනු ලැබිය යුතු ය.

23. යම් තැනැත්තකු විසින් කරනු ලැබිය යුතු යයි මේ පනතින් හෝ මේ පනත යටතේ නියමිත යම් ක්‍රියාවක් හෝ දෙයක් ඉටු කිරීම, හවුල් ව්‍යාපාරයක දී තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින විට, ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු විසින් කරනු ලැබිය යුතු යයි නියමිත ලෙස සලකනු ලැබිය යුතු ය:

එසේ වුවද, හවුල් ව්‍යාපාරයක ප්‍රමුඛ හවුල්කරු වශයෙන් මේ පනතේ විධිවිධාන යටතේ දැනුම්දීමක් කරනු ලැබ ඇති යම් තැනැත්තකු, ඔහු ඒ හවුල් ව්‍යාපාරයේ කොටස්කරුවකු නොවන බව හෝ ශ්‍රී ලංකාවේ වෙනත් යම් තැනැත්තකු ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු වන බව හෝ ඔහු සනාථ කරන්නේ නම් මිස, ඔහු ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු ලෙස සලකනු ලැබිය යුතු ය.

24. (1) සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ සෑම සමාගමක හෝ පුද්ගල මණ්ඩලයක ලේකම්, කළමනාකරු, අධ්‍යක්ෂ හෝ අනෙක් ප්‍රධාන නිලධරයා මේ පනතේ විධිවිධාන යටතේ එවැනි සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලැබීමට නියමිත සියලු ක්‍රියා, කාරණා සහ දේවල් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ය:

එසේ වුවද සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් වෙනුවෙන් මේ පනත යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකු ඒ සමාගම හෝ පුද්ගල මණ්ඩලය සමඟ තමාගේ සම්බන්ධයක් නොමැති බව හෝ ශ්‍රී ලංකාවේ වාසික අන් තැනැත්තකු එහි ප්‍රධාන නිලධරයා බව ඔප්පු කරන හොත් මිස, ඔහු එහි ප්‍රධාන නිලධරයා ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් විසින් මේ පනත යටතේ වරදක් කරනු ලැබූ අවස්ථාවක, ඒ වරද කරනු ලැබූ අවස්ථාවේ ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු, අධ්‍යක්ෂ හෝ අනෙක් ප්‍රධාන නිලධරයා වශයෙන් සිටි සෑම තැනැත්තකු ම, ඒ වරද කර ඇත්තේ තමාගේ අනු දැනුම නොමැතිව බව සහ එම තනතුරේ තම කර්තව්‍ය වල ස්වභාවය සහ යෙදී ඇති වෙනත් සියලු කරුණු ගැන සැලකිලි මත්ව එම වරද කිරීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු වූ පරිදි සියලු උදෙසාගයෙන් තමා ක්‍රියා කළ බව ඔප්පු කරන්නොත් මිස, ඒ වරදට වරදකරු ලෙස සලකනු ලැබිය යුතු ය.

25. (1) මින් මතු සලසා ඇති විධිවිධානවලට යටත්ව, කාර්තුවක් තුළ දී, පිරිවැටුම් බද්ද අය කළ හැකි වූ තැනැත්තකු, ඒ බද්ද අය කළ හැකිවනුයේ යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද ඒ ව්‍යාපාරය අවසන් කරන අවස්ථාවක, ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාම ඔහු විසින් අවසන් කරනු ලැබ තිබුණ ද, ඒ කාර්තුව තුළ දී ඔහු ඒ ව්‍යාපාරය පවත්වාගෙන ගිය කාල සීමාව සඳහා ඒ බද්ද ගෙවීමට ඔහු බැඳී සිටිය යුතු ය.

(2) ව්‍යාපාරයක් පවත්වාගෙන යන යම් තැනැත්තකු විසින් ඒ ව්‍යාපාරය වෙනත් යම් තැනැත්තකු වෙත පවරනු ලබන අවස්ථාවක, ඒ පැවරුමට පෙරාතුව වූ කාල සීමාව සඳහා ඒ ව්‍යාපාරය සම්බන්ධ යෙන් ගෙවිය යුතු වූ යම් පිරිවැටුම් බද්ද ඒ බද්ද පැවරුම්කරුගෙන් අය කර ගත නොහැකි නම් පැවරුම්ලාභී වෙත තක්සේරුවක් කරනු ලැබ නොතිබුණ ද පැවරුම්-ලාභීගෙන් අය කර ගත හැකි වන අතර, පිරිවැටුම් බද්ද එකතු කිරීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය.

26. (1) පිරිවැටුම් බද්ද අයකළ හැකි වූ යම් තැනැත්තකු මියයන අවස්ථාවක, ඒ තැනැත්තාගේ මරණය සිදුවීමට පෙරාතුව වූ සියලුම කාලසීමාවන් සම්බන්ධයෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අය කළ හැකි වූ පිරිවැටුම් බද්ද ඒ තැනැත්තාගේ පොල්ම: කරුගෙන් අය කරනු ලැබිය යුතු වන අතර, ඒ මිය ගිය තැනැත්තා, ජීවත්ව සිටියේ නම් මේ පනත යටතේ වගකිව යුතු වූ සියලු ක්‍රියා, කාරණා හා දේවල් සම්බන්ධයෙන් වගකිව යුතු ය:

එසේ වුව ද, —

- (අ) මිය ගිය තැනැත්තාගේ යම් ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් සම්බන්ධයෙන් පොල්ම:-කරුට වීරුද්ධව කිසිදු නඩු කටයුත්තක් පවරනු නොලැබිය යුතු ය;
- (ආ) ඒ තැනැත්තාගේ මරණය සිදු වූ දිනයට පෙරාතුව වූ කාලපරිච්ඡේදයන් සම්බන්ධයෙන්, මරණය සිදු වූ කාර්තුවේ අවසානයේ සිට තුන් අවුරුද්දකට පසුව, කිසිදු තක්සේරු-වක් හෝ අතිරේක තක්සේරුවක් කරනු නොලැබිය යුතු ය; සහ
- (ඇ) මේ වගන්තිය යටතේ පොල්ම: කරුගේ වගකීම —
 - (i) මේ වගන්තිය යටතේ පිරිවැටුම් බද්ද සම්බන්ධයෙන් බැඳීම් පැන නගින බවට පොල්ම:කරුට දැන්වීම දෙනු ලබන දිනය වන විට ඔහු සන්නකයෙහි හෝ ඔහුගේ පාලනයෙහි පැවැති මිය ගිය තැනැත්තාගේ බුදුලේ ප්‍රමාණයට; සහ

(ii) අර්ථලාභියකු අතට පත්ව තිබිය හැකි ඒ බුද්දලයේ යම් කොටසක ප්‍රමාණයට සීමා විය යුතු ය.

(2) පොල්මාසකරුවකු විසින්, මිය ගිය තැනැත්තාගේ බුද්දලය වෙනුවෙන් ඒ බුද්දලයේ කොටසක් වන යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන අවස්ථාවක ඒ මිය ගිය තැනැත්තා ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අය කර ගත හැකිව තිබුණු පිරිවැටුම් බද්ද, ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන්, ඒ පොල්මාසකරුවාගෙන් අයකර ගනු ලැබිය යුතු ය :

27. පිරිවැටුම් බද්දක් ගෙවිය යුතු යම් ව්‍යාපාරයක් යම් තැනැත්තකු විසින් යම් වෙනත් තැනැත්තකු වෙනුවෙන් ඒ වෙනත් තැනැත්තාගේ අනුයෝජක වශයෙන් පවත්වා ගෙන යනු ලබන අවස්ථාවක, ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් පළමුව සඳහන් කළ තැනැත්තාගෙන්, මේ පනත යටතේ පසුව සඳහන් කළ තැනැත්තා ගෙන් අයකළ යුතු ආකාරයට ම හා ප්‍රමාණයට ම, පිරිවැටුම් බද්ද අය කරගත යුතු ය.

28. තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් භාරයක භාරකරුවන්ගේ තත්ත්වයෙහි ලා හෝ මිය ගිය තැනැත්තකුගේ බුද්දලයේ පොල්මාසකරුවන්ගේ තත්ත්වයෙහි ලා හෝ ක්‍රියා කරන අවස්ථාවක, මේ පනත යටතේ ඔවුන්ගෙන් අය කළ හැකි වන පිරිවැටුම් බද්ද ඒකාබද්ධව හා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගෙන් අය කරනු ලැබිය හැකිවන අතර, ඒ බද්ද ඒකාබද්ධව හා වෙන් වෙන් වශයෙන් ගෙවීමට බැඳී සිටිය යුතු ය.

29. (1) සමාගම් ආදායකයන් කුමක් සඳහන් වුව ද, සමාගමක් අවසන් කරනු ලබන අවස්ථාවක හා ඒ සමාගම විසින් ගෙවිය යුතු වූ යම් පිරිවැටුම් බද්දක් අයකර ගත නොහැකි වූ අවස්ථාවක, බද්ද අය කරනු ලබන්නේ යම් කාලසීමාවක් සම්බන්ධයෙන් ද ඒ කාලසීමාව තුළ යම් කාලයක් සඳහා සමාගමේ අධ්‍යක්ෂවරයකුට සිටි සෑම තැනැත්තකුට, බද්ද ගෙවීම පැහැර හැරීම, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ යම් දළ නොසැලකිල්ලකට, ව්‍යතික්‍රමයකට හෝ යුතුකම් පැහැර හැරීමකට පැවරිය නොහැකි බව ඔහු විසින් ඔප්පු කරනු ලබන්නේ නම් මිස, ඒ බද්ද ගෙවීම සම්බන්ධයෙන් ඒකාබද්ධව හා වෙන් වෙන් වශයෙන් වගකිව යුතු වන අතර, පිරිවැටුම් බද්ද එකතුකර ගැනීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය.

(2) පුද්ගල මණ්ඩලයක් විසුරුවා හරිනු ලබන අවස්ථාවක හා ඒ පුද්ගල මණ්ඩලය විසින් ගෙවිය යුතු වූ යම් පිරිවැටුම් බද්දක් අයකරගත නොහැකි වූ අවස්ථාවක, බද්ද අය කරනු ලබන්නේ යම් කාලසීමාවක් සම්බන්ධයෙන් ද ඒ කාලසීමාව තුළ ඒ පුද්ගල මණ්ඩලයේ සාමාජිකයකු වූ සෑම තැනැත්තකුට, බද්ද ගෙවීම පැහැර හැරීම, ඒ මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ යම් දළ නොසැලකිල්ලකට, ව්‍යතික්‍රමයකට හෝ යුතුකම් පැහැර හැරීමකට පැවරිය නොහැකි බව ඔහු විසින් ඔප්පු කරනු ලබන්නේ නම් මිස, ඒ බද්ද ගෙවීම සම්බන්ධයෙන් ඒකාබද්ධව හා වෙන් වෙන් වශයෙන් වගකිව යුතු වන අතර, පිරිවැටුම් බද්ද එකතු කර ගැනීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය.

XII වන පරිච්ඡේදය

බදු අයකර ගැනීම

30. (1) 31 වන වගන්තියේ, 32 වන වගන්තියේ, 33 වන වගන්තියේ, 34 වන වගන්තියේ, 35 වන වගන්තියේ, 36 වන වගන්තියේ, 37 වන වගන්තියේ හා 38 වන වගන්තියේ කාර්යය සඳහා “පිරිවැටුම් බද්ද” යන්නට මේ පනත යටතේ පනවන ලද හෝ දරන ලද යම් දඬුවමක් ඇතුළත් වේ.

(2) 33 වන වගන්තිය හෝ 34 වන වගන්තිය යටතේ සහතිකයක් හෝ 35 වන වගන්තිය යටතේ දැන්වීමක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන කවර හෝ අවස්ථාවක පැහැර හැරිය තැනැත්තා වෙත ඒ වෙලාවෙහි ම ඒ පිළිබඳ නිවේදනයක්, පෞද්ගලිකව භාර කිරීමෙන් හෝ තැපැලෙන් යවනු ලබන ලියා පදිංචි කළ ලිපියකින් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කළ යුතුය; එහෙත් පැහැර හැරිය තැනැත්තාට ඒ නිවේදනය නොලැබී මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බල රහිත වීමට හේතුවක් නොවිය යුතුය.

31. ගෙවීම් පැහැර හරිනු ලැබූ යම් පිරිවැටුම් බද්දක් පැහැර හරින්නාගේ සියලු වත්කම් විෂයයෙහි ප්‍රථම වැය බරක් විය යුතු ය :

එසේ වුව ද —

- (i) 33 වන වගන්තියේ විධිවිධානවලට අනුව තහනම් කරනු ලැබීමට පෙර පැහැර හරින්නා විසින් වටිනාකම සඳහා සඳහා වශයෙන් මිල දී ගන්නාකුට විකුණන ලද යම් වත්කම් වලට ඒ වැයබර ව්‍යාජන නොවිය යුතු ය; නැතහොත් බල නොපෑ යුතු ය;
- (ii) නිශ්චල දේපළ සම්බන්ධයෙන් වූ විට, දේපළ තහනම් කරන ලද දිනයට පෙර වටිනා කම සඳහා සඳහා වශයෙන් ඇති කරන ලදුව ලියාපදිංචි කරන ලද බදුකරයකට හෝ බැඳීමකට වැඩි ප්‍රමුඛත්වයක් පිරිවැටුම් බද්දට නොලැබිය යුතු ය; තවද,
- (iii) වංචල දේපළ සම්බන්ධයෙන් වූ විට, කාර්තු හතරක කාලයක් සඳහා පිරිවැටුම් බදු නොගෙවා පැහැර හැර තිබෙන අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් තෝරා ගත යුතු කාර්තු හතරක් පමණක් සඳහා වූ බදුවලට, පැහැර හැරීමේ දිනයට පෙර වටිනාකම සඳහා සඳහා වශයෙන් ඇතිකර ගනු ලැබූ යම් කැප අයිතියකට හෝ බැඳීමකට වඩා වැඩි ප්‍රමුඛත්වයක් ලැබිය යුතු ය.

32. (1) යම් පිරිවැටුම් බද්දක් ගෙවීම පැහැර හැර තිබෙන අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ බද්ද අය කර ගැනීමට කටයුතු කිරීමට පෙර —

(අ) ඒ බද්දේ විස්තර; සහ

(ආ) ඒ බද්ද අය කර ගැනීමට කටයුතු කිරීමට අදහස් කරන බව සඳහන් කරමින් පැහැර හරින්නා වෙත ලියවිල්ලකින් වූ දන්වීමක් නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) බද්ද අය කරනු ලබන්නේ යම් තක්සේරුවක් සම්බන්ධයෙන් ද ඒ තක්සේරුවට විරුද්ධව නිසි කාලසීමාව ඇතුළත පැහැර හරින්නා විසින් අභියාචනා කර නොමැති නම්, ඔහු විසින් ඒ දන්වීමේ දිනයෙහි සිට දින තිහක් ඇතුළත දී එසේ අය කරනු ලබන බද්දට යම් විරෝධතාවයක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. තව ද, 20 වන වගන්තියෙහි විධිවිධානවල කුමක් සඳහන් වුව ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් එම විරෝධතාවයන් සලකා බලා ඒ පිළිබඳව ස්වකීය තීරණ දිය යුතු අතර ඒ තීරණය (3) වන උප වගන්තියට යටත්ව අවසානාත්මක විය යුතු ය.

(3) ඒ පැහැර හරින්නා විසින් කොමසාරිස් ජනරාල්වරයාට (2) වන උපවගන්තියේ සඳහන් විරෝධතාව දැක්වීම පැහැර හැර ඇති අවස්ථාවක, 33 වන වගන්තිය සහ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද සහතිකයේ දිනයේ සිට නැතහොත් 35 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද දන්වීමක දිනයේ සිට දවස් තිහක කාල සීමාවක් ඇතුළත, අය කරනු ලැබූ බද්දට විරෝධතාවයක් ඔහු විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.

33. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පනතේ කාර්යයන් සඳහා බදු එකතු කරන්නන් ලෙස තැනැත්තන් පත් කරනු ලැබිය හැකි ය.

(2) (අ) යම් පිරිවැටුම් බද්දක් නොගෙවා පැහැර හැර ඇති අවස්ථාවක, ඒ බද්ද පිළිබඳ විස්තර ද පැහැර හැර ඇති තැනැත්තාගේ නම ද ඇතුළත් සහතිකයක් දිසාපතිවරයකු වෙත හෝ උප දිසාපතිවරයකු වෙත හෝ පිස්කල්වරයකු වෙත හෝ නියෝජ්‍ය පිස්කල්වරයකු වෙත හෝ බදු එකතු කරන්නකු වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි ය. ඒ සහතිකයෙහි නම කරනු ලැබූ පැහැර හැරි තැනැත්තාගේ වංචල දේපළ තහනම් කොට විකිණීමෙන් ඒ තැනැත්තාගේ බද්ද අයකර ගැනීමට සැලැස්වීමට ඒ සහතිකය නිකුත් කරනු ලැබූ නිලධරයාට බලය ලැබිය යුතුවත් හැර, එසේ අය කරන ලෙස ඒ නිලධරයාට මෙයින් නියම කරනු ලැබේ.

(ආ) ඉතාමත් යෝග්‍ය යැයි එකී නිලධරයා කල්පනා කරන ආකාරයකට එකී තහනම සිදු කළ යුතු අතර එලෙස තහනමට ගත් දේපළ, පැහැර හැරිය තැනැත්තා විසින් අය කිරීම් හා ගාස්තු ගෙවීමට යටත් ව, දින පහක කාලයක් තබා ගත යුතු ය. පැහැර හැරිය තැනැත්තා විසින් නොගෙවා පැහැර හරිනු ලැබූ බද්ද එකී දින පහ ඇතුළත ගාස්තු සහ අයකිරීම් ද සමඟ නොගෙවුව හොත් දිසාපතිවරයා, උප දිසාපතිවරයා, පිස්කල්, නියෝජ්‍ය පිස්කල් හෝ බදු එකතු කරන්නා විසින් ඒ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලැස්විය යුතු ය.

(ඇ) එම විකිණීමෙන් ලැබෙන මුදල් —

- (i) පළමුව, දේපළ තහනම් කිරීමේ, තබා ගැනීමේ හා විකිණීමේ ගාස්තු හා අයකිරීම් ගෙවීම සඳහා ද;
- (ii) දෙවනුව, නොගෙවා පැහැර හැර ඇති බද්ද පියවීම සඳහා ද යෙදිය යුතු ය. ශේෂයක් වෙතොත් එය, තහනම් කරනු ලැබූ දේපළෙහි අයිතිකරුට ගෙවිය යුතු ය.

(3) තහනමට ගැනීම ක්‍රියාත්මක කරනු නොලැබූව ද මේ වගන්තිය යටතේ පැහැර හරින්නකුට විරුද්ධව නඩු කටයුත්තක දී බදු එකතු කරන්නකු විසින් දරන ලද යුක්ති සහගත වියදම්, ඔහු විසින් යම් පැහැර හරින්නකුගෙන් අයකර ගැනීම නිත්‍යානුකූල වන්නේ ය. මුදල් තහනමට ගනු ලැබූ අවස්ථාවක, එවැනි යුක්ති සහගත වියදම් එසේ තහනමට ගනු ලැබූ මුදලින් පළමුව හිලවී කරනු ලැබිය යුතු ය.

(4) යම් පිරිවැටුම් බද්දක් නොගෙවා පැහැර හැර ඇත්තා වූ ද (2) වන උපවගන්තියේ විධිවිධාන සලසා ඇති ආකාරයට එය අය කර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන්නාවූ ද අවස්ථාවක, ගෙවීම පැහැර හැරිය තැනැත්තා පදිංචිව සිටින හෝ පැහැර හැරී තැනැත්තාට අයත් වංචල හෝ නිශ්චල දේපළක් පිහිටි හෝ යම් දිස්ත්‍රික්කයක් විෂයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයකට ඒ බද්දේ විස්තර ඒ බද්ද ගෙවිය යුත්තේ යම් තැනැත්තකු හෝ තැනැත්තන් හෝ විසින් ද ඒ තැනැත්තා හෝ හෝ තැනැත්තන්ගේ හෝ නම තැනහොත් නම් ද ඇතුළත් සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකිය. එවිට අධිකරණය විසින්, ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ වංචල හා නිශ්චල දේපළ සියල්ලම හෝ ඉන් යමක් හෝ පැහැර හැරිය බද්ද අයකර ගැනීම පිණිස අවශ්‍ය යැයි පිස්කල් සලකන ඉන් යම් කොටසක් හෝ තහනම් කොට විකිණීමට බලය දෙන හා නියම කරන ක්‍රියාවේ යෙදවීමේ රිටි ආදවක් පිස්කල් වෙත නිකුත් කිරීමට විධාන කළ යුතු ය. තව ද සිවිල් නඩු විධාන සංග්‍රහයේ 226 වන වගන්තියේ සිට 297 වන වගන්තිය තෙක් ඇති වගන්ති වල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තහනම් කිරීමට හා විකිණීමට අදාළ විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා “වංචල දේපළ” යන්නට පිරිසක සහ යන්ත්‍ර ඇතුළත් විය යුතුය.

34. (1) නොගෙවා පැහැර හැරිය බද්ද, තහනම් කොට විකිණීමෙන් අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක තැනහොත් තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අයකර ගනු නොලැබූ අවස්ථාවක, ඒ බද්දේ විස්තර ද පැහැර හැරිය තැනැත්තාගේ නම සහ අන්තීමට දන සිටි ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය ද දැක්වෙන සහතිකයක්, ඒ ස්ථානය පිහිටි කොට්ඨාසය විෂයෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකි ය. එවිට මහෙස්ත්‍රාත්වරයා විසින් බද්ද අයකර ගැනීම සඳහා ගෙවීම පැහැර හැරිය තැනැත්තාට විරුද්ධව වැඩිදුර නඩු කටයුතු නොපැවැත්විය යුත්තේ මන්ද යන්නට කරුණු දක්වීමට ඔහු තමා ඉදිරියට කැඳවිය යුතු ය. ප්‍රමාණවත් හේතු නොපෙන්වූවහොත් නොගෙවා පැහැර හැරිය බද්ද, දඩයකින් පමණක් දඬුවම් කළ යුතු හෝ බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් නොකළ යුතු වරදක් සඳහා ඒ පැහැර හැරිය තැනැත්තාට ඒ මහෙස්ත්‍රාත්වරයාගේ දණ්ඩන නියමයකින් නියමිත දඩයක් ලෙස සැලකිය යුතු අතර එවිට, එවැනි වරදක් සඳහා නියම කරන ලද දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (1) වන උප වගන්තියේ විධිවිධාන (එහි (අ), (ඇ) සහ (ඵ) ඡේදවල විධිවිධාන හැර) අදාළ විය යුතුය. ඒ දණ්ඩන නියමය කරන වෙලාවෙහි ඒ උපවගන්තියේ විධිවිධාන ප්‍රකාර මහෙස්ත්‍රාත්වරයා විසින් කළ හැකි වූ විධානයක් ඔහු විසින් කළ හැකි ය:

එසේ වුවද කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව මේ වගන්තිය යටතේ වූ යම් නඩු කටයුත්තක දී මහෙස්ත්‍රාත්වරයා විසින් සලකා බැලීම, විභාග කිරීම හෝ තීරණය කිරීම සඳහා මේ වගන්තියෙහි කිසිවකින් බලය පවරනු ලැබීමක් හෝ නියම කිරීමක් හෝ නොකළ යුතු ය.

(2) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (2) සිට (5) තෙක් වූ උපවගන්තිවල විධිවිධාන කිසිවක්, මේ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් අවස්ථාවකට අදාළ නොවිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් වූ ද පැහැර හැරිය තැනැත්තා වෙත නියම කරන ලදැයි ඒ උපවගන්තියෙන් සැලකෙන දඩය නොගෙවා පැහැර හැරීම නිසා පැහැර හැරිය තැනැත්තා බන්ධනාගාරගත කිරීමකට නියම කරනු ලැබුවා වූ ද යම් අවස්ථාවක ඒ දඩ මුදල ගෙවීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල් දිය හැකි ය. නැතහොත් ඒ මුදල වාරික මගින් ගෙවන ලෙස විධාන කළ හැකි ය.

(4) (1) වන උපවගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති පරිදි හේතු දැක්වීම සඳහා ඒ උප වගන්තිය යටතේ කල් දීමෙහි හෝ (3) වන උපවගන්තිය යටතේ දඩය ගෙවීම සඳහා කල් දීමෙහි වූ මූලික කොන්දේසියක් වශයෙන්, අධිකරණය විසින් ඇප නියම කළ හැකි ය. තව ද පැහැර හැරිය තැනැත්තාට එලෙස ඇප දීමට නියම කළ විටක 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ XXXIV වන පරිච්ඡේදයේ විධිවිධාන අදාළ විය යුතු ය.

(5) (3) වන උපවගන්තිය යටතේ ගෙවීම් වාරික මගින් ගෙවීමට නියම කරනු ලැබ තිබිය දී ඉන් යම් වාරිකයක් නොගෙවා පැහැර හරිනු ලැබූ අවස්ථාවක, ඒ වන විට නොගෙවා ඉතිරිව ඇති සියලුම වාරික ගෙවීම පැහැර හැර ඇත්තාක් සේ නඩු කටයුතු පැවරිය හැකි ය.

35. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්ද නොගෙවා පැහැර හැර ඇත්තා වූ ද --

- (අ) යම් තැනැත්තකු, පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝජිතයාට ණය ගැනිම් සිටීමේ හෝ ඔහුට මුදල් ගෙවීමට සූදනම්ව සිටීමේ ශක්‍යතාවක් ඇති බව; හෝ
- (ආ) යම් තැනැත්තකු, පැහැර හරින්නා හෝ ඔහුගේ අනුයෝජිතයා හෝ සඳහා නැතහොත් ඔහු වෙනුවෙන් මුදල් තබාගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව; හෝ
- (ඇ) පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝජිතයාට ගෙවීම සඳහා වෙන යම් තැනැත්තකු වෙනුවෙන් යම් තැනැත්තකු මුදල් තබාගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව; හෝ
- (ඈ) පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝජිතයාට මුදල් ගෙවීමට යම් තැනැත්තකු අත්කිසි තැනැත්තකුගේ බලය ලබා සිටීමේ ශක්‍යතාවක් ඇති බව

කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නා වූ ද අවස්ථාවක, නොගෙවා පැහැර හැරිය මුදල් ප්‍රමාණයට වැඩි නොවන මුදලක් දැන්වීමේ නම් කරනු ලැබූ නිලධාරියාට ගෙවන ලෙස නියම කරන (පැහැර හරින්නා වෙත පිටපතක් තැපෑලෙන් යැවිය යුතු) ලියවිල්ලකින් වූ දැන්වීමක් ඒ තැනැත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් දිය හැකි ය. ඒ දැන්වීම ලැබූ දිනයෙහි දී ඔහු අතෙහි ඇති හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ මුදල්වලට ද දැන්වීමේ දිනට පසු මාස තුනක කාලයක් ඇතුළත යම් අවස්ථාවක ඔහු අතට පත් වන හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ ඔහු විසින් ගෙවීමට සූදනම් වන හෝ සියලු මුදල්වලට ද ඒ දැන්වීම අදාළ විය යුතු ය.

(2) මේ වගන්තිය ප්‍රකාර යම් ගෙවීමක් කළ තැනැත්තකු ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ ද සම්බන්ධතාවක් ඇති අන් සියලු තැනැත්තන්ගේ ද බලය යටතේ ක්‍රියා කළ ලෙස සැලකිය යුතු ය. තව ද යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟ වීමක කවර විධිවිධානයක් තිබුණ ද සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ඒ ගෙවීම සම්බන්ධයෙන් වගකීමෙන් ඒ තැනැත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(3) (1) වන උපවගන්තිය යටතේ යම් තැනැත්තකුට දැන්වීමක් දෙනු ලැබූ අවස්ථාවක (1) වන උපවගන්තියේ සඳහන් මුදල් ඔහුගේ අතට නොලැබීමේ හෝ ඒ උපවගන්තියේ සඳහන් කාලසීමාව ඇතුළත එවැනි මුදල් ඔහුගෙන් අයවිය යුතු නොවීමේ හේතුවෙන් ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ විට ඔහු විසින් ඒ කාලසීමාව ඉකුත් වීමෙන් දඟහතර දිනක් ඇතුළත ඒ කරුණු දන්වා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියවිල්ලකින් වූ දැන්වීමක් දිය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුට ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ අවස්ථාවක (3) වන උපවගන්තියෙන් විධිවිධාන සලසා ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දනුම් දීම ඒ තැනැත්තා විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථා වක, නැතහොත් දැන්වීම හා සම්බන්ධ බද්ද හෝ ඉන් කොටසක් හෝ ඒ තැනැත්තා විසින් අඩු කරගනු ලැබ හෝ අඩු කර ගැනීමට හැකිව තිබී ඒ බද්ද හෝ ඉන් කොටස (1) වන උප-වගන්තියේ සඳහන් කරනු ලැබූ කාලසීමාව ඉකුත් වීමෙන් දින දහ හතරක් ඇතුළත කොමසාරිස්

ජනරාල්වරයා විසින් නියම කරනු ලැබූ පරිදි ගෙවා නොමැති අවස්ථාවක, ඒ තැනැත්තා පුද්ගල යකු නම් ඒ තැනැත්තා ද ඒ තැනැත්තා සංස්ථාගත කරනු ලැබූ හෝ නොලැබූ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නම් ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ අනෙක් ප්‍රධාන නිලධරයා ද, අඩු කර ගැනීමට ඔහුට නියම කරනු ලැබූ සම්පූර්ණ බද්ද සඳහා පොද්ගලිකව වග කිව යුතුය. ඒ මුදල මේ පනතින් සලස්වනු ලැබූ සෑම මාර්ගයකින්ම අවස්ථා වෝචර පරිදි ඒ පුද්ගලයාගෙන්, ලේකම්ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධරයාගෙන් අය කරගත හැකි ය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා “පැහැර හරින්නා” යන යෙදුමට නොගෙවා පැහැර හැරිය තැනැත්තකුගේ අනුයෝජිතයකු ඇතුළත් වන ලෙස සැලකිය යුතු අතර, යම් තැනැත්තකු ජීවත්ව සිටියේ නම් ඔහු විසින් ගෙවිය යුතු විය හැකිව තිබූ බද්ද ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවකට මේ වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය. තව ද එබඳු අවස්ථාවකට එම විධිවිධාන අදාළ කිරීමේ කාර්ය සඳහා (1) වන උපවගන්තියේ “පැහැර හරින්නා” යන යෙදුමෙන් —

- (අ) නැසීගිය තැනැත්තකුගේ පොල්ම: කරු හෝ අද්මිනිස්ත්‍රාසිකරු; හෝ
- (ආ) නැසීගිය තැනැත්තකුගේ දේපළවල සන්තකය භාර ගන්නා හෝ එබන්දකුගේ දේපළ පාලනයට මැදිහත් වන්නා වූ යම් තැනැත්තෙක්; හෝ
- (ඇ) නැසීගිය තැනැත්තකුගේ බුද්දලය සම්බන්ධයෙන් අන්තිම කැමැති පත්‍රය හෝ අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ප්‍රදානය කරන ලෙස හෝ නැවත මුද්‍රා තැබීම සඳහා හෝ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි හෝ එසේ ඉල්ලුම් කිරීමට හිමිකම් ඇති හෝ තැනැත්තෙක්

අදහස් වේ.

36. (1) යම් තැනැත්තකු සම්බන්ධයෙන් තක්සේරු කරනු ලැබූ පිරිවැටුම් බදු නොගෙවා ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යෑමට ආසන්න බව හෝ එසේ බැහැර යෑමට ඉඩ ඇති බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක එකී බද්දේ විස්තර ද ඒ තැනැත්තාගේ නම ද අඩංගු සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් මහෙස්ත්‍රාත්වරයකු වෙත නිකුත් කරනු ලැබිය හැකිය. ඒ මහෙස්ත්‍රාත්වරයා වෙත, එය ලැබුණ විට, බදු ගෙවීම හෝ එය ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වන ආකාරයට ඇප තැබීම හෝ නොකර ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය වන පියවර ගැනීමට විධානයක් ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් ඓපාලිස්පතිවරයා වෙත නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) මහෙස්ත්‍රාත්වරයා වෙත තමාගේ සහතිකය නිකුත් කරන වේලාවෙහි, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට ඒ පිළිබඳව නිවේදනයක් පොද්ගලිකව භාර කිරීමෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ලිපියක් තැපෑලෙන් යැවීමෙන් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කරනු ලැබිය යුතුය. එහෙත් එවැනි යම් නිවේදනයක් ඒ තැනැත්තාට නොලැබීමේ හේතුවෙන් මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බල රහිත නොවිය යුතු ය.

(3) බදු ගෙවූ බවට හෝ බදු ගෙවීම සඳහා ඇප තැබූ බවට කොමසාරිස් ජනරාල්වරයා හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් අත්සන් කරනු ලැබූ සහතිකයක් ඉදිරිපත් කිරීම නැතහොත් පොලිස් ස්ථානයක් භාර පොලිස් නිලධරයකුට ඒ බදු මුදල ගෙවීම, ඒ තැනැත්තාට ශ්‍රී ලංකාවෙන් බැහැර යෑමට ඉඩ හැරීම සඳහා ප්‍රමාණවත් බලයක් විය යුතු ය.

(4) යම් බදු මුදලක් යම් පොලිස් නිලධරයකුට ගෙවනු ලැබූ විට ඒ පොලිස් නිලධරයා විසින් ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත නොපමාව ගෙවනු ලැබිය යුතු ය.

37. මේ පනත යටතේ යම් තැනැත්තකුගෙන් අය විය යුතු සම්පූර්ණ පිරිවැටුම් බද්ද මේ පනතේ සලසා ඇති විධිවිධාන යටතේ අයකර ගත නොහැකි බව හෝ නොහැකි විය හැකි බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, ඒ තැනැත්තා සම්බන්ධයෙන් 34 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයකු විසින් ආඥාවක් කර එය ක්‍රියාත්මක කර තිබුණ ද ඒ නොතකා එසේ නොගෙවා ඉතිරිව ඇති යම් මුදලක් අය කර ගැනීම සඳහා මේ පනතේ විධිවිධාන සලස්වනු ලැබූ බදු අය කර ගැනීමේ වෙනත් යම් මාර්ගයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුගමනය කරනු ලැබීම නීත්‍යානුකූල විය යුතුය.

38. යම් තැනැත්තකුගෙන් හෝ වෙනත් යම් තැනැත්තකුගෙන් හෝ අය විය යුතු පිරිවැටුම් බද්ද අය කර ගැනීමේ කාර්ය සඳහා කොමසාරිස් ජනරාල්වරයාට අවශ්‍ය වන යම් තොරතුරක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තා වෙත දෙනු ලබන ලිඛිත දන්වීමක් මගින්, ඒ දන්වීමේ සඳහන් කර ඇති කාලය ඇතුළත තමා වෙත සපයන ලෙස කොමසාරිස් ජනරාල් වරයා විසින් ඒ තැනැත්තාට නියම කරනු ලැබිය හැකි ය.

39. (1) මේ පරිච්ඡේදයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත පිරිනැමුණු හෝ පැවරුණු බලතල හෝ කර්තව්‍ය කිසිවක් කොමසාරිස් ජනරාල්වරයා විසින් තමාගේ අත්සන යටතේ වූ ලියවිල්ලකින් යම් තක්සේරුකරුවකු වෙත පවරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ බලතල හෝ කර්තව්‍ය කිසිවක් පවරනු ලැබූ සෑම තක්සේරු කරුවකු විසින් ම ඒ බලතල හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හෝ විශේෂ විධානවලට යටත්ව කරනු ලැබිය යුතු ය.

XIII වන පරිච්ඡේදය
විවිධ කරුණු

40. (1) මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝජ්‍ය කොමසාරිස් වරයකු විසින් හෝ තක්සේරුකරුවකු විසින් දියයුතු සෑම දන්වීමක ම අවස්ථාවෝචිත පරිදි, කොමසාරිස් ජනරාල්වරයාගේ හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ හෝ තක්සේරුකරුවාගේ හෝ නම තිබිය යුතු අතර, එවැනි සෑම දන්වීමක් ම, කොමසාරිස් ජනරාල්වරයාගේ, නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ හෝ තක්සේරුකරුවාගේ නම එහි නිසි පරිදි මුද්‍රණය කර හෝ අත්සන් කර තිබුණහොත්, වලංගු විය යුතු ය.

(2) මේ පනත ප්‍රකාර දෙනු ලබන සෑම දන්වීමක් ම, පුද්ගලිකව භාර දීමෙන් හෝ, යම් තැනැත්තකුගේ අත්තිමට දැන සිටි ව්‍යවස්ථානායව නැතහොත් දන්වීම අදාළ වන අවුරුද්ද ඇතුළත ඔහු ව්‍යාපාරයේ නියුක්තව සිටි හෝ සිටින ස්ථානයට භාරදීමෙන් නැතහොත් තැපෑලෙන් යැවීමෙන් හෝ ඔහු වෙත භාර දිය හැකි ය:

එසේ වුව ද 13 වන වගන්තිය හෝ 14 වන වගන්තිය යටතේ වූ තක්සේරු කිරීමේ දන්වීමක් පුද්ගලිකව හෝ ඉහත සඳහන් කරනු ලැබූ යම් ස්ථානයකට ලියාපදිංචි කළ ලිපියක මාර්ගයෙන් තැපෑලෙන් යැවීමෙන් භාර දිය යුතු ය.

(3) තැපෑලෙන් යවනු ලැබූ දන්වීමක් තැපෑලට ගතවන සාමාන්‍ය කාලය අනුව එය ලැබිය යුතු දිනයෙහි භාර දෙනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) තැපෑලෙන් භාර දීම ඔප්පු කිරීමේ දී, දන්වීම ඇතුළත් ලිපිය යථා පරිදි ලිපිනය ලියා තැපැල් කළ බව ඔප්පු කිරීම ප්‍රමාණවත් විය යුතුය.

(5) මේ පනතේ කාර්යය සඳහා වූ යම් දන්වීමක් හෝ සහතිකයක් හෝ දීමට නැතහොත් නිකුත් කිරීමට බලය ඇති තැනැත්තාගේ නම යයි සලකනු ලැබිය යුතු නමක් එවැනි යම් දන්වීමක මුද්‍රණය කර හෝ අත්සන් කර හෝ තිබේ ද නැතහොත් එවැනි යම් සහතිකයක අත්සන් කර තිබේ ද ඒ සෑම නමක් ම අධිකරණමය වශයෙන් පිළිගනු ලැබිය යුතු ය.

41. (1) මේ පනතේ විධිවිධානවලට අනුකූල යයි අදහස් කරනු ලබන යම් දන්වීමක්, තක්සේරුවක්, සහතිකයක් හෝ වෙනත් කටයුත්තක් එහි සාරය හා බලපෑම අනුව මේ පනතේ අධ්‍යායයට හා අර්ථයට අනුකූල වේ නම් හෝ ගැලපේ නම් සහ එමගින් තක්සේරු කරනු ලැබූ හෝ තක්සේරු කිරීමට අදහස් කරනු ලැබූ හෝ බලපෑමක් ඇති වී තිබේනම් වූ හෝ තැනැත්තා පොදු අධ්‍යායයට සහ වැටහීමට අනුව එහි නම් කර තිබේ නම් එහි ආකෘතියේ උනන්දුවක් හේතුවෙන් නිෂ්ප්‍රභ කරනු ලැබීම හෝ ඉන්‍යා ලෙස හෝ ඉන්‍යා කළ හැකි ලෙස හෝ සලකනු ලැබීම හෝ නොකළ යුතු අතර එහි ඇති යම් වරදකින්, දෝෂයකින් හෝ අඩුපාඩුවකින් ඒ කිසිවක් කෙරෙහි බලපෑමක් නොසිදුවිය යුතු ය.

(2) යම් තක්සේරුවක් පිළිබඳ දන්වීම ආදායම් බදු අයකර ගැනීම අපේක්ෂා කරනු ලැබූ තැනැත්තා වෙත යථා පරිදි භාර දී ඇත්නම් සහ මේ උපවගන්තියේ (අ) ඡේදයේ සඳහන් විස්තර වල සාරය හා බලපෑම ඒ දන්වීමේ ඇත්නම්, (1) වන උපවගන්තියේ ව්‍යාප්තියට භාජිතයක් නොමැතිව යම් තක්සේරුවක —

(අ) බදු අය කරනු ලැබීමට යටත් තැනැත්තාගේ නම හෝ පෙළපත් නාමය පිළිබඳව හෝ පිරිවැටුම් ප්‍රමාණය පිළිබඳව හෝ අය කරනු ලැබූ පිරිවැටුම් බදු ප්‍රමාණය පිළිබඳව හෝ වරදක් තිබීම; හෝ

(ආ) තක්සේරුව හා ඒ පිළිබඳ දැන්වීම අතර යම් වෙනසක් තිබීම.

ඒ තක්සේරුව කෙරෙහි බල නොපෑ යුතු අතර එකී හේතුවක් මත ඊට විරුද්ධ නොවිය යුතු ය.

42. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සඳහා විශේෂයෙන් බලය දෙනු ලැබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යම් නිලධරයකු විසින්, සාම නිලධරයකු සමග ගොස් පහත සඳහන් ක්‍රියා සියල්ලම හෝ ඉන් කිසිවක් ඉටු කළ හැකිය :—

(අ) මේ පනත යටතේ වූ යම් කටයුත්තක් සඳහා ප්‍රයෝජනවත්වනේ යයි හෝ කටයුත්තට අදාළ වන්නේ යයි ඔහු අදහස් කරන යම් ගිණුම් පොත්, ලේඛන, වාර්තා හෝ වෙනත් ලියකියවිලි ඇතැයි විශ්වාස කිරීමට ඔහුට හේතු ඇති යම් ගොඩනැගිල්ලකට හෝ ස්ථානයකට ඇතුළුවීම හා සෝදිසි කිරීම සහ ඒවා සොයා ගනු ලැබුවහොත් ඒවා පරීක්ෂා කිරීම;

(ආ) එබඳු ගිණුම් පොත්, ලේඛන, වාර්තා හෝ වෙනත් ලියකියවිලි තහනමට ගැනීම හෝ එහි හදුනා ගැනීමේ ලකුණු තැබීම හෝ එයින් උධාන හෝ පිටපත් ගැනීම ;

(ඇ) මේ වගන්තිය යටතේ යම් සෝදිසියක් කිරීමේ දී සොයා ගනු ලැබූ මේ පනත යටතෙහි වූ යම් කටයුතුවලට ප්‍රයෝජනවත් වන්නේ යයි හෝ අදාළ වන්නේ යයි ඔහුට අදහස් වන, වෙනත් යම් දෙයක සටහනක් හෝ දේපළ ලැයිස්තුවක් සෑදීම.

තවද, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතෙහි ඇති සෝදිසි කිරීම වලට අදාළ වූ විධිවිධාන මේ වගන්තිය යටතේ වූ සෝදිසි කිරීම්වලට අදාළ විය හැකි තාක් දුරට අදාළ විය යුතු ය.

මේ උපවගන්තියේ “සාම නිලධරයා” යන්නෙහි අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය.

(2) (1) වන උපවගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කිරීමට යම් නිලධරයකුට බලය දීමට පෙර, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ නිලධරයා විසින් ඒ බලතල ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වීමට තුඩු දුන් කරුණු සටහන් ගත කළ යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය දෙනු ලැබූ යම් නිලධරයකු විසින් යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් යම් තැනැත්තකුගෙන් තහනමට ගනු ලබන අවස්ථාවක එම නිලධරයා විසින් තහනමට ගනු ලැබ ඇති ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල නිශ්චිත වශයෙන් සඳහන් කෙරෙන සටහනක් ඒ තැනැත්තා වෙත නිකුත් කළ යුතු ය.

(4) යම් නිලධරයකු විසින් (1) වන උපවගන්තිය යටතේ තහනමට ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල අයත් තැනැත්තාට විරුද්ධව නඩු කටයුතු පැවරීම සඳහා හෝ අවශ්‍ය විය හැකිතාක් කල් ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල ඒ නිලධරයා සන්තකයෙහි රඳවා තබා ගනු ලැබිය හැකි ය.

43. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සඳහා ලියවිල්ලකින් විශේෂයෙන් බලය දෙනු ලැබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධරයකු විසින් පහත සඳහන් ක්‍රියා සියල්ලම හෝ ඉන් කිසිවක් ඉටු කළ හැකි ය:—

(අ) මෙම පනතේ විධිවිධාන පිළිපදිනු ලැබ තිබේ දැයි තීරණය කිරීමේ කාර්යය සඳහා යම් තැනැත්තකු විසින් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන යම් ස්ථානයකට හෝ ගොඩනැගිල්ලකට ඇතුළුවීම සහ පිරික්සීම;

(ආ) යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක්, හෝ වෙනත් යම් ලියවිල්ලක් සොයා ගනු ලැබිය හැකි යම් භාජනයක් විවෘත කිරීම හා පරීක්ෂා කිරීම සහ එහි දී සොයා ගනු ලබන යම් භාණ්ඩ පිළිබඳ දේපළ ලැයිස්තුවක් සෑදීම;

- (ඇ) එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක තිබී සොයා ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් පරීක්ෂා කිරීම හා පිටපත් හෝ උඩාත ගැනීම;
- (ඈ) යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් සන්තකයට ගැනීම හෝ එහි හඳුනා ගැනීමේ ලකුණු තැබීම ;
- (ඉ) එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක තිබී සොයාගනු ලැබූ මුදල් වහාම ගණන් කොට ඒ පිළිබඳ වාර්තාවක් සෑදීම ;
- (ඊ) මේ පනත යටතේ වූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් සැපයීමට බලය ඇති යම් තැනැත්තකු ඒ ස්ථානයේ හෝ ගොඩනැගිල්ලේ සිට සොයා ගනු ලැබූ විට, ඒ තොරතුරු සපයන ලෙස ඒ තැනැත්තාට නියම කිරීම;
- (උ) තමා යෝග්‍ය යයි අදහස් කරන පරිදි, තනිව හෝ වෙනත් යම් තැනැත්තකු ඉදිරිපිට දී මේ පනතේ කරුණු සම්බන්ධයෙන් එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක සිට තමා විසින් සොයා ගනු ලැබූ සෑම තැනැත්තකුම පරීක්ෂා කිරීම.

(2) (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය දෙනු ලැබූ නිලධරයකු විසින් යම් තැනැත්තකුගෙන් යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් තම සන්තකයට ගනු ලබන අවස්ථාවක, එම නිලධරයා විසින් තම සන්තකයට ගනු ලැබූ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල නිශ්චිත වශයෙන් සඳහන් කෙරෙන සටහනක් ඒ තැනැත්තා වෙත නිකුත් කළ යුතු ය.

(3) යම් නිලධරයකු විසින් (1) වන උපවගන්තිය යටතේ තම සන්තකයට ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල අයත් තැනැත්තාට විරුද්ධව නඩු කටයුතු පැවරීම සඳහා හෝ අවශ්‍ය විය හැකි තාක් කල් ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල ඒ නිලධරයා සන්තකයෙහි රඳවා තබා ගනු ලැබිය හැකි ය.

44. පිරිවැටුම් බද්ද අය කළ හැකි නිෂ්පාදකයකු නොවන සෑම තැනැත්තකු විසින් ම, තම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී තමා එළඹුණු එක් එක් ගනුදෙනුව සම්බන්ධයෙන් —

- (අ) ඒ ගනුදෙනුවට එළඹුණු දිනය ;
- (ආ) ඒ ගනුදෙනුවේ ස්වභාවය ;
- (ඇ) ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් ලැබුණ හෝ ලැබිය හැකි මුදල් ප්‍රමාණය; සහ
- (ඈ) ඒ ගනුදෙනුවලට ඇතුළත් වූයේ යම් තැනැත්තකු සමඟ ද ඒ තැනැත්තාගේ නම සහ ලිපිනය

දක්වමින් වවුචරයක් පිළියෙල කිරීම හෝ පිළියෙල කරනු ලැබීමට සැලැස්වීම හෝ කළ යුතු ය. ඒ ගනුදෙනුවට එළඹුණේ යම්කිසි තැනැත්තකු සමඟ ද ඒ තැනැත්තාට ඒ වවුචරයේ මුල් පිටපත නිකුත් කරනු ලැබිය යුතු අතර, ඒ වවුචරය පිළියෙල කරන ලද්දේ යම්කිසි තැනැත්තකු විසින් ද, නැතහොත් යම්කිසි තැනැත්තකු වෙනුවෙන් ද ඒ තැනැත්තා විසින්, ඒ වවුචරය පිළියෙල කරනු ලැබූ කාර්තුව ඉකුත්වීමෙන් පසුව අවුරුදු පහක කාලයක් ඒ වවුචරයේ පිටපත රඳවා තබා ගැනීම හා ආරක්ෂා කිරීම කරනු ලැබිය යුතු ය.

මේ වගන්තියේ කුමක් සඳහන් වුව ද, විවිධ ව්‍යාපාර සම්බන්ධයෙන් ගනුදෙනු වාර්තාගත කරනු ලැබිය හැක්කේ යම් ආකෘතියක් හා ආකාරයක් අනුව ද ඒ ආකෘතිය හා ආකාරය කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කළ හැකි ය.

45. (1) පිරිවැටුම් බද්ද අය කළ හැකි සෑම තැනැත්තකු විසින් ම, තම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී තමා එළඹුණු ගනුදෙනු සම්බන්ධයෙන් එක් එක් කාර්තුව වෙනුවෙන් ගනුදෙනු පිළිබඳ ලේඛනයක් තබා ගැනීම හා පවත්වාගෙන යාම කළ යුතු ය.

(2) යම් කාර්තුවක් සම්බන්ධයෙන් යම් තැනැත්තකු විසින් තබා ගනු ලැබූ ගනුදෙනු පිළිබඳ ලේඛනය, ඔහු විසින් එම කාර්තුව ඉකුත්වීමෙන් පසුව අවුරුදු පහක කාලයක් රඳවා තබා ගැනීම හා ආරක්ෂා කිරීම කරනු ලැබිය යුතු ය.

XIV වන පරිච්ඡේදය

සාදන්නන් ලියාපදිංචි කිරීම

46. (1) පිරිවැටුම් බද්ද අය කළ හැකි සෑම සාදන්නකු විසින් ම තමා කොමසාරිස් ජනරාල් වරයා වෙත ලියා පදිංචි කරනු ලැබිය යුතු අතර කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහු වෙත ලියා පදිංචි අංකයක් පවරනු ලැබිය යුතු ය:

එසේ වුව ද, එවැනි ලියාපදිංචි කිරීමක්, ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදනු ලැබූ යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට, ව්‍යාපාරයක් කරගෙන යාමේ දී හැර, ගෙන එන තැනැත්තකු සම්බන්ධයෙන් වන විට අවශ්‍ය නොවිය යුතු ය.

(2) මේ පරිච්ඡේදයේ මෙහි මින් මතු “ලියා පදිංචි කළ සාදන්නා” යනුවෙන් සඳහන් කරනු ලබන (1) වන උපවගන්තිය යටතේ ලියා පදිංචි කරනු ලැබූ සෑම සාදන්නකු විසින් ම, තම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා, ඒ බද්ද ගෙවිය යුතු වන්නා වූ හා එළඹුණ එක් එක් ගනුදෙනුව සම්බන්ධයෙන්—

- (අ) තම නම, තැපැල් ලිපිනය හා තම ලියා පදිංචි අංකය;
- (ආ) මිලට ගන්නාගේ නම, තැපැල් ලිපිනය හා ලියා පදිංචි අංකය, තිබේ නම්;
- (ඇ) එක් එක් ගනුදෙනුවට එළඹෙන ලද දිනය;
- (ඈ) ගනුදෙනුවේ ස්වභාවය ;
- (ඉ) පිරිවැටුම් බද්ද සඳහා යම් අයකිරීමක් කිරීමට පෙර එක් එක් ගනුදෙනුව සම්බන්ධයෙන් සපයන ලද බඩු ප්‍රමාණය සහ ලැබුණු හෝ ලැබිය හැකි මුදල් ප්‍රමාණය; සහ
- (ඊ) ඒ එක් එක් ගනුදෙනුවකට ආරෝපණය කළ හැකි පිරිවැටුම් බද්ද දක්වමින් වවුචරයක් පිළියෙල කිරීම හෝ පිළියෙල කරනු ලැබීමට සැලැස්වීම හෝ කළ යුතු ය.

ඒ ගනුදෙනුවට එළඹුණේ යම්කිසි තැනැත්තකු සමඟ ද ඒ තැනැත්තාට වවුචරයේ මුල් පිටපත නිකුත් කරනු ලැබිය යුතු අතර ඒ වවුචරය පිළියෙල කරන ලද්දේ යම්කිසි තැනැත්තකු විසින් ද, නැතහොත්, ඒ වවුචරය පිළියෙල කරන ලද්දේ යම්කිසි තැනැත්තකු වෙනුවෙන් ද ඒ තැනැත්තා විසින්, ඒ වවුචරය පිළියෙල කරනු ලැබූ කාර්තුව ඉකුත්වීමෙන් පසුව අවුරුදු පහක කාලයක් ඒ වවුචරයේ පිටපත රඳවා තබා ගැනීම හා ආරක්ෂා කිරීම කරනු ලැබිය යුතු ය.

47. ලියා පදිංචි කළ සාදන්නකු විසින්, පිරිවැටුම් බදු ගෙවිය යුතු වූ තම භාණ්ඩ සෑදීමේ ව්‍යාපාරයේ දී පාවිච්චි කරනු ලැබූ භාණ්ඩ සඳහා වූ පිරිවැටුම් බද්ද ඇතුළත් වන යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් යම් මුදලක්, යම් කාර්තුවක් තුළ දී, වෙනත් ලියා පදිංචි කළ සාදන්නකු වෙත ගෙවා ඇති අවස්ථාවක, එසේ ඇතුළත් කරන ලද පිරිවැටුම් බද්ද, මුලින් සඳහන් කරන ලද ලියා පදිංචි කළ සාදන්නා විසින් එම කාර්තුව සඳහා ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් අඩු කරනු ලැබිය යුතු ය;

එසේ වුවද —

- (අ) ඒ ව්‍යාපාරයේදී පාවිච්චි කරනු ලැබූ යම් පිරියතක්, යන්ත්‍රෝපකරණයක්, තිරවුරු, ගොඩනැගිලි, වාහන හෝ වෙනත් මූලධන වත්කම් සම්බන්ධයෙන් වූ බදු සඳහා කවර හෝ අඩු කිරීමක් නොකළ යුතු ය;
- (ආ) 4 වන වගන්තිය යටතේ පිරිවැටුම් බද්දෙන් නිදහස් කළ යම් ව්‍යාපාරයක දී හෝ වෙළෙඳ ව්‍යාපාරයක දී පාවිච්චි කරනු ලැබූ භාණ්ඩ සම්බන්ධයෙන් හෝ බද්දෙන් නිදහස් කළ භාණ්ඩ සෑදීමේ දී හෝ පිරිවැටුම් බදු සඳහා කවර හෝ අඩු කිරීමක් නොකළ යුතු ය;

- (ඇ) 46 වන වගන්තියේ (2) වන උපවගන්තියේ නියම කර ඇති පරිදි තමා විසින් එම භාණ්ඩ මිල දී ගනු ලැබූ සාදන්නාගේ වටුවරයක් ලබාගෙන තිබේ නම් මිස, කවර හෝ අඩු කිරීමක් නොකළ යුතු ය;
- (ඈ) ලියා පදිංචි කළ සාදන්නකු වශයෙන් ලියා පදිංචි කිරීමේ දිනයට කලින් ගෙවූ යම් මුදලකට ඇතුළත් කරන ලද යම් පිරිවැටුම් බද්දක්, පිරිවැටුම් බද්ද අයකර ගනු ලැබීමට එබඳු ලියා පදිංචි කළ සාදන්නකු යටත් වූ කාර්තුව සම්බන්ධයෙන් ගෙවිය යුතු වූ බද්දෙන් අඩු කර ගැනීමට ඉඩ දිය යුතු ය;
- (ඉ) එම කාර්තුව සඳහා ගෙවිය යුතු බද්ද සම්බන්ධයෙන් වූ එවැනි අඩු කිරීමක් පිළිබඳ යම් අතිරික්තයක් ආපසු නොගෙවිය යුතු නමුදු එය තදනන්තර කාර්තුව සඳහා ගෙවිය යුතු බද්දෙන් අඩු කරනු ලබන අතර සෙස්ස එ පරිද්දෙන්ම විය යුතු ය.

48. 12 වන වගන්තිය යටතේ ලියාපදිංචි කළ සාදන්නකු විසින් ප්‍රධාන රේඛ අයකැමි වෙත පිරිවැටුම් බද්ද ගෙවනු ලැබ ඇති අවස්ථාවක, ඒ ගෙවීම සම්බන්ධයෙන් ඒ සාදන්නාට නිකුත් කරන ලද ලදුපත ඉදිරිපත් කරනු ලැබූ විට, එම කාර්තුව සඳහා කොමසාරිස් ජනරාල්වරයාට ඔහු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන්, ගෙවන ලද මුදල වෙනුවෙන් අඩු කිරීමක් ලැබීමට ඔහුට හිමිකම තිබිය යුතු අතර, අඩු කර ගත් ඒ මුදලින් එම කාර්තුව සඳහා ගෙවිය යුතු බද්ද අඩු කළ විට යම් අතිරික්තයක් වෙතොත් එම අතිරික්තය ආපසු ගෙවනු නොලැබිය යුතු ය. එහෙත් එය තදනන්තර කාර්තුව සඳහා ගෙවිය යුතු බද්දෙන් අඩු කරනු ලබන අතර සෙස්ස ඒ පරිද්දෙන්ම විය යුතු ය.

49. (1) කාර්තුවක අවසානයට පසුව එළඹෙන වර්ෂ තුන ඇතුළත ලියවිල්ලකින් යථා පරිදි ඉදිරිපත් කරනු ලැබූ හිමිකම් පෑමක් මගින්, ඒ කාර්තුව සඳහා යම් තැනැත්තකුගෙන් නියමාකාර ව අය විය හැකි වූ පිරිවැටුම් බදු මුදලට වැඩියෙන් පිරිවැටුම් බද්ද ඔහු ගෙවා ඇති බව කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත්වන ලෙස ඔප්පු කරනු ලැබුවහොත්, එසේ වැඩිපුර ගෙවන ලද මුදල ආපසු ලබා ගැනීම සඳහා ඒ තැනැත්තාට හිමිකම් තිබිය යුතු ය ;


එසේ වුවද, අභියාචනය සඳහා වූ කාල සීමාව දීර්ඝ කිරීමට හෝ අඩු කිරීමට නැතහොත් අන්‍යාකාරයකින් නිර්බල වූ යම් විරෝධතාවක් හෝ අභියාචනයක් සබල කිරීමට නැතහොත් අවසාන හා තීරණාත්මක වී ඇති යම් තක්සේරුවක් හෝ වෙනත් කාරණයක් ප්‍රතිශෝධනය කිරීමට බලය පැවරීමට, මේ වගන්තියේ කිසිවක් ක්‍රියාත්මක නොකළ යුතු ය.

එසේ ම තවදුරටත්, වැඩිපුර ගෙවන ලද එම බද්ද, 47 වන වගන්තිය හෝ 48 වන වගන්තිය යටතේ අඩු කරනු ලැබ තිබේ නම් හෝ වෙනත් තැනැත්තකුගෙන් අයකර ගත් යම් මුදලකට ඇතුළත් කරනු ලැබ තිබේ නම් හෝ කිසිම ආපසු ගෙවීමක් නොකළ යුතු ය.

(2) 11 වන වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් වූ යම් මුදලක් ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධානවලට අනුව ගණන් බැලුවහොත් යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු වූ මුදලට වැඩි වන්නාවූ විට ඒ තැනැත්තා විසින් ඒ වැඩිපුර මුදල ගෙවනු ලැබ ඇති බව ලියවිල්ලකින් ඉදිරිපත් කරනු ලබන හිමිකම් පෑමක් මගින් කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත්වන ලෙස ඔප්පු කරනු ලැබූ අවස්ථාවක, පූර්වෝක්ත (1) වන උපවගන්තියේ සඳහන් මුදල ගෙවන ලද කාර්තුව අවසානයේ සිට අවුරුදු තුනක් ඇතුළත ඒ හිමිකම් පෑම ඉදිරිපත් කරනු ලැබුවහොත් එසේ වැඩිපුර ගෙවනු ලැබූ මුදල ආපසු ලබා ගැනීමට ඒ තැනැත්තාට හිමිකම් තිබිය යුතු ය.

(3) (6) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, මෙහි මින් මතු මේ වගන්තියේ “අපනයනකරු” යනුවෙන් හඳුන්වනු ලබන යම් තැනැත්තකු විසින් යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබූ විට දී සහ කොමසාරිස් ජනරාල්වරයා —

- (අ) එම භාණ්ඩය ශ්‍රී ලංකාවේ නිපදවනු ලැබූ බවට හෝ සාදනු ලැබූ බවට හා එම භාණ්ඩය සාදන්නාගෙන් හෝ නිපදවන්නාගෙන් අපනයන කරන්නා විසින් මිල දී ගත් බවට;
- (ආ) එම භාණ්ඩය මිල දී ගැනීම සඳහා අපනයනකරු විසින් ගෙවනු ලැබූ මිල, ඒ සාදන්නාගේ හෝ නිපදවන්නාගේ ව්‍යාපාර පිරිවැටුමෙහි කොටසක් වන බවට; සහ



(ඇ) ඒ සාදන්නා හෝ නිපදවන්නා විසින් ඔහුගේ ව්‍යාපාර පිරිවැටුම සම්බන්ධයෙන් ඇත්ත වශයෙන් ම පිරිවැටුම් බද්ද ගෙවනු ලැබූ බවට

සෑහීමට පත් වුවහොත්, ඒ භාණ්ඩ සාදන්නා හෝ නිපදවන්නා විසින් ඒ ව්‍යාපාරයේ පිරිවැටුම සම්බන්ධයෙන් ගෙවනු ලැබූ ව්‍යාපාර පිරිවැටුම් බද්ද සම්බන්ධව යම් මුදල් ප්‍රමාණයක්, ඒ භාණ්ඩය සඳහා අපනයනකරු විසින් ගෙවනු ලැබූ, ගැනුම් මිලට පැවරිය හැකි ද ඒ මුදල් ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා විසින් අපනයනකරුට ගෙවිය යුතු ය.

(4) (5) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ශ්‍රී ලංකාවේ සාදන ලද හෝ නිපදවන ලද යම් භාණ්ඩයක සාදන්නා හෝ නිපදවන්නා අපනයනකරු වන්නා වූ සහ —

(අ) ඒ භාණ්ඩය, ඇත්ත වශයෙන් ම ඒ අපනයනකරු විසින් ශ්‍රී ලංකාවේදී සාදන ලද බවට හෝ නිපදවන ලද බවට ;

(ආ) ඒ භාණ්ඩය සෑදීමට හෝ නිපදවීමට උපයෝගී කර ගනු ලබන අමුද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ඒ අපනයනකරු විසින් ගෙවන ලද මිල, ඒ අමුද්‍රව්‍ය මිලට ගනු ලැබුවේ යම් සාදන්නකු හෝ නිපදවන්නකු විසින් ද ඒ සාදන්නා හෝ නිපදවන්නා විසින් ගෙවන ලද බව; සහ

(ඇ) ඒ අමු ද්‍රව්‍ය උපයෝගී කර ගනු ලබන තම ව්‍යාපාරයේ පිරිවැටුම සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්ද ඒ සාදන්නා හෝ නිපදවන්නා විසින් ඇත්ත වශයෙන් ම ගෙවන ලද බවට

කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන අවස්ථාවක, ඒ භාණ්ඩය සෑදීමෙහි දී හෝ නිපදවීමෙහි දී උපයෝගී කරන ලද අමු ද්‍රව්‍යවලට ආරෝපණය කරනු ලැබිය හැකි පිරිවැටුම් බද්දේ මුදල කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ අපනයනකරුට ගෙවනු ලැබිය යුතු ය.

(5) (3) වන හා (4) වන උපවගන්තිවල සඳහන් භාණ්ඩයක් අපනයනය කරනු ලබන්නේ යම් භාජනයක, දරනයක, හෝ දවටනයක ද, එම උපවගන්තිවල විධිවිධානවල “භාණ්ඩය” සම්බන්ධයෙන් වූ සියලු සඳහන් කිරීම්, අවස්ථාවෝචිත පරිදි, එකී භාජනය, දරනය හෝ දවටනය සම්බන්ධයෙන් වූ සඳහන් කිරීම් වූවාක් මෙන් ඒ භාජනය, දරනය හෝ දවටනය සම්බන්ධයෙන් අදාළ වන්නේය.

(6) යම් භාණ්ඩයක් අපනයනය කිරීමෙන් පසු මාස තුනකට කලින් නොවන සේ ද මාස නවයක් නොඉක්මවන සේ ද එම භාණ්ඩයේ අපනයනකරු විසින්, (3) වන උපවගන්තිය යටතේ, හෝ (4) වන උපවගන්තිය යටතේ, ගෙවීමක් කරවා ගැනීම සඳහා ලියවිල්ලකින් ඉල්ලීමක් කරනු ලැබුවහොත් මිස, ඒ භාණ්ඩය සම්බන්ධයෙන් හෝ යම් භාණ්ඩයක් සහ එම භාණ්ඩය අපනයනය කරනු ලබන භාජනය, දරනය හෝ දවටනය සම්බන්ධයෙන් හෝ (3) වන උපවගන්තිය යටතේ හෝ (4) වන උපවගන්තිය යටතේ, කොමසාරිස් ජනරාල්වරයා විසින් කිසිදු ගෙවීමක් නොකළ යුතු ය.

XV වන පරිච්ඡේදය

ගෙවීමවලින් පිරිවැටුම් බද්ද අඩු කිරීම

50. (1) ගිවිසුමට එළැඹියේ මේ පනත ක්‍රියාත්මක වීමට පෙර වුව ද නොවුව ද, යම් තැනැත්තකු විසින් තමා පාර්ශ්වයක්ව සිටින්නා වූ ගිවිසුමක් ප්‍රකාර හෝ ගිවිසුමකට පාර්ශ්වයක් වන්නා වූ වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන් ඒ ගිවිසුම ප්‍රකාර හෝ යම් ගෙවීමක් කරන ලද අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් නියම කරනු ලබන අනුප්‍රමාණයකට, ඒ ගෙවීමේ ප්‍රතිශතයක් විය යුතු පිරිවැටුම් බද්දක්, ඒ ගෙවීම කරන සෑම තැනැත්තකු විසින් ම ගෙවීමෙන් අඩු කර ගනු ලැබිය යුතු ය. තවද එසේ අඩු කර ගන්නා ලද බදු මුදල ඒ තැනැත්තාගෙන් ජනරජයට අය විය යුතු ණයක් විය යුතු අතර ඒ ණය මුදල වහා ම අයකර ගනු ලැබිය හැකි විය යුතු ය. නැතහොත් ඒ තැනැත්තා විසින් මේ පනත යටතේ ගෙවිය යුතු යම් පිරිවැටුම් බද්දක් වේ ද ඒ පිරිවැටුම් බද්දට අමතරව ඒ ණය මුදල තක්සේරු කර ඒ තැනැත්තාගෙන් අයකර ගත හැකි ය:

එසේ වුව ද, ඒ ගිවිසුම ඉටු කිරීමෙහි ලා ගෙවිය යුතු මුළු ප්‍රතිශ්ඨාව රුපියල් ලක්ෂ පහක් නොඉක්ම වන්නේ නම් එවැනි අඩු කිරීමක් නොකළ යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන අනුව පිරිවැටුම් බද්ද අඩු කර ගනු ලබන්නා වූ යම් තැනැත්තකු විසින් —

(අ) ඒ අඩු කරගනු ලැබීම කරන ලද්දේ යම් තැනැත්තකුගේ ගෙවීමකින් ද ඒ තැනැත්තාට—

- (i) එසේ ගෙවන ලද දළ මුදල් ප්‍රමාණය;
- (ii) එසේ අඩුකර ගන්නා ලද බදු අනුප්‍රමාණය සහ බදු මුදල් ප්‍රමාණ; සහ
- (iii) නියම වශයෙන් ගෙවන ලද ඉද්ධ මුදල දැක්වෙන ප්‍රකාශයක් නිකුත් කරනු ලැබිය යුතු ය.

(ආ) එසේ අඩුකර ගැනීම කරනු ලැබ දින හතක් ඇතුළත එසේ අඩුකර ගන්නා ලද මුදල —

- (i) ගෙවීම කරන ලද්දේ යම් තැනැත්තකුට ද ඒ තැනැත්තාගේ නම සහ ලිපිනය;
- (ii) එසේ ගෙවන ලද දළ මුදල් ප්‍රමාණය;
- (iii) එසේ අඩුකර ගන්නා ලද බදු අනුප්‍රමාණය සහ බදු මුදල් ප්‍රමාණය; සහ
- (iv) නියම වශයෙන් ගෙවන ලද ඉද්ධ මුදල දැක්වෙන ප්‍රකාශයක් සමග කොමසාරිස් ජනරාල්වරයාට යවනු ලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තියට අනුකූලව පිරිවැටුම් බද්ද අඩුකර ගන්නා ලද්දේ යම් මුදලකින් ද ඒ මුදල යම් තැනැත්තකුගේ පිරිවැටුමට ඇතුළත්වන අවස්ථාවක, (2) වන උපවගන්තියට අනුකූලව ඒ මුදල සම්බන්ධයෙන් නිකුත් කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් ඒ අඩු කර ගන්නා ලද බදු මුදල වශයෙන් ඒ ප්‍රකාශයේ දක්වා ඇති මුදල ඒ තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතු බද්දට හිලව කිරීමට ඒ තැනැත්තාට හිමිකම් තිබිය යුතු ය.

(4) මේ වගන්තියේ කාර්ය සඳහා, “ගිවිසුම” යන්නෙන් —

- (i) කවර හෝ ස්වභාවයක ඉදිකිරීම් වැඩ සම්බන්ධයෙන් වූ යම් ගිවිසුමක්;
- (ii) (1) ඡේදයේ සඳහන් යම් ගිවිසුමක් සම්බන්ධයෙන් වූ බඩු සහ සේවාවන් සැපයීම සඳහා වූ යම් ගිවිසුමක්; හෝ
- (iii) (1) හෝ (2) ඡේදයෙහි සඳහන් යම් ගිවිසුමක් සම්බන්ධයෙන් වූ අනු ගිවිසුමක් අදහස් වේ.

(5) (1) වන උපවගන්තිය අනුව පිරිවැටුම් බද්ද අඩුකර ගැනීම පැහැර හරින හෝ කොමසාරිස් ජනරාල්වරයා වෙත යම් පිරිවැටුම් බද්දක් (2) වන උපවගන්තිය යටතේ යවනු ලැබීම පැහැර හරින හෝ යම් තැනැත්තකු ගෙවීම පැහැර හරින ලද සේ සලකනු ලැබිය යුතු අතර පිරිවැටුම් බදු අයකර ගැනීමට අදාළ වන්නා වූ මේ පනතේ විධිවිධාන එවැනි පැහැර හැරීමක් සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් ම අදාළ විය යුතු ය.

(6) (1) වන උපවගන්තිය යටතේ යම් අඩු කිරීමක් කරන ලද හෝ (2) වන උපවගන්තිය අනුව යම් මුදල් යැවීමක් කර ඇති හෝ යම් තැනැත්තකු පිරිවැටුම් බද්ද ගෙවිය යුත්තේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තාගේ සහ ප්‍රවේදිතාවයක් ඇති වෙනත් සියලුම තැනැත්තන්ගේ අධිකාරිය යටතේ ක්‍රියා කරන ලද සේ සලකනු ලැබිය යුතු අතර, සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතු සම්බන්ධයෙන් යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟවීමක විධිවිධාන නොතකා, ඒ අඩුකිරීම හෝ මුදල් යැවීම සම්බන්ධයෙන් ඒ තැනැත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(7) යම් තැනැත්තකු ගිවිසුම් දෙකකට හෝ ඊට වැඩි ගණනකට ඇතුළුව ඇත්තා වූ ද, තක් සේරුකරු විසින්, ඒ ගිවිසුම්වල ස්වභාවය සහ පාර්ශ්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා, ඒ ගිවිසුම් සම්බන්ධයෙන් ඒ තැනැත්තා විසින් කරන ලද ගෙවීම් ලබන තැනැත්තා වූ කලී එකම තැනැත්තාම හෝ ඔහුගේ අනුයෝජිතයා බව කල්පනා කරන්නා වූ ද අවස්ථාවක, ගෙවන ලද හෝ ගෙවිය යුතු මුදල (1) වන උපවගන්තියේ කාර්ය සඳහා එකතු කරනු ලැබිය යුතු ය.

XVI වන පරිච්ඡේදය

වැරදි සහ දණ්ඩන

- 51.(අ) 57 වන වගන්තිය යටතේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම දීමට නියමිත තැනැත්තකු ව සිටියදී එම දිවුරුම නොදී මේ පනත යටතේ කටයුතු කරන්නා වූ; හෝ
- (ආ) 57 වන වගන්තියේ විධිවිධාන කඩකරමින් කටයුතු කරන්නා වූ; හෝ
- (ඇ) මේ පනතේ විධිවිධාන වලින් කිසිවක් කඩ කරමින් කටයුතු කිරීමට වෙනත් යම් තැනැත්තකුට ආධාර දෙන්නා වූ, අනුබල දෙන්නා වූ හෝ වෙනත් යම් තැනැත්තකු පොළොබ වන්නා වූ; හෝ

සෑම තැනැත්තකු ම මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් දෙදහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු ය.

- 52.(අ) මේ පනතේ විධිවිධාන අනුව අසනු ලැබූ යම් ප්‍රශ්නයකට හෝ තොරතුරු සපයන ලෙස කරනු ලැබූ ඉල්ලීමකට හෝ වාචිකව හෝ ලියවිල්ලක් මාර්ගයෙන් හෝ යම් අසත්‍ය පිළිතුරක් දෙන්නා වූ; හෝ
- (ආ) මේ පනත යටතේ සපයනු ලැබූ හෝ ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක තමා විසින් ඇතුළත් කළ යුතුව තිබුණු යම් විස්තර ඒ වාර්තාවෙහි ඇතුළත් නොකර අත් හරින්නා වූ;
- (ඇ) මේ පනත යටතේ යම් අසත්‍ය වාර්තාවක් කරන්නා වූ හෝ මේ පනත යටතේ සපයනු ලබන යම් වාර්තාවක යම් අසත්‍ය සටහනක් කරන්නා වූ

සහ එමගින් පිරිවැටුම් බද්ද ගෙවීම මග හරින්නා වූ හෝ මග හැරීමට තැත් කරන්නා වූ හෝ වෙනත් යම් තැනැත්තකුට ඒ බද්ද ගෙවීම මග හැරීමට හෝ මග හැරීමට තැත් කිරීමට හෝ ආධාර කරන්නා වූ හෝ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට—

- (i) වරද කරනු ලැබූ වේ යම් කාර්තුවක් සම්බන්ධයෙන් ද නැතහොත් ඇතුළත ද ඒ කාර්තුව සඳහා අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා හෝ එසේ සහාය දෙනු ලැබූ අන් තැනැත්තා හෝ මේ පනත යටතේ යටත් ව සිටින්නා වූ ද මග හැරියා වූ හෝ මග හැරීමට තැත් කළා වූ ද බදු මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකට සමාන මුදලකින්;
- (ii) රුපියල් පන්දහසක් නොඉක්මවන මුදලකින්

සමන්විත දඩයක් ගෙවීමට හෝ මාස හයක කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඒ තැනැත්තා යටත් විය යුතු ය.

- 53.(අ) 9 වන වගන්තියේ හෝ 44 වන වගන්තියේ හෝ 45 වන වගන්තියේ හෝ 46 වන වගන්තියේ (1) සහ (2) වන උපවගන්තිවල හෝ 50 වන වගන්තියේ (1) වන උප වගන්තියේ හෝ විධිවිධාන අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ ; හෝ
- (ආ) 9 වන වගන්තිය හෝ 17 වන වගන්තිය යටතේ තමාට නිකුත් කරන ලද දන්වීමක නියමයක් අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ; හෝ
- (ඇ) 9 වන වගන්තිය හෝ 17 වන වගන්තිය යටතේ තමාට නිකුත් කරන ලද දන්වීමකට අනුකූලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධරයකු ඉදිරියේ පෙනී සිට, ඒ නිලධරයා විසින් නීත්‍යානුකූලව තමා ගෙන් අසනු ලබන යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම සෑහෙන හේතුවක් නොමැතිව පැහැර හරින්නා වූ; හෝ

- (ඇ) පිරිවැටුම් බද්දට තමා යටත් වීම හෝ වෙනත් යම් තැනැත්තකු යටත්වීම කෙරෙහි බලපාන යම් කාරණයක් හෝ දෙයක් සම්බන්ධයෙන් යම් සාවද්‍ය තොරතුරක් සපයන්නා වූ; හෝ
- (ඉ) 42 වන වගන්තිය හෝ 43 වන වගන්තිය යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේ දී කොමසාරිස් ජනරාල්වරයාට හෝ වෙනත් යම් නිලධරයකුට ඕනෑකමින් ම බාධා කරන්නා වූ හෝ කොමසාරිස් ජනරාල්වරයා හෝ වෙනත් යම් නිලධරයකු ප්‍රමාද කරන්නා වූ; හෝ
- (ඊ) මේ පනතේ විධිවිධානවලට විරුද්ධව කටයුතු කිරීමට වෙත යම් තැනැත්තකුට ආධාර දෙන්නා වූ, අනුබල දෙන්නා වූ හෝ වෙනත් යම් තැනැත්තකු පොළඹ වන්නා වූ

සෑම තැනැත්තකුම වරදකට වරදකරු විය යුතු අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්දහසක් නොඉක්මවන දඩ යකට හෝ මාස හයක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු ය.

54. 51 වන වගන්තිය, 52 වන වගන්තිය හෝ 53 වන වගන්තිය යටතේ වූ යම් වරදක් කොමසාරිස් ජනරාල්වරයා විසින් සමථයට පත් කළ හැකි ය. තව ද ඒ යටතේ වූ යම් නඩු කටයුත්තක් නඩු තීන්දුවට පෙර නතර කිරීම හෝ සමථයට පත් කිරීම ඔහු විසින් කළ හැකි ය.

55. 51 වන වගන්තිය, 52 වන වගන්තිය හෝ 53 වන වගන්තිය යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් කිසිම නඩු පැවරීමක් කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් හෝ ඔහුගේ අනුමතය ඇතිව හෝ හැර, ආරම්භ කරනු නොලැබිය යුතු ය.

XVII වන පරිච්ඡේදය

පරිපාලනය

56. (1) vii වන පරිච්ඡේදයේ විධිවිධානවලට යටත්ව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මේ පනතේ පරිපාලනය භාරව සිටින්නේ ය.

(2) මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා ඇති යම් බලයක් ක්‍රියාත්මක කරන හෝ යම් කාර්යයක් හෝ කර්තව්‍යයක් ඉටු කරන කොමසාරිස්වරයකු හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු, පටහැනිව කරුණු ඔප්පු කරනු ලබන්න තෙක්, ඒ බලය ක්‍රියාත්මක කිරීමට හෝ ඒ කාර්ය හෝ කර්තව්‍ය ඉටු කිරීමට බලය දෙනු ලැබූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(3) මේ පනත මගින් තක්සේරුකරුවකු වෙත පවරනු ලැබූ යම් බලයක් කොමසාරිස්වරයකු හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ය.

57. (1) මේ පනත යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීමෙහි ලා හැර මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ක්‍රියාත්මක කිරීමෙහි ලා යම් තැනැත්තකුට සහාය වීම සඳහා හෝ සේවයෙහි නියුක්ත කරවනු ලැබ සිටින හෝ ලැබ සිටි සෑම තැනැත්තකු ම, මේ පනත යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීමේ දී යම් තැනැත්තකුගේ කටයුතු පිළිබඳව තමාට දැන ගැනීමට ලැබෙන සියලු කාරණා සම්බන්ධයෙන් රහස්‍යතාවය ආරක්ෂා කිරීම හා ආරක්ෂා කිරීමෙහිලා සහායවීම කළ යුතු ය. තව ද ඒ කාරණය අදාළ වන්නේ යම් තැනැත්තකුට ද ඒ තැනැත්තාට හෝ ඔහුගේ බලය ලත් නියෝජිතයාට හෝ අමාත්‍යවරයාට හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාට හෝ හැර යම් තැනැත්තකුට එවැනි යම් කාරණයක් නො දැන්විය යුතු අතර කොමසාරිස් ජනරාල්වරයාගේ සන්නකයෙහි, භාරයෙහි හෝ පාලනයෙහි ඇති ලේඛන කිසිවක් ලබා ගැනීමට යම් තැනැත්තකුට ඉඩ හැරීම හෝ අවසර දීම හෝ නොකළ යුතු ය.

(2) මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා සේවයෙහි නියුක්ත කරවනු ලැබූ සෑම තැනැත්තකු විසින් මේ පනත යටතේ ක්‍රියා කිරීමට පෙර සමාදාන විනිශ්චයකාරවරයකු ඉදිරිපිට දී නියමිත ආකෘතියෙහි වූ රහස්‍යතාව පිළිබඳ දිවුරුමක් දී ඊට අත්සන් කළ යුතු අතර, අමාත්‍යවරයා විසින් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් මේ පනත යටතේ ක්‍රියා කිරීමට පෙර, සමාදාන විනිශ්චයකාරවරයකු ඉදිරිපිට දී නියමිත ආකෘතියෙහි වූ රහස්‍යතාව පිළිබඳ දිවුරුමක් දී ඊට අත්සන් කළ හැකි ය.

(3) මේ පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා සේවයෙහි නියුක්ත කරවනු ලැබූ කිසිම තැනැත්තකුට, මේ පනතෙහි හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියාවෙහි යොදවනු ලබන වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධාන බලාත්මක කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි පරිදි හැර, මේ පනත යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීමේ දී තමාට දැන ගැනීමට ලැබෙන යම් වාර්තාවක්, ලේඛනයක් හෝ තක්සේරුවක් යම් අධිකරණයක දී ඉදිරිපත් කිරීමට හෝ යම් කාරණයක් හෝ දෙයක් යම් අධිකරණයකට හෙළිදරව් කිරීමට නැතහොත් දැන්වීමට හෝ නියම කරනු නොලැබිය යුතු ය.

(4) මේ වගන්තියෙහි කුමක් සඳහන් ව ඇත ද, මේ පනත යටතේ හෝ කොමසාරිස් ජනරාල් වරයා විසින් ක්‍රියාවෙහි යොදවනු ලබන වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ හෝ ස්වකීය කාර්ය ඉටුකිරීමේ දී තමාට දැන ගැනීමට ලැබෙන යම් කාරණයක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යම් නිලධරයකු විසින් මේ පනත යටතේ හෝ එවැනි වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ හෝ යම් කාර්යයක් ඉටු කිරීම සඳහා ඒ කාරණය දැනුම් දීම අවශ්‍ය නම් ඒ දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධරයකුට දැනුම් දීම කළ හැකි අතර, කොමසාරිස් ජනරාල්වරයා විසින්, ලේඛන ඔප්පු කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ආඥාපනතේ කුමක් සඳහන් ව ඇත ද මේ පනත යටතේ හෝ ඔහු විසින් ක්‍රියාවෙහි යොදවනු ලබන වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ හෝ තමා වෙත සපයනු ලැබූ හෝ තම සන්නකයෙහි ඇති, යම් වාර්තාවක හෝ ලේඛනයක සඳහන් යම් විස්තරවල පිටපතක්, එය ඒ විස්තරවල සත්‍ය පිටපතක් බවට ඔහු විසින් හෝ ඔහු වෙනුවෙන් සහතික කරනු ලැබ, මේ පනත යටතේ වූ යම් නඩු කටයුත්තක දී ඉදිරිපත් කිරීම හෝ ඉදිරිපත් කිරීමට සැලැස්වීම හෝ කළ හැකි ය:

එසේ වුව ද, එවැනි යම් වාර්තාවක් හෝ ලේඛනයක් ලියූ, සෑදූ, අත්සන් කළ හෝ සැපයූ තැනැත්තා හෝ අත් අකුරු හෝ අත්සන ඔප්පු කිරීමට අවශ්‍ය කවර හෝ විටක එසේ ඔප්පු කිරීමේ කාර්ය සඳහා පමණක්, ඒ වාර්තාවේ හෝ ලේඛනයේ මුල් පිටපත කොමසාරිස් ජනරාල් වරයා විසින් ඉදිරිපත් කිරීම හෝ ඉදිරිපත් කිරීමට සැලැස්වීම හෝ කළ හැකි ය:

එසේම තවදුරටත්, එවැනි ලේඛනයක හෝ වාර්තාවක මුල් පිටපත හෝ එවැනි ලේඛනයක හෝ වාර්තාවක සඳහන් යම් විස්තරවල පිටපතක් හෝ යම් අධිකරණයකට ඉදිරිපත් කිරීමට කවර හෝ විටක දී කොමසාරිස් ජනරාල්වරයාට බල කරනු නොලැබිය යුතු ය.

(5) මේ වගන්තියේ කුමක් සඳහන් වුව ද, විගණකාධිපතිවරයාට හෝ ඔහු විසින් තත්කාර්ය සඳහා නිසියාකාරව බලය දෙනු ලැබූ විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ වෙත යම් නිලධරයකුට, ස්වකීය නිල කාර්ය කිරීමට අවශ්‍ය විය හැකි වාර්තා හෝ ලේඛන ලබා ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් අවසර දිය හැකිය. විගණකාධිපතිවරයා හෝ මේ උපවගන්තිය යටතේ ඔහු විසින් බලය දෙනු ලැබූ යම් නිලධරයකු මේ පනතේ විධිවිධාන ඉටු කිරීම සඳහා සේවයෙහි නියුක්ත කරනු ලැබූ තැනැත්තකු වශයෙන් (2) වන උපවගන්තියේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

58. මේ පනතේ සියලු කාර්ය හෝ ඉන් කිසිවක් සඳහා භාවිත කළ යුතු ආකෘති පත්‍ර සහ ගනුදෙනු පිළිබඳ ලේඛනය කොමසාරිස් ජනරාල්වරයා විසින් කලින් කල නියම කරනු ලැබිය හැකි ය. තව ද, එසේ නියම කරන ලද යම් ආකෘති පත්‍ර හෝ ගනුදෙනු පිළිබඳ ලේඛනය කොමසාරිස් ජනරාල්වරයා විසින් කලින් කල සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම කරනු ලැබිය හැකි ය. නැතහොත් එසේ නියම කරන ලද ආකෘතිපත්‍ර හෝ ගනුදෙනු පිළිබඳ ලේඛනයක් වෙනුවට වෙනත් ආකෘතිපත්‍ර හෝ ගනුදෙනු පිළිබඳ ලේඛනයක් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ආදේශ කරනු ලැබිය හැකි ය.

XVIII වන පරිච්ඡේදය

අර්ථ නිරූපනය

59. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මීස, මේ පනතෙහි —

“අනුයෝජිතයා” යන්නට වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන් යම් ව්‍යාපාරයක මෙහෙය වීම, පාලනය හෝ කළමනාකරණය ඇතිව සිටින තැනැත්තකු අදහස් වේ;

“භාණ්ඩය” යන්නට යම් බඩු, ද්‍රව්‍ය හෝ යම් කෘෂිකාර්මික හෝ උද්‍යාන නිෂ්පාදන ඇතුළත් වේ;

“තක්සේරුකරු” යන්නෙන් 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ කාර්ය සඳහා පත් කරන ලද දේශීය ආදායම් තක්සේරුකරුවකු අදහස් වේ;

“බලයලත් නියෝජිතයා” යන්නෙන්, —

(1) මේ පනතේ කාර්ය සඳහා යම් තැනැත්තකු වෙනුවෙන් ක්‍රියා කිරීමට ඒ තැනැත්තා විසින් ලියවිල්ලකින් බලය දෙනු ලැබූවා වූ ද —

(අ) ඕනෑම අවස්ථාවක දී —

(i) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු වන්නා වූ ද;

(ii) කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූ ගණකාධිකාරීවරයකු වන්නා වූ ද;

(iii) නීතිඥවරයකු වන්නා වූ ද; හෝ

(iv) අදාළ තැනැත්තා විසින් නීතිපතා සේවයෙහි නියුක්ත කරනු ලැබූ සේවා නියුක්තයකු වන්නා වූ ද;

(ආ) පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට ඔහුගේ ඥාතියකු වන්නා වූ ද;

(ඇ) සමාගමක් සම්බන්ධයෙන් වන විට, ඒ සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ ලේකම්වරයකු වන්නා වූ ද;

(ඈ) හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන විට, ඒ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවකු වන්නා වූ ද;

(ඉ) පුද්ගල මණ්ඩලයක් සම්බන්ධයෙන් වන විට, ඒ පුද්ගල මණ්ඩලයේ සාමාජිකයකු වන්නා වූ; නැතහොත්

(2) බලය දීමේ ලියවිල්ලෙහි සඳහන් කාර්තුවට අදාළ කාරණා සම්බන්ධයෙන් මේ පනතේ කාර්ය සඳහා තමා වෙනුවෙන් ක්‍රියා කිරීම පිණිස තැනැත්තකු විසින් කලින් කල ලියවිල්ලකින් බලය දෙනු ලැබූ සහ සමාගම් (විගණක) නියෝග යටතේ විගණකවරයකු වශයෙන් ලියාපදිංචි කරනු ලැබූවා වූ ද කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූවා වූ ද

යම් පුද්ගලයෙක් අදහස් වේ;

“පුද්ගල මණ්ඩලය” යන්නෙන් සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද යම් මණ්ඩලයක්, පළාත් පාලන ආයතනයක්, යම් සහෝදරත්වයක්, මිත්‍ර සංගමයක්, හෝ සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද තැනැත්තන්ගේ සමිතියක්, යම් හවුල් ව්‍යාපාරයක් සහ යම් ඒකාබද්ධ හින්දු පවුලක් අදහස් වන අතර, යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ යම් ව්‍යාපාරයක් ඊට ඇතුළත් වේ;

“ව්‍යාපාරය” යන්නට යම් කර්මාන්තයක්, වෘත්තියක්, රැකියාවක්, කෘෂිකාර්මික ව්‍යාපාරයක්, කුරහතරහ පැවැත්වීම හෝ සමාගමක් විසින් වාණිජ ස්ථාන කුලියට දීම හෝ සාදනකමගේ ව්‍යාපාරයක් හෝ යම් ගනුදෙනුවක් හෝ කරන ලද සේවාවක් වෙනුවෙන් කොමිස් හෝ ගාස්තුවක් අයකර ගන්නා වූ යම් තැනැත්තකුගේ ව්‍යාපාරයක් හෝ ස්වාධීන කොන්ත්‍රාත්කරුවකුගේ ව්‍යාපාරයක් හෝ වෙළෙඳ ස්වභාවය ඇති සෑම ප්‍රයත්නයක් හා ආයතනයක් ද ඇතුළත් වේ;

“කොමසාරිස්වරයා” යන්නෙන් 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ කාර්ය සඳහා පත් කරනු ලැබූ දේශීය ආදායම් කොමසාරිස්වරයා අදහස් වේ;

“කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ පත් කරනු ලැබූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අදහස් වන අතර, කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් සාමාන්‍යයෙන් හෝ යම් විශේෂ කාර්යයක් සඳහා හෝ ක්‍රියා කිරීමට ඔහු විසින් විශේෂයෙන් බලය දෙනු ලැබූ කොමසාරිස්වරයකු සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඊට ඇතුළත් වේ;

“සමාගම” යන්නෙන්, ශ්‍රී ලංකාවේ හෝ අන්කිසි තැනක හෝ බලපවත්නා යම් නීතියක් යටතේ සංස්ථාගත කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ යම් සමාගමක් අදහස් වේ;

“නියෝජ්‍ය කොමසාරිස්වරයා” යන්නෙන් 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ කාර්ය සඳහා පත් කරනු ලැබූ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයකු අදහස් වේ;

“බැහැර කරන ලද භාණ්ඩය” යන්නෙන්, 8 වන වගන්තිය යටතේ බැහැර කරන ලද භාණ්ඩයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද යම් භාණ්ඩයක් අදහස් වේ;

“පොල්ලිකරු” යන්නෙන්, මිය ගිය තැනැත්තකුගේ පොල්ලිකරු හෝ අද්මිනිස්ත්‍රාසිකරු අදහස් වන අතර —

- (අ) මිය ගිය තැනැත්තකුගේ දේපළවල සන්නකය ලබා ගන්නා හෝ ඒ සම්බන්ධයෙන් මැදිහත් වන යම් තැනැත්තකු;
- (ආ) මිය ගිය තැනැත්තකුගේ බුදලය සම්බන්ධයෙන් ප්‍රොබේට් බලපත්‍රය හෝ අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ප්‍රදානය කිරීම හෝ නැවත මුද්‍රා තැබීම සඳහා දියා අධිකරණයකට ඉල්ලුම් කර ඇති හෝ ඉල්ලුම් කිරීමට හිමිකම ඇති යම් තැනැත්තකු; හෝ
- (ඇ) භාරය පිහිටුවන තැනැත්තාගේ අන්තිම කැමති පත්‍රයෙන් පිහිටුවනු ලැබූ භාරයක් යටතේ ක්‍රියා කරන භාරකරුවකු එයට ඇතුළත් වේ;

“අශක්‍යතාවට පත් තැනැත්තා” යන්නෙන්, යම් බාල වයස්කරුවකු, උම්මත්තකයකු, මුග්ධයකු හෝ සිහිවිකල් තැනැත්තකු අදහස් වේ;

“පළාත් පාලන ආයතනය” යන්නෙන්, යම් මහ නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් අදහස් වන අතර, ඒ යම් සභාවක් විසින් ක්‍රියාත්මක කරන හා ඉටු කරන බලතලවලට, කාර්යවලට සහ කර්තව්‍යවලට අනුරූප වන්නා වූ හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා යම්කිසි නීතියකින් හෝ නීතියක් යටතේ පිහිටුවන ලද කවර වූ හෝ අධිකාරයක් ඊට ඇතුළත් වේ;

“සාදන්නා” යන්නෙන් —

- (අ) යම් භාණ්ඩයක් සාදන;
- (ආ) රසායනික ක්‍රියාවකින් හෝ අන්‍යාකාරයකින් යම් භාණ්ඩයක් එකලස් කරන නැතහොත් සම්බන්ධ කරන ;
- (ඇ) යම් භාණ්ඩයක් විකිණීම පිණිස සුදුසු තත්වයට සකස් කරන;

(ඇ) නිරවශේෂයෙන්ම සහ කෙළින්ම පාරිභෝගිකයන්ට විකිණීමේ කාර්ය සඳහා, සිල්ලර ගබඩාවක නොවන යම් ගබඩාවක විකිණීම සඳහා අසුරන, බෝතල වලට පුරවන, පෙට්ටිවලට දමන, කැබලිවලට කපන, පවිත්‍ර කරන, ඔප දමන, ඔනන, ලේබල් අලවන හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වෙළෙඳාම සඳහා සුදුනම් කරන ;

(ඉ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාව විසින් ගිවිසුමකට එළඹ ඇත්තේ යම් ව්‍යවසායක් සමග ද ඒ ව්‍යවසාය විසින් ශ්‍රී ලංකාවේ දී සාදනු ලබන යම් භාණ්ඩයක් ඒ ව්‍යවසායයෙන් විකිණීම සඳහා මිල දී ගන්නා හෝ ලබා ගන්නා ;

(ඊ) ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද යම් භාණ්ඩයක් ආනයනය කරන;

(උ) ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ගෙන එන යම් තැනැත්තෙක් අදහස් වේ ;

“තැනැත්තා” යන්නට, සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ;

“ප්‍රමුඛ හවුල්කරු” යන්නෙන්, ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සක්‍රීය හවුල්කරුවන් අතුරෙන්—

(අ) හවුල් ව්‍යාපාර ගිවිසුමේ පළමුවෙන් නම් කොට ඇති; හෝ

(ආ) එවැනි ගිවිසුමක් නොමැති නම්, හවුල් ව්‍යාපාර හෝ සාමාන්‍ය නාමයෙන් තනිවම හෝ අනික් හවුල් කරුවන්ට ප්‍රමුඛව නමින් හෝ මුලකරුවලින් සඳහන් කොට ඇති; හෝ

(ඇ) ව්‍යාපාර නාම ආඥාපනතේ 4 වන වගන්තිය යටතේ කරනු ලැබූ ප්‍රකාශයෙහි පළමුවෙන් නම් කොට

ඇති හවුල්කරු අදහස් වේ;

“කාර්තු” යන්නෙන් සෑම අවුරුද්දකම ජනවාරි මාසයේ පළමු වන දිනයෙන්, අප්‍රේල් මාසයේ පළමු වන දිනයෙන්, ජූලි මාසයේ පළමු වන දිනයෙන් සහ ඔක්තෝබර් මාසයේ පළමුවන දිනයෙන් ආරම්භ වන මාස තුනක කාලය අදහස් වේ;

“භාරකරු” යන්නට, යම් භාරකරුවකු, ආරක්ෂකයකු, දේපළ ආරක්ෂකයකු, කළමනාකරුවකු, අනුයෝජිතයකු හෝ යම් තැනැත්තකු වෙනුවෙන් යම් දේපළක සංවිධානය, පාලනය හෝ කළමනාකරණය සතුව ඇති වෙනත් තැනැත්තකු ඇතුළත් වන නමුත් පොල්මසකරුවෙක් ඊට ඇතුළත් නොවේ.

XIX වන පරිච්ඡේදය

1963 අංක 11 දරන මුදල් පනතේ XII වන කොටස අදළ වීම

60. 1963 අංක 11 දරන මුදල් පනතේ xii වන කොටස ව්‍යාපාර පිරිවැටුම් බදු පැනවීමේ දී 1981 නොවැම්බර් මස 13 වන දින හෝ ඉන්පසු ආරම්භවන කාල සීමාවකට අදළ නොවිය යුතුය.

1981 අංක 77 දරන විසර්ජන පනත

[සහතිකය සටහන් කළේ 1981 දෙසැම්බර් මස 29 වන දින]

1982 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමක්, එම සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ පිටරටින් හෝ ණය ලබා ගැනීමට බලය දීමත්, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ යම් යම් කටයුතු වෙනුවෙන් මුදල් සැපයීමත් එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීමත්, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ යටෝක්ත කරුණු හා සම්බන්ධ වූ හෝ එයට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීමක් සඳහා වූ පනතකි.

1. මේ පනත 1981 අංක 77 දරන විසර්ජන පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (1) යම් මුදලක් වැය කිරීමට බලය දෙන්නා වූ අන්කිසි නීතියකට භානියක් නොමැතිව, මේ පනතෙහි “1982 මුදල් වර්ෂය” යනුවෙන් සඳහන් කරනු ලබන 1982 ජනවාරි 1 වන දිනයෙන් ආරම්භව 1982 දෙසැම්බර් 31 වන දින අවසන් වන කාලසීමාවේ සේවා වියදම් සඳහා අවශ්‍ය වේ යයි තක්සේරු කර ඇති රුපියල් තුන් දහස් තුන්සිය පනස්කෝටි හැට පන් ලක්ෂ හැට එක් දහසක් වූ ආණ්ඩුවේ වියදම —

- (අ) ඒකාබද්ධ අරමුදලෙන් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් අරමුදලකින් හෝ මුදල්වලින් ගෙවීම සඳහා මෙයින් බලය දෙනු ලබන ගෙවීම්වලින්; හා
- (ආ) ණය වශයෙන් ලබාගන්නා මුදල්වල සමස්තය රුපියල් දෙදහස් දෙසිය හැට එක් කෝටි විසි ලක්ෂයක් නොඉක්මවන සේ ආණ්ඩුව සඳහා හා ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් හෝ පිටරටින් ලබා ගැනීමට මෙයින් බලය දෙනු ලබන ණය වශයෙන් ගන්නා මුදල්වලින්

පියවිය යුතු ය.

මෙහි ඉහත සඳහන් කළ රුපියල් තුන් දහස් තුන්සිය පනස් දෙකෝටි හැට පන් ලක්ෂ හැට එක් දහසක් වූ මුදල මේ පනතේ පළමුවන උපලේඛනයේ නියමිත පරිදි වැය කළ හැකි ය.

(2) මේ වගන්තියේ (1) වන උපවගන්තියෙහි විධිවිධාන, ආණ්ඩුව සඳහා හා ආණ්ඩුව වෙනුවෙන් ණය ලබා ගැනීමට බලය දෙනු ලබන අන් කිසි ලිඛිත නීතියක විධිවිධානවලට භානියක් නොමැතිව බල පැවැත්විය යුතු ය.

3. (1) 1982 මුදල් වර්ෂය තුළ දී, මෙම පනතෙහි දෙවන උප ලේඛනයෙහි පළමු වන තීරයෙහි දැක්වෙන කටයුත්තකින් ආණ්ඩුවට ලැබෙන ලැබීම් එම කටයුත්තේ ගිණුමට බැර කළ යුතු අතර, එසේ බැර කරනු ලැබූ ලැබීම්වල සමස්තය එම උපලේඛනයේ III වන තීරයේ අනුරූප සටහනෙහි දැක්වෙන අවම සීමාවට යටත් පිරිසෙයින් අඩු නොවිය යුතු ය. එවැනි කටයුත්තකින් ලබන ශුද්ධ අතිරික්තයක් වේ නම්, පහත දැක්වෙන ගෙවීම් සඳහා වූ එවැනි කටයුත්තක ආදායමින් අඩු කිරීමෙන් පසුව, එනම් :—

- (අ) කිසියම් කටයුත්තක ආදායම අයවිය යුතුව නිසි අයුරින් ගෙවනු ලැබූ හෝ උපවිත වූ එම කටයුත්තේ කාර්ය සාධන, සංස්ථාපන හා වෙනත් වියදම්; සහ
- (ආ) කිසියම් කටයුත්තක නිශ්චල හා වංචල දේපළ වෙනුවෙන් ක්ෂයවීම ආවරණය සඳහා ප්‍රතිපාදන

1982 මුදල් වර්ෂය අවසන් වී හය මාසයක් ඉකුත්වීමට පෙර ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු ය.

(2) මේ පනතේ දෙවන උපලේඛනයේ I වන තීරයෙහි දැක්වෙන එක් එක් කටයුත්ත සම්බන්ධයෙන්, 1982 මුදල් වර්ෂය තුළ ආණ්ඩුව විසින් දරනු ලබන වියදම් ඒ මුදල් වර්ෂය තුළ දී එම කටයුත්තෙන් ආණ්ඩුව ලබන ලැබීම්වලින් ගෙවිය යුතුය. එහෙත් එම වියදම් එම උපලේඛනයේ II වන තීරයෙහි අනුරූප සටහනේ දැක්වෙන උපරිම සීමාව නොඉක්මවිය යුතු ය.

(3) මේ පනතේ දෙවන උපලේඛනයේ I වන තීරයෙහි දැක්වෙන කිසියම් කටයුත්තක් සම්බන්ධයෙන්, 1982 මුදල් වර්ෂය අවසානයේ දී හිඟව ඇති හර ශේෂය එම උපලේඛනයේ IV වන තීරයෙහි අනුරූප සටහනේ දැක්වෙන උපරිම සීමාව නොඉක්මවිය යුතු ය. තව ද, ඒ මුදල් වර්ෂයේ අවසානයේ දී එම කටයුත්තේ මුළු බැරකම් එම උපලේඛනයේ V වන තීරයෙහි අනුරූප සටහනේ දැක්වෙන උපරිම සීමාව නොඉක්මවිය යුතු ය.

4. 1982 මුදල් වර්ෂය තුළ යම් අවස්ථාවක මේ පනතේ දෙවන උපලේඛනයේ I වන තීරයෙහි දැක්වෙන යම් කටයුත්තකින් ආණ්ඩුවට ලැබෙන ලැබීම් ඒ කටයුත්ත සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් දරනු ලැබූ වියදම් පියවීමට ප්‍රමාණවත් නොවේ නම්, එම වියදම් පියවීම සඳහා අමාත්‍ය වරයා අවශ්‍ය යයි සලකන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් අරමුදලකින් හෝ මුදල්වලින් අත්තිකාරම් වශයෙන් ගෙවිය යුතු යයි ඔහු විසින් නියමයක් මගින් කලින් කල විධාන කළ හැකි ය. එහෙත් එසේ දෙනු ලබන අත්තිකාරම් මුදල්වල සමස්තය එම උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහනේ දැක්වෙන උපරිම වියදම් සීමාව නොඉක්මවිය යුතුය. එකී කටයුත්ත වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් එසේ දෙන ලද මුදල් කිසිවක් අමාත්‍යවරයා විසින් නියමයක් මගින් විධාන කරනු ලබන ආකාරයට ඒකාබද්ධ අරමුදලට ආපසු ගෙවිය යුතුය.

5. (1) යටෝක්ෂිත උපලේඛනයේ සඳහන් කිසියම් ශීර්ෂයක් යටතේ දැක්වෙන යම්කිසි වැඩ සටහනක් යටතේ වූ පුනරාවර්තන වියදම්වලට මේ පනතේ පළමුවන උපලේඛනයෙහි විධිවිධාන ප්‍රකාර, වෙන් කරනු ලැබූවා වූ ද, එහෙත් වියදම් නොකරන ලද්දේ වූ හෝ මතුවට වියදම් නොකෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වූ ද, යම් මුදලක් එම වැඩ සටහනේ ම මූලධන වියදමේ වෙන් කිරීමකට හෝ එම ශීර්ෂයේ ම වෙන යම් වැඩ සටහනක් යටතේ පුනරා වර්තන වියදමේ හෝ මූලධන වියදමේ හෝ වෙන් කිරීමකට හෝ භාණ්ඩාගාරයේ ලේකම්ගේ හෝ ඔහු විසින් බලය දෙනු ලැබූ වෙනත් යම් නිලධාරියකුගේ හෝ නියමය අනුව මාරු කළ හැකි ය.

(2) මේ පනතේ පළමුවන උපලේඛනයෙහි සඳහන් යම් ශීර්ෂයක් යටතේ දැක්වෙන යම් වැඩ සටහනක් යටතේ වූ මූලධන වියදමට වෙන් කරන ලද කිසිම මුදලක් ඒ වෙන් කිරීමෙන් පිටතට මාරු කරනු නොලැබිය යුතු ය.

- 6. (1) බලය දෙනු ලැබූ වියදම් දැරීමට බදුවලින් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ලැබීම් බලාපොරොත්තු වූ මුදල්වලට වඩා අඩු විය හැකි බවට;
- (2) යම්කිසි කාර්යයක් හෝ කාර්යයන් සඳහා මුලින් විසර්ජිත මුදල් තවදුරටත් අවශ්‍ය නොවන බවට,

අමාත්‍යවරයා සැහීමකට පත් වූ අවස්ථාවක, ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් අරමුදලකින් හෝ මුදල්වලින්, තමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ වියදම් කිරීම සඳහා කලින් මුදහරින ලද මුදල් සම්පූර්ණයෙන් හෝ කොටසක් ඉවත් කර ගැනීම අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ අනුමතය ඇතිව කළ හැකි ය.

7. මේ පනතේ දෙවන උපලේඛනයේ II වන තීරයෙහි, IV වන තීරයෙහි හෝ V වන තීරයෙහි දැක්වෙන යම් උපරිම සීමාවක් හෝ III වන තීරයෙහි දැක්වෙන අවම සීමාව හෝ ආණ්ඩුවේ අනුමතය ඇතිව 1983 මාර්තු 31 වන දින හෝ ඊට පෙර අමාත්‍යවරයා විසින් නියමයක් මගින් වෙනස් කළ හැකි ය. නැතහොත් අමුතු කළ හැකි ය. එබඳු යම් නියමයක්, එහි එසේ ප්‍රකාශිතව ම සඳහන් කරනු ලැබුවහොත්, ඒ නියමය කරනු ලැබූ දිනයට කලින් වූ සහ එහි දක්වනු ලබන දිනයක සිට බලපැවැත් වූ ලෙස සැලකිය යුතු ය.

8. මේ පනතේ දෙවන උපලේඛනයෙහි උචිත තීරවලට යම් කටයුත්තක් හා ඒ කටයුත්ත සම්බන්ධයෙන් වූ සියලුම උපරිම සීමා හෝ ඉන් යම් සීමාවක් හෝ අවම සීමාව හෝ එකතු කිරීමෙන් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් ඒ උපලේඛනය සංශෝධනය කළ හැකි ය.